

වසර 2500 පසු
මේ ගෝතම බුද්ධ ගාසනයේ නැවත පිබිඳුමයි.

සත්‍ය බ්‍රේලය ආච්ජ විය
(හත්වන වෙළුම)

මේ ආසන මොනොන්ම ඔබ
නිවන් දකිනවා

සියලුම හිමිකම් ඇවේරන්

මුදලට විකිණීම සඳහා හෝ ලාභ ලැබීම පිණිස වන සියලුම ආකාරයේ රිප්‍රවා ගැනීම්, නැවත පළකිරීම් සපුරා තහනම් ය. මෙම දෑනම් පොත ධර්ම දානයක් මෙය බෙදා නැරේ.

මේ අකන මොහොතේම තිබ නිවන් දැකිනවා

මුද්ධේධ්‍යාත්මක ධර්ම දේශනා ගුවනුයට
<https://youtube.com/channel/ucwms400m8EsZc9foKtEajg>

අන්තර්ජාල ගුවනුයට - website
buddhothpado.com

මුද්ධේධ්‍යාත්මක ධර්ම ගුන් සංසදය - 2022 දෙසැම්බර්

ජර්ම ගුන් පිළිබඳ
විමසීම් Email: thanujafernando1975@gmail.com
Tel 077 2246430

පරිගණක මුද්‍රණ සැකසුම වාක්‍ය රු
අංක 42/8, මකුලුදුව, පිළියන්දර.
දුරකථන 011 2 708377

මුද්‍රණය K.S.U. ගුරුත්වා ප්‍රසාද සමාගම
අංක 510, රාජමිරිය පාර, රාජමිරිය
දුරකථන 011 2884701

නිවන් මග යායුතු අනුපිළිවෙල

(සත්‍ය කෂත්‍ය කෂතක් ද්‍රව්‍යස්‍යාකාරක නිපරිවටම්)

බුද්ධන් වහන්සේ දම්සක් ප්‍රතිතුම් සූත්‍රය තුළින් ප්‍රථම වන්තට නිවන් මග යායුතු ආකාරය අනුපිළිවෙලින් මෙසේ වදාලු සේක.

1. ජුර්ව හාය ප්‍රතිපද්‍යාව (පළමුව කලයුතු දේ)

සත්‍යාකාරාණ අවබෝධය

2. අපරහා ප්‍රතිපද්‍යාව (දෙවනුව කලයුතු දේ - ප්‍රායෝගිකවන ආකාරය)

2.1 කෂත්‍යාකාරය - ධර්මය ප්‍රායෝගිකව අන්දැකීම

2.2 කෂතක්කාරය - ආත්මිය භාවයෙන් මිදීමේ අන්දකීම

1. ජුර්ව හාය ප්‍රතිපද්‍යාව (සත්‍යාකාරාණ අවබෝධය) ග්‍රාවකයාගේ උත්ස්‍යාය මත සහ කළයාන මිත්‍යාගේ පණ්ඩිචිය මත පවතී

බුද්ධබෑර්ගනය අවබෝධකරගැනීම (දර්ගන කාණය = සත්‍යාකාරාණය)

- සිත හැඳෙන හැටි අවබෝධකරගැනීම
 - සිත මෘශාවක් බව අවබෝධකරගැනීම
 - සිත යනු අරමුණම බව දැනගැනීම
 - අරමුණෙන්හි සත්‍ය දැකීම, අරමුණට නොරුවීම
 - ආත්මිය භාවය හැඳෙන ආකාරය අවබෝධකර ගැනීම
 - අරමුණම ආත්මය බව දැකීම
 - ගුනානා අවබෝධය
 - තුවීදා දැනගැනීම (ප්‍රඛ්‍යා ව්‍යුහයානුස්ස්‍යන් කාණය, වුනුප්‍රත්‍යා කාණය, ආසවක්‍යා කාණය)
- (සිත = අරමුණ = ආත්මය)

1.1 කළයාණ මිත්‍යාගෙන් පණ්ඩිචිය අසාදුන ගැනීම

1.2 නැවත නැවත සද්ධර්මගුවනය

1.3 යෝනීසේස්මනසිකාරය

1.4 ධම්මෙනුධම්ම ප්‍රතිපද්‍යාව

ග්‍රාවකයා උත්ථාන වීරයෙන් කලයුතු දෙයින් වයි ප්‍රතිගෙනයක් ඇත්තේ ජුර්ව හාය ප්‍රතිපද්‍යාව තුළයි.

බුද්ධී වහන්සේකි පරිදි, නිවත් මගයන ග්‍රාවකයා කලපුතු සියල්ල හිමාලය පර්වතය නම්, පූර්ව හා ප්‍රතිපද්‍යවත් පසු තව කලපුතු වන්නේ අන ඇති ගල්කැටයක පමණ දෙයකි

සක්කාය දිවිලී ප්‍රහානය මෙතානැදී සිදුවේ.

ග්‍රාවකයා ආයි භූමියට පිවිසේ.

2. අපරහාන ප්‍රතිපද්‍යව

2.1. කෝත්‍යාක්‍රාණය - අසෑෂ්චරාගත් ධර්මය ප්‍රායෝගිකව අන්දැකීම (ධර්මය තමනුලින් දැකීම = සතර සනිපටියානය වස්මීම).

2.1.1. අරමුණෙහි සත්‍ය දැකීම; --දැර්ජනය තුළ සිත භැඳෙන හැලි දකින ආකාරය ප්‍රායෝගිකව අන්දැකීම (යථ්‍යාත ක්‍රාණය = යෝජිත්‍යෙන් මනසිකාරය)

2.1.2. අරමුණෙහි සත්‍ය දැක මිදීම

- අරමුණ සත්‍යක් නොවන බව ප්‍රායෝගිකව අන්දැකීම
- ඒ අනුව ආත්මයක් නැතිබව ප්‍රායෝගිකව අන්දැකීම
- සවිතක්ක සවිවර සමයිය අන්දැකීම (විදැර්ජනා සමයි).

2.1.3. ත්‍රි විද්‍යා ප්‍රායෝගිකව අන්දැකීම (ප්‍රඩ්‍රේච්නිට්‍යාසනුස්සන් ක්‍රාණය, ව්‍යුනුප්පන ක්‍රාණය, ආසවකයා ක්‍රාණය)

2.2. කෝත්‍යාක්‍රාණය (**ග්‍රාවකයා කලපැකි කිසිවක් නැත.** සෙසාදහමේ අනාවරනයක් පමනි. ක්‍රාණයට හසුවේ. බුද්ධ වචනයට අනුව මෙහිදී දැඟැලුවහෙත් පාරුව ගිලේ.) - සම්මාසමයි, සම්මාව්‍යුම්ක්නි

ආත්මයක් නැතිබව ප්‍රායෝගික අන්දැකීමෙන්, මිදීම අන්දැකීම (ආත්මය භාවයෙන් මිදීම නිසා ඇතිවන සමයිමත් ස්වභාවය)

අවිතක්ක අවිවර සමයිය - අතිමිත්ත ගුනාතන අප්‍රතිත වේනෝ ව්‍යුම්ක්නිය - අරහත්ත සමයිය - නිස්සන්නො නිශ්චීවෝ ගුනෝය්

ගෙන්ත ප්‍රතිත නිර්වාන සම්පත්තිය

පෙරවැන

මෙය ඇසෙන ඔබ මහා හාග්‍යවත්තයි. ඔබ කොහෝද යන්නේ, මුලාව රු වටීම හරි හයානකයි. සත්‍ය කුමක්ද? ඔබ සංසාර වතුයක අතරම් වෙලා. විවෙක ඔබ සතුරින්, විවෙක ඔබ දුකෙන්, සැපේ දුකේ ලේඛනය වන මේ පිටිතය හරි හයානකයි. ඔබ සත්‍ය දන්නේ නඩ. ඒ සත්‍ය ඔබ අවබෝධ කළ යුතුයි. ඔබ සංසාර දුකින් මිදෙන කතාවයි මේ.

මෙම දේශන මාලාව මගින් ඔබට සත්‍ය ධර්මය අවබෝධය සඳහා යම්කිසි උපකාරයක් ලැබෙනවා. සියලු දුකින් මිදෙන තැන හමුවන ඒ 'සඳුතනික සුවය' මෙම දේශන මාලාව මගින් අත්දුකින්නට ඔබට ද හැකියාව ලැබේ. බාහිර ඇත්ත කරගෙන සිටින තාක් ඔබ ඉන්නේ මිත්‍යදාම්‍යීයේමයි. ඒතාක් ඔබට දුක උරුමයි. සිතද මායාවක් වන තැන

සිතේ මායාවෙන් මිදුනු තැන,
බාහිර ඇත්තක් තොටින තැන
සිතද සත්‍යයක් තොටින තැන
වේ සිතෙන් මිදෙන තැන
වේ බාහිර ඇත්තක් තොටින තැන
'අජ්‍යාජකි බහිද්ධා' කියන තැන
අත්ත දෙකම මිදුන තැන, විනම්,

ධර්මය තුළ සඳහන් වන නාම, රසප අන්ත 2න් මිදුමයි නිවත් මග වන්නේ. මලොව උපදින සියලු සත්ත්වයෝ තිවතින්මයි සැනසීම ලබන්නේ. ධර්මය නම් ධර්මතාවයයි. ඒ පරිව්වකමුප්පාද ධර්මයයි. විනම් ඉදෑප්පවිතාවයයි. විනම් දෙයක් නැති බවයි. දෙයක් නැති බව බුද්ධ ස්හාවයයි. දෙයක් නැති තැන

වේතොවීමුක්තියයි. විනම් අනිමත්ත, ඉන්නත, අප්පුතිත වේතොවීමුක්තියයි. ඒ බුද්ධ ස්වභාවයයි. මේ දහම අවබෝධ වේ නම් ඔබ ආප සියලු දෙනාම ඒ බුද්ධ ස්වභාවයයි අවදි වෙන්නේ. ඒ බුද්ධ යනු ඉන්නතාවයි.

“නිස්සත්වෝ නිස්ථවෝ ඉන්නයෝ”

පහන නිවේගිය පසු ගිය තැනක් කොහින්දා? ඒ නිවේමමය නිවන. ඒ කෙලස් ගිහ්නේ නිවේයාමයි. ඒ සසර ඕස්සයේ නිමාවයි. ඒ වික්ද්‍යාන නිරෝධයට ගිය තැන සියලු දුකෙන් මිදීමයි.

වික්ද්‍යානාණ අනිද්‍යීසනං - අනන්තං සඩ්බතෝ පහං
විත්ත ආපෝව පාධිව ව - තේරෝ වායෝ න ගාධති
විත්ත දිකුක්ද්ව රස්සක්ද්ව - අණුං එළං සුභාසුහං
විත්ත නාමක්ද්ව රුපංචං - අසේසං උපරැජ්ජති
වික්ද්‍යාස්ස නිරෝධෙන - විත්තෙ තං උපරැජ්ජත්ති

සිතෙන් මිදෙන මග

නිවන් දකින මග

දුකින් මිදෙන මග

වියයි නිස්සරණ මග

නිවැරදි නිවන් මග ඔබටත් හමුවේවි. ධර්මය සොයන්නාට බුදුන් හමු වේ. බුද්ධ යනු සොඛාදහමයි. ප්‍රායෝගික පුහුණු විය යුතු ආකාරය හැඳුනාගෙන අවබෝධ කළ යුතු ධර්මයකි.

බුද්ධේශ්ඨජා ආර්යයන් වහන්සේ

හරදින්වීම

මේ ගෞතම බුද්ධ ගාසනය තුළ අපි හැමදෙනාටම අවශ්‍ය වන්නේ නිවීමක්, සැහසිමක්, දුකින් මුදිමක්. නිරන්තර පවත්නා රාග, ද්වේශ, මෝහ, නිවා ගැනීමයි නිවත කියන්නේ. කිසාගෝන්ම්, ප්‍රචාරා, අම්බපාලි වැනි බොහෝ පිරස් බුදුරජාණන් වහන්සේ අතියස එ් ගිහි නිවා සදාකාලික සැහසිම ලැබුවා.

අද බොද්ධ සමාජයට මේ නිවීම සැහසිම අනිම් වෙතා බොහෝ පිරස් නොයෙකුත් රාමුවලට සිර්වී, ගුන්ප දුරයට පමණක් සීමාවෙතා සිරින්නේ. ඒ තුළින් සත්‍ය දුක්ම අපහසුයි. විද්‍රේශනා දුරය සමාජයෙන් ඇත්ත් වී ඇති මෙවන් යුගයක නැවතත් ඒ ගිලිහි ගිය බුද්ධ දුරේශනය, විද්‍රේශනා දුරය තුළින් ම ඉස්මතු වෙනව. ඒ අති ගම්හිර, නිර්මල, පරම සත්‍ය අපට අහන්න ලැබෙනවා. මේ නිවැරදි බුද්ධ දුරේශනය පෙර නොඳුසූ විරු දහම්, ධම්ම වක්මුෂය අපි අවබෝධ කරගත යුතු වෙනව. මේ සත්‍ය දුරේශනය බාහිරින් හමුවන දෙයක් නොවේ. බාහිර ඇත්ත වූ තැන පවතින්නේ ආත්මය ස්වභාවයක්.

මේ අනාත්ම දිර්මය උතුම් බුද්ධ දුරේශනය 'බුද්ධේෂ්පාද ධර්ම ගුන්ප මාලුව' තුළින් ඔබට කියවන්න ලැබෙනව. විය නොලින් කියවන්න. ඩාරණය කරගන්න. ඔබට සත්‍ය අවබෝධයට මෙය උපකාරී වේවි. මේ අප ගන්නා උත්සාහයේ වික් අවස්ථාවක් පමණි.

අප කළකාණ මිතු මෙහෙතින් වහන්සේ

"සබ්බඳානං ධම්මඳානං ජිනාති"

මේ උතුම් සත්කාරය සඳහා අප්පායෙන්, ධර්මයෙන්
සියලුම ආකාරයෙන් උදවී උපකාර කළා වූ
සියලුම දැනන් නට, මෙම ධර්ම දානය තුළින්
ජනීත වන්නා වූ පුණුස ගක්තිය
මේ ගෝතම බුද්ධ ගාසනයේ ද ම
ලේ උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය
අවබේද කරගෙන සංසාර දුකින් මිදී
නිවනින් ම සැනසීම ලබන්නට
හේතු වේවා !

පිදුම



“සිතන නිසා මැවෙන ලේකය”
ලේක සහ්තේවයා සිතින් මවාගෙන්ත
ලේකය සත්‍යයක් නොවේ,
“මේ සිතේ සත්‍ය නොදුනාතාක්
බඩ සිතිවිලි සංසාරයක
අතරම් වී සිතින දැකිනවා”
සිතින ලේකෙන් සැබැ ලේකෝ
අවදි වී, සසර දුක් ගින්දුර
සදහම් අමා වැස්සෙන්
තිවා සැනැසෙන්න,
සූන්දර නිවන් මග
විවර කරගන්න,
මෙම දහම් පැවුර සියලු සතහට
සසර සයුරෙන් එනෙර වන
සදහම් යාතාවක් වේවා !

ඩුද්ධේඛත්පාද ධර්ම ග්‍රන්ථ සංස්කෘතය මුද්‍රණය කරන එම ධර්ම ග්‍රන්ථ සඳහා ඔබටත් දායක විය හැක.

ඩුද්ධේඛත්පාද ධර්ම ග්‍රන්ථ සංස්කෘතය

ගිණුම් අංක : 106161005988

බඩාකුව : සම්පර් බඩාකුව

ආඛාව : බත්තරමුල්ල

ඩුද්ධේඛත්පාද ධර්ම ග්‍රන්ථ සංස්කෘතය මගින් මෙතෙක් මුද්‍රණය කර ඇති ග්‍රන්ථ පහත සඳහන් වේ.

1. සතිය කියන්නේ අපේ ගෙදුර
2. මට මම නැතිවන හැටි
3. මොනොතට අවධිය (පළමු කොටස)
4. ඩුද්ධ උරුණනය
5. නිවැරදි නිවන් මග හමුවිය
6. මොනොතට අවධිය (දෙවන කොටස)
7. අතිශා සූත්‍රානායට හසුවන පරම සත්‍යය - 1
8. අතිශා සූත්‍රානායට හසුවන පරම සත්‍යය - 2
9. අතිශා සූත්‍රානායට හසුවන පරම සත්‍යය - 3
10. The true dhamma has awakend, volume 1

පටුන

පටු

- | | | |
|-----|---|---------|
| 01. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 01
“ඩුංඩු දුර්ගනය - ගෞතම ඩුංඩු ගාසනයේ නැවත පිබිදීම” | 13 - 31 |
| 02. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 02
“ඩුංඩු දුර්ගනය - නිවන් මග විවර විය.” | 32 - 46 |
| 03. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 03
“නිවන් මග ප්‍රායෝගික අත්දුකීම්” | 47 - 52 |
| 04. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 04
“ඩුංඩු දුර්ගනය” | 53 - 66 |
| 05. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 05
“නිටපු කෙනෙකුත් නෑ, ඉහ්න කෙනෙකුත් නෑ,
මැරෙන්න කෙනෙකුත් නෑ” | 67 - 73 |
| 06. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 06
“අලමරයකුණ දුර්ගනය ප්‍රායෝගික අත්දුකීම්” | 74 - 81 |
| 07. | මේ අසන මොහොන්ම ඔබ නිවන් දුකිනවා - දේශනය 07
“මේ අසන ඔබගේ අන්තම ආත්ම භවයයි | 82 - 96 |

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා

දේශනය 1

"ඩූට්ඩ දුර්ගනය ගෞතම ඩූට්ඩ ගාසනයේ නැවත පිබිඳුම"

උපාසක : මට අහන්න ඕන ප්‍රශ්නය තමයි, විකම දිගුවක් විදියට මම මෙක අහන්නේ සත්‍ය ක්‍රාණය දුර්ගනය ගැන මාස 03ක් තිස්සේ අහලා යම් අවබෝධයක් තියෙනවා. සත්‍ය ක්‍රාණය දුර්ගනය දැනගත යුතුයි කියලා.

ආර්යන් වහන්ස : ඔබතුමා කොයී පලාතෙදා? වයස කියක් ද?

උපාසක : මම කලින් බොරකන්දේ තිරියේ. දැන් පදිංචිය ගම්පන. අවුරුදු 68ක් වෙනවා. මම විශ්‍රාමිකයෙක්.

ආර්යන් වහන්සේ : ඔබතුමා ඉස්සරවෙලා කියපු දේ ගැන පොඩිඩක් කිවිවෙත්, ඔබතුමා දුර්ගනය ගැන අහන්නේ මාස 03 ක් තිස්සේ වෙන්නැති, නමුත් අපි ඒ ගැන කතා කලේ මිට අවුරුදු 03 ක ඉදෑන්. ඒ කියන්නේ පටන් ගත්තේ. මුළු දේශනාවලට ගිහින් බලන්න. 'තිස්සරණ වනය' කියන තැනින් පටන් ගත්තේ. විතනින් විනවා සතර සතිපටිධානයට. විතන තමයි තියෙන්නේ දුර්ගන දේශන. ඇත්තම කිවිවෙත් මෙයට අවුරුදු 03 ක් වෙනවා. විතන ඉදෑන් අද වෙනකළේ දුර්ගනයමයි දේශනා කරන්නේ. භාම දේශනයකම දුර්ගනය ගැන තමයි දේශනා කරන්නේ. රිට හේතුව දුර්ගනය තමයි නිවන්මග, වෙන දෙයක් නැහැ. දුර්ගනය අවබෝධය නැති එක තමයි අවිජ්‍යවා.

උපාසක : ඇත්ත තමයි. දැන් ඒක තේරේම් අරගෙන තියෙනවා, ඉපසුණු ද්‍රව්‍ය ඉදෑන් දෘශ්මී කාන්තාරයක පිටත් වෙනව කියලා. මේ ධර්මය මට අහම්බෙන් භම්බ වුනේ නොවැම්බර් 02 වැනිදා. විදා

සිට මේ දක්වා දැන් මට තේරෙන්නේ ඔබ වහන්සේ අපේ ගෙදර වැඩ වාසය කරනවා වගේ. මේ ධර්මය අසා සිරීමෙන් සියල්ල වැටහෙනවා. දැනුම ලැබුණාට වැඩක් නෑ, ඔබ වහන්සේ කියන්න වගේ. සත්‍ය යුතාය තේරෙම් ගන්න ටික කෘත්‍ය යුතායට පරිවර්තනය වන ගමන් මග. කළුන් ප්‍රශ්නය අරමුණ අදුන ගැනීම, අරමුණේ බැස ගැනීම, අරමුණේ බැස ගත්තේ නෑ කියලා දැන ගැනීම, ඒවාගේ දේවල් වලින් මුල සිට අපි යනවා. මම ඇත්තටම අනිත් දේශනාත් ඔවුන්ලෝක් කරගෙන අසාගෙන යනවා. සමාන්තරව දිනපතා ඒවා ඉවත්තාය කරමින් උත්සාහයක නිරත වෙනවා. අපි ගැන අනුකම්පාවෙන් සත්‍ය යුතාය කෘත්‍ය බවට පරිවර්තනය වෙන ආකාරය පහත් දෙන්න.

ආර්යයන් වහන්සේ : සත්‍ය යුතාය කෘත්‍ය යුතායට පරිවර්තනය වන ආකාරය ද මේ අන්නේ.

උපාසක: වැහෙමයි. අරමුණේ බැස ගැනීම දැනෙන අදුන ගන්න විදිය අන්න ඒ පිළිබඳව දේශනාවල තියෙනවා.

ආර්යයන් වහන්සේ: ඒක තමයි ඒ දේශනා කරපු වික ඇත්ත තමයි. මෙහෙමයි ඔබනුමාට කියන්න ඕන සත්‍ය කුදාතාය, කෘත්‍ය යුතාය බවට පත්වෙන වික ගැන කියන්න තියෙන් අද ද්‍රව්‍යේ දේශනය ඉවර වෙනවා ඕක පැහැදිලි කරන කොට, ඒ තරම් තියෙනවා කතා කරන්න. ඔබනුමාටත් අනික් හැමෝමතත් ප්‍රයෝගන වන විදියට මෙන්න මෙහෙම වෙනසක් කරන්න. දැන් ඔබනු හිතන් ඉන්න විදියට පැහැදිලි කරන්න සත්‍ය යුතාය මෙහෙම තියෙන්. කෘත්‍ය කුදාතාය මෙන්න මෙහෙමයි කියලා ඔබනුමා තේරෙම් අරන් ඉන්න විදියට දැන් ඒ ගැන පැහැදිලි කරන්න.

උපාසක: තොදයි, ඇත්තටම අපි මේ අරමුණුවල සත්‍ය අවබෝධ කරගන්න ඕන අපි. ආයතන වැළින් හට අරගන්න ස්වභාවික ක්‍රියාවලියක් කියන වික තේරෙම් ගත්තාම. මම නැතුව ක්‍රියාවලියක් බව. කෙහෙක් නැති බව තේරෙම් ගත්තාම අපි අරමුණේ බැසගැනීමක් නැතිව සමහර වෙලාවට අරමුණු බැස ගන්නවා, ඒවා හඳුනා ගන්නවා. ඒක තමයි මම දැන් කරමින් යන්නේ. කරමින් යනවාත් නෙමෙයි, ඒ දැනෙන දෙයක්.

අපේ දැන් ක්ලේශයන් කේත්ති යන ගතිය, තරහ යන ගතිය අඩුවෙමින් යන ස්වභාවය, යටින් යටින් ගලාගෙන යනවා ක්ෂේරීවෙනෙ, දැනෙන ආකාර දැනෙමින් පවතිනවා මේ හැම දෙයක්ම, දෙයක් නෑ කියන බව තේරෙමින් යනවා. ඉතිං ඒ තුළ දිගටම යන වික හරද? ඒ ගෙන තව ටිකක් දේශන අසමින් ඉන්නවා.

ආර්යයන් වහන්සේ: ඔව් ඒක තමයි කියන්නේ. දැන් මෙතන තියෙන්නේ ඇත්තටම අපි දැනගත්තට පස්සේ කණ්ඩාඩියේ දෙයක් නැති බව, කණ්ඩාඩියන් බලනකාටත් තේරෙනවනේ මේකේ දෙයක් නෑ කියලා. අත්න ඒ වගේ වැඩික් මෙතන වෙන්නේ. ඔය සත්‍ය කුතාය, කෘත්‍ය කුතාය තිව්වාට වචන 2ක් නෙවෙයි. ව්‍යිවර දෙයක් නෙමෙයි. විතන වෙන්නේ මූලින් දැනගත්තාට පස්සේ දැනගත්තදේ ඇත්ත, තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ඒක තමයි දැනගත්තදේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තම් ඒක එතකාට බාරුවක් වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙනකාට තමයි ආ ඒක හර එතකාට විවිධිජාව දුරට වෙනවා. එතකාට තමයි පරාමර්ශනය වෙනවා. ඇත්තටම කෙනෙක් නැති බවක් දැනගන්නේ, මේ ධර්මය තුළ ඔය සත්‍ය කුතාය තුළ ආත්මයක් නැති බවනේ. “වික්බූ-නිවිතයෝ-අතිවිතයෝ” කියලා අසන්නේ ව්‍යිට “අතිවිවං හන්තෝ” කියන්නේ විහෙනම් ආත්මයක් ද? “නෝ හේතං හන්තෝ.” ඕසෙන් තියෙන්නේ. ඔතන තමයි මූල්‍ය ධර්මයම තියෙන්නේ. ඔතන ඔය ප්‍රශ්නය ඇතුළු තියෙන්නේ.

අපි මේ අස කියන්නේ මස් ඇහැටි නෙමෙයි. අස කියන්නේ “පේන්බව” අපිට දැන් පේන්නේ බිත්තියක්, පොතක්, මෙසයක් කියලානේ අපි කියන්නේ. නමත් ඇත්තටම විහෙම විකක් නෑනේ. ඇත්තටම මේ සිත්විල්ලක්නේ. මේ ගබ්දයක් වර්ත්තයක් නේ. අපි මෙතනම කියේටි වෙන ජෙනරේටි වන දෙයක්නේ දර්ශනය පැහැදිලි කිරීම තුළ. විතකාට මේක් කිද්ද වෙන්නේ මොකක්ද ඔය පොත දැකින වික. ඔය පොත දැකිනවා නම් ඒ පොත දැකින කෙනෙක් නෑ. පොත දැකිනවා “සෙන්සර්” එක වැඩ කරනවා. එවිටර තමයි. දුටුවා නම් දුටුවා පමණි. ඒ කියන්නේ මෙතන කෙනා දැක්වීයක්. කෙනා කියන වික මේ ආරේපත්‍ය හැදෙන්නේ කොහොමද කියලා කියන විකයි. මේ ආත්මය හැදෙන හැරී අවබෝධ

කරන එකයි ඔය දැරූහනය තුළ සිද්ධී වෙන්නේ. රෝ පස්සේ අපි ප්‍රාගෝරික වෙන කොට්ඨාස් තේරෙනවා දුටුවා නම් දැක්ක වික විතරයි. ඇයි විතකොට කෙනෙක් නම්බ වෙන්නෑ. රසක් දැනුණා නම් රස දැනුණා. ඒක නර විතකොට මම කොහොදා? හිටියේ. ඔන්න විතකොට තමයි තේරෙන්නේ මම කොහොදා? මේකට ගැට ගැහෙන්නේ. දැන් වතුර බොනවා කටට දානවා බඩට යනවා ව්‍යුපියට යනවා. මම බොන්නේ කොහොමදා? දැන් මමද බිවිවේ. එතකොට නිකම්ම අර දෘශ්චිය. විතකොට හිතනවා මේ ගේර කුඩාව මලෙයි කියලා. හැඩැයි සික තමයි තියෙන්නේ ඇයේතටම ඔය ගේර කුඩාව කෙනෙක් තෙමෙයි.

එෂ්ක නොදු තේරෙනවා. දැන් කෙනෙක් මැරැණා කියන්නේ තුස්ම රික නැවතුණාම. තුස්ම රික නැවතුණාට ගේර කුඩාව විහෙමම තියෙනවානේ. විහෙමම මැරුලා නෑ නේ මේ තියෙන්නේ. නෑ, නෑ මැරුලා තියෙන්නේ. කවුද කියන්නේ මැරුලා කියලා. හිත නෑ ආ! හිත ද මැරුලා තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ පොඩි දරුවෙකුගේ නර එතන තුස්ම රික වැවෙනකම් "ස්පාර්ක්" එක සිද්ධී වෙනවා. සිත තියෙනවා කියලා, විතකොට කියනවා ඉන්නවා කියලා. හැඩැයි රෝ පස්සේ බලනකොට අපිට දැන් ආශ්ච්‍රාස ප්‍රාශ්ච්‍රාස නවතින කොට ඇතුළේ සිස්ටම් එක සිල් වෙනවා. සෙන්සර් රික වැඩි කරන්නේ නෑ. රෝ පස්සේ කියනවා මැරැණා කියලා. විතකොට මේකෙන් තේරෙනවා මැරෙන්නේ ගේරයක් නොවේ. මැරෙන්නේ හිතයි. රෝ පස්සේ බලනවා හිත කොහොද තියෙන්නේ. හිත කියන්නේ මේ ජේන්නවා, ඇහෙනවා, ගැඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, මතක් වෙනවා එවිටර තමයි. 'දුරිය, සුත, මුත' කියන්නේ. සික ඉන්ඩිකේර් වෙනවා අර ආරෝපණාය වගේ, ආරෝපණාය වෙලා 'ස්පාර්ක්' වෙලා අර කරන්වේ විකක් වගේ. රෝ පස්සේ සිතුවිල් ස්වභාවයකින් වගේ වෙනවා. ඔව්ච තමයි. මේක 'සෙන්සර්' ස්වභාවයක් තමයි, වෙන මොකක්වත් නෑ.

විතකොට දැන් බිත්තිය දැකින කොට බිත්තිය දැකිනවා, ඒක නර. බිත්තිය දැකින නැහා ම මලෙයි කියලා මේ දැනෙන එකක් එතනා. ඔය දැනෙන වික තමයි ආරෝපණාය 'විත්තාරෝපණාය'. ඒක නැදෙන හැරී තමයි මේක අපි අවබෝධ කරන්නේ. ආත්මය හැදෙන හැරී.

වේක හැදෙන නැරි දුකීන්න බෑ. දුකීන කොට තමයි අරක මතුවෙන්නේ මේ දෙයක් වගේ දැනෙහ එක හලේ කියන්නේ. එක තමයි හලේ වගේ දැනෙහ එක. එකම තමයි 'විශ්වාසාත්‍ය' කියන්නේ. වේ කියන්නේ 'අප්පේසාය තිටියි-යාරෘත් නත්දි' කියලා දෙයක් කියලා බැස ගත්තොත් වේ මොහාගේම, වේ ක්ෂේත්‍රයේම වේක විතකොට වේ අරමුණ ගබිදායයි-වර්ණයය ඔක්කොම විකතු වෙලා දෙයක් වගේ දැනෙහ එක අර. මේ මොහාගේ දුකීන්න බරුවෙන හිත්දා තමයි මේ සිත හැදෙන ආකාරය තමයි පෙරසින් කඳිලිවෙළ එක්කම බිලුන්නේ. වේ කියන්නේ 'ප්‍රඩ්බෙනිවාසානුස්සේකත් ඇදාත්‍ය' කියන වචනය තියෙන්නේ. එකගේ ප්‍රඩ් දරුවාට මේක ඉපදෙන කොට තිබුණ් නැහෙන්. ගබිදාය, වේක දානවගේ, වේක නොදුට තේරෙනවා තේ. ඇමරිකාවේ ඉන්න කොට විකයි, විනයේ ඉන්න කොට තව විකයි. ජපානයේ ඉන්න කොට තව විකයි, ලංකාවේ ඉන්න කොට තව විකයි. වෙනම වෙන්න බැසන්.

විතකොට තේරෙනවා වේ බාහිර සාධක ගබිද, වර්ණ, ගන්ධ. වේවායේ 'සෙන්සර්' 'ස්පාර්ක්' ඒවායින් ජෙනරේට් වන, නිකන් අර ගිනිබෝලේ කරකවන කොට ගිනි ව්‍යළුලක් තියෙනවා වගේ මායාවක්. එක ඇතුලේ අපි 'වූන්වෙවී' ඉන්න එකක්. අපිම හඳු ගත්ත මායාවක් ඇතුලේ අපිම පුරුදු ගොඩික් එකතු කරගෙන වේ පුරුදු විකේ හිරවෙලා. වේ පුරුදු විකේ පිනවනවයි, ඇමෙනවයි, ගැවෙනවයි. දැන් හරියට පිස්ස බේලයක් වගේ. හරියට දැන් අර නිකන් මේ වේක තමයි දැනීම.

උපාසක: මේ දේශන වේ වේලේම ලයිවී අසන මොහාගේ හිතට දැනෙනව. නොදුට ගුහනාය වෙනවා වැඩියි, වෙහෙමත් මට දැනෙනවා. නොදුටම ප්‍රයය ලයිවී සාකච්ඡා අසන්න. අර නිකන් ඉන්න වෙලාවට අතිත් සාකච්ඡා අසනවා. මුල ඉදන් වගේ අසනවා.

ආර්යයන් වහන්සේ: ඔව්. වේක ඇත්ත. ඔය පැත්තට දැනෙන ස්වභාවය මේ පැත්තටත් දැනෙන ස්වභාවයන්. වේක දෙපැන්තේ වෙලිපති වෙනවා. අර නිකන් අහසේ විදුලි කොටන කොට, මේ පැත්තේ ජනෙල් ගෙල්මෙනවා වගේ. වේක ඇවිල්ලා 'වෙලිපති සිස්ටම්' විකයි. අපි ඔය වචන දැම්මාට තර්ංග කියලා මේකේ ස්වභාදහමක් නේ තියෙන්නේ.

අපි හිතමු ඔබතුමා අපේ දේශනා අහලා කතා කරනවා, කැනඩාවෙන් කතා කරනවා. ඔය වෙළාවෙ කැනඩාවෙන් කතා කළත් ඔය ‘සේන්සර්’ වල ඔතන ‘ස්පාර්ක්’ වෙනවා. ඔය ස්පාර්ක්වලට ඉන්න තැන අදාළ නෑ. ඔතන ස්පාර්ක් වෙනව නම් මෙතනත් ‘ස්පාර්ක්’ වෙනවා. දෙක වෙළිපති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිකම්පන. සිංහලෙන් කියනව නම් ඇත්තටම මෙකේ සංඡුවක් තියෙන්නේ. ඩිකට කියන්නේ සංඡුවක් තමයි. ඇත්තටම මේ කතාවේ පුදුමාකාර ස්වභාව දහමක් තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මෙක සතුන්ට වෙන්නෑ කියලා. මනුෂයාට දැනෙන දේ සතාටත් දැනෙනවා. මේ වෙළිපති සිස්ටම් එක සතාටත් දැනෙනවා. ඒ කියන්නේ මනුෂයයෙක් සතාට කතා කරන කොට ඒ සතාට දැනෙනවා. ඉතින සතාට හාමාට කතා කරන්න බැරි වුණාට, තිකන් බලන්න මනුෂයයෙකුට දුකක් ඇති වුණාම ඒ සතාටත් ඒක දැනෙනවා. සමහර වෙළාවට සතාටත් ඒක දැනෙනවා. සමහර වෙළාවට සතාටත් ඒ වෙළාවට ඒක වෙළිපති වෙනවා. එතකොට වේරෙනවා හේදී? ප්‍රතිකම්පන සිස්ටම් එකක් කියලා. ඒක තමයි වියුද්ධාණ දැනීම, හොඳට තේරෙනවා මෙක දැක්ක අයට. මේ දහම පුලුල්ව හරයට මෙක මිනිලා නැති නිසා තේරෙන්නෑ. නැත්තම මෙකේ විශාල පරාසයක් තියෙනවා පෙන්නන්න. ඒ කියන්නේ අපිට පෙන්නන කොට තේරෙනවා දේශනා 2000ක් කරලත් සමහරට ආයිත් අලුත් විකක් විනකන් බලන් ඉන්නේ. රෝ හේතුව තමයි ඒ තරම් ආර්යයන් වහන්සේ අලුත් උත්තර දෙන්නේ. ඒ කියන්නේ මේ කම්ලින් කියපු වියේ හෙවයි කියන්නේ. විනකාට හැමෝට්ම පුදුමයි මේ ආර්යයන් වහන්සේ ඉවර කරලා නෑ නේදී? අලුත් විකක් තියෙනව නේ තවත් විදියට වෙනස් කරලා තියෙනව වාගේ. තවත් විදියට පරාසය පෙන්නනවා. පෙන්නන්න, පෙන්නන්න හැමෝට්ම ඒක දැනෙනවා. විනකාට තමයි තේරෙන්නේ ඕ දැන් අපි නිවන් දැක්කා වගේ කිවිවට නිවන් දැක්ලා නෑ කියලා, විනකාට තමයි තේරෙන්නේ.

උපාසක: ඔබ වහන්සේට කතා කලේ ඔබවහන්සේ දේශනාට කරගෙන යදේ ඔබ වහන්සේ ‘කෙනෙක්’ වෙනවා. කුදාණ බාරාවකට ස්ථීරි විකට ඇවිල්ලා ගිය. එහෙම ඇවිල්ලා යනවා වගේ දැනෙනවා. හර පුදුමයි.

ආර්යයන් වහන්සේ: ඔව්. ඒක ආශ්චර්යයයි. හොඳමයි, හොඳමයි. ඔබතුමාට තව ප්‍රශ්න තියෙනවාද? ඔබතුමාගේ ප්‍රශ්නය හරද? තව

විකක් පැහැදිලි කරන්න සිහෙදා? ඔබතුමා දේශනාවෙන් ගළපනවා, ඒ බව තේරේනවා. අද දූටසේ විහෙම වෙන්හේ තැනුව ඇති කියලා හිතමු. ආර්යයන් වහන්සේ ඇතුළෙන් විනවාහේ, ආර්යයන් වහන්සේ අනිත් අයටත් දැනෙන්න කියනවා හේ. එක් වෙනම සයන්සේ විකක් තියෙනවා. එක අනිත් අයටත් ප්‍රත්‍යක්ෂ වෙනවා. එක ඇත්ත. හොඳයි හොඳයි සතුවායි කතා කරාට.

උපාසක: ආර්යයන් වහන්සේ ආයිත් මම පසුකාලයක කතා කරන්නම්.

ආර්යයන් වහන්සේ: හොඳමයි, තෙරැවන් සරණයි.

(උපාසක - 1 දේශනය මෙතනින් හිමා වේ.)

උපාසක - 2

උපාසක 02: ආර්යයන් වහන්සේ මම පුගක් කල් මෙල ඔබ වහන්සේගේ දේශනා අහනවා. මම පුගක් ගැරීවිට කෙනෙක්. මම පුගක් කල් ඉදුලම ධ්‍රේමය සොයන කෙනෙක්. රෝ පස්සේ වික එක භාවනාවලට 2005 ඉදුලා රැකියාව කරන ගමන් හරි. හැබැයි මම දිනාන දක්වා දියුණු කළා. ඒ වාගේ සැප වින්දා. ඒ විදියට නිවන් දකින්න පුලුවන් කියලා හිතුවා. හැබැයි එක ලොකිකයි. රෝ පස්සේ ආපසු හිත ගැටෙනවා දැනුණා. දැන් ඔබ වහන්සේගේ දේශනාවලට සමාන වගේ තවත් කණ්ඩායමක් කියනවා මම එකටත් සම්බන්ධ වුණා. ඒගොල්ලෝ කියනවා සත්ත්වයෙක් පුද්ගලයෙක් නං. අපාය නං. දෙවියේ නං. අරව නං මේවා නං කියනවා. මෙහෙතින් වහන්සේ කෙනෙකුත් හිරියා. ඒගොල්ලන්ට කවදාවත් මට එක කිය දෙන්න බැර වුණා. ඒ ගොල්ලන්ගේ ලොකු භාමුදුරුනමක් ඉන්නව කුලියාපිටියේ. උන්වහන්සේ ගෙදරක ඉදන් පොත් ලියනවා. විකුණානවා. සමහර වෙළාවට කියනවා ත්‍රිපිටකය වැරදියි කියලා. උන්වහන්සේ කියනවා පොත කියන කොට 'පො' ඇතිවෙලා නැති වෙනවා. 'න' කියන කොට ඇතිවෙලා නැතිවෙනවා. සික තේරේම් ගන්න බිජ ස්වාමීනි. මෙහෙම ඉන්න අතරේ තමයි ඔබවහන්සේගේ දේශනා

අහන්න ගත්තේ. රීට පස්සේ තමයි මට හොඳවම අවබෝධ වුණා. දැන් ගැටීමක්, දැවීමක් නැතිව ඉන්නවා. රීට පස්සේ පසුගිය දේශනා අහන්න පටන් ගත්තා. දැන් ඩ්‍රිවස තිස්සේම අහන වික තමයි කරන්නේ.

විතකාට Zoom සාකච්ඡාවලට සහභාගි වී ලොකු අවබෝධයක් ගත්තා. දැන් ඉස්සර වගේ තැවෙන්නේ, ගැටෙන්නේ නං. ඉස්සර කෙනෙක් දෙයක් කිවිවත් හිත රැදෙනවා. පිවිවි පිවිවි ඉන්නවා. මම කරන වැඩි මට සින විදියට වුණ් නැත්තම ගැටෙනවා. රීට පස්සේ ඒක දැවීල්ලට තැවිල්ලට විනවා. දැන් හැබැයි පිවිතේ කිසිම ප්‍රශ්නයක් නැතිව මම තුළක් සතුවින් ඉන්නවා. ද්‍රිවස ගෙවෙනවා මට දැනෙන්නේ නං. ආර්යයන් වහන්සේ දැන් සිතුවිලිත් අඩුයි විනවා. ඒවා වින ප්‍රමාණය අඩුයි. වින සිතුවිලි නිරද්ද කර ගත්තවා තුවනින්ම දැනට කිසිම ප්‍රශ්නයක් නං. ද්‍රිවස ගෙවෙනවා දැනෙන්නේ නං.

ආර්යයන් වහන්සේ: සිතුවිලි අඩු නොවයි. සිතුවිලිවලට බැස ගත්තවා අඩුයි කියන විකය සියන්නේ.

උපාසක 02 : ආර්යයන් වහන්සේ මම උදාහරණයකින් කියන්නම්. ඔහේ ඉන්නවා, ද්‍රිවස ගෙවෙනවා, ඉස්සර වගේ බේරිං නං. මම හිතනවා මෙහෙම. වාහනයකින් ගමනක් යනවා. ඒ යනකාට ගස්කොළන්, සත්තු, මත්තුප්පයෝ, පාරවල්, ගෙඩිනැගිල් ඔක්කොම තියෙනවා. හැබැයි ගමන ගිහිල්ල බැස්සාම ඒ දැක්කා විතැනීන් විනා මොකුත් නං. කිසිම දැනුමක් තේරෑමක් මොකුත් නං. දැන් ඉතිං බාහිර සිතුවිලි මොකුත් නං. විනවා ඉතිං ඒවා මොකුත් නං. දැන් මේක වින්නේ කොහොමද? හැම වෙලේම සිතුවිලි විනවා. සමහර වෙළාවට වදයක් වගේ තේරෙනවා. දැන් මේ පාට්ග්‍රන අයට සතුවින් ඉන්න මේක කියලා දෙන්නේ කොහොමද? ඒක හොඳයිද, නරකද කියලා ගැටුමක් විනවා. දැනුත් ඒක රික රික තියෙනවා.

ආර්යයන් වහන්සේ: ඒක මුල් අවස්ථාවේ තිබිබාට ඒක හරි යනවා. ඒකත් තව රිකක් තිබිබට ඒකත් මග හැරුලා යනවා. දැනුත් ඒක රික රික තියෙනවා. රීට පස්සේ සැහැල්ලුවෙන් ඉන්න විකක් තමයි දැනෙන්නේ.

උපාසක 02 : ඉතින් විගාල සැහැල්ලුවක් දැනෙනවා. වෙනදා වගේ නෙවෙයි. උස්සව ව්‍යුත් යන්න කැමති නෑ වගේ. ඉස්සර මේ වගේ නෙමේ ගෙදර ඉන්න කම්මැලි නිසා ගිහිල්ලා පොඩි වැට් විකක් දානවා. දැන් ඉතින් බ්ලන කොට ඒවා සේරම දෙනිස් කතානේ. දැන් ඒක මම දකිනවා.

ආර්යයන් වහන්සේ: දැන් ඕනෑම තේරුම බැලුවාම ආයතන පස්සේ දුවන්නේ නෑ නේදා? ආයතන පස්සේ දුවන වික නැවතිලා තියෙන්නේ.

උපාසක 02 : එහෙම හරි. දකිනවා, ජේනවා, තියෙනවා. නමුත් ඒවාට හැඟීමක් නෑ.

ආර්යයන් වහන්සේ: ඔව් ගිනි ගැනීමක් දැනෙන්නේ නෑ. ඒවාට ගින්නක් නැතුව ඉන්නවා. තිවන කියන්නේත් ඒකමයි. ආයතන තිවිලා තියෙන්නේ. ඒක හරි. දැන් ඒක භාදුයි.

උපාසක 02 : මම ඉස්සර වාහනවලට ආදරේයි. දැන් ඒවා සේරම දීලා තියෙන්නේ. ඉස්සර නම් දරුඟවේ ඒක පැදුගෙන ගිහිල්ලා ආවම ඒක ජරා කරලා තිබුණාම මට ඒක නිකන් හරි නෑ වගේ. ඉතින් ඒක සුද්ධ කරනවා, හෝදුනවා. දැන් ඒක පදින්න තිතෙන්නේත් නෑ. කාර් වික කාර් විකම තමා. දැන් ඒක වියාලට ඕන විදියට කරගන්න ඇරුල මම ඔහේ ඉන්නවා. මම දැන් ඒක ගැන සිතන්නේ නෑ. තව විකක් තියෙනවා ආර්යයන් වහන්සේ. කෙනෙක්ගේ දෙයක් දුක්කාම ඒක අන් ඒක පවි කියලා තිතුණා. දැන් ඒක ස්වභා දූමක් කියලා මම දකිනවා.

ආර්යයන් වහන්සේ: ඔව් ඒක ඇත්ත. මේ සද්ධිරුම දේශනාවල් අනන්‍යාචාර ගොඩක් දියුණු වෙනවා නේ. බ්‍රිම ඉවත්තය ලොකු දෙයක් කරනවා නේදා? ඒ කියන්නේ.

උපාසක 02 : මම උදේ ඉදන් රු වෙනකල් කරන්නේ ඒක. පුළුවන් තරම් ඉවත්තය කරනවා. මෙක තුළක් ම කතා කරේ. මගේ දැනුම ඔබ වහන්සේට කියන්න සහ මට තව උපදෙසක් ගන්න. අනිත් වික ප්‍රශ්න අහන කොට සමහර කිරීය අතරම් වෙලා ඉන්නවනේ. ඇත්තටම දේශනාවල පහළ යන ඒවා අවබෝධ කරගෙන ඇවිල්ලා ඕන ඔබ

වහන්සේගෙන් ප්‍රශ්න අහන්න සින. ඔබවහන්සේ දැන් අපිට ඔරුට හඳුන හැටි කියලා දීලා තියෙනවා. ඔය ඔරුට හඳුන්න කුම විදි ගොඩක් තියෙනවා. ඒක ලියෙන් හරි, වෙන විදියකට පතුරු වලින් පාරුටික් හඳුගෙන හරි, විවිධ කුම තියෙනවා නේ. සමහරු කොට්ඨාගෙන යන්න හඳුනවා නේ. විතකොට තරණය කරන්න බැංශේ. විතකොට කොට්ඨාගෙන පෙරපෙනවා. විතකොට ඒක ගිලෙනවා. ඒක ඒගාල්ලෝ දැන්නේ නෑ. මම ඒක දැන්නවා. හරියටම පාරුට හඳුගෙන යන්න සින. නැත්නම් කොට්ඨාගෙන ගියාම ඒ ගොල්ලන් අසරණ වෙනවා. ඒ හින්දා මං කළුපනා කරා අපි අවබෝධ කරගත්ත දේ කිවිවොත් අනිත් අයටත් ප්‍රයෝගනයක් වෙයි. විහෙම නොකියා නිරියෙන් අපි කුහකයෝ වෙනවා. ඒ නිසා ඔබවහන්සේගෙන් මේ අවබෝධය කර ගත්තාවූ ධර්මය අනික් අයත් දැනගන්න සින. යන්නා වූ කුමවේදයක් තියෙනවා නම් කියලා අදහසක් ආවා. ඒකයි මං කතා කලේ.

ආර්යයන් වහන්සේ: විහෙමයි.

උපාසක 2 : මම ඔබ වහන්සේට කළින් කතා කළා. මේ කතා කරන්නේ දෙවනි ද්‍රව්‍යයි. මිනිසුන්ට මේක අනිවාර්යයෙහ්ම කියන්නම සින. අනිත් සත්වයෝත් දුකට පත්වෙලා ඉන්නේ. ඒ ගොල්ලන්ට උදව් කරන්න විතනාවක් තියෙනවා නිතරම ධර්මයමය මෙනෙහි වෙන්නේ.

ආර්යයන් වහන්සේ: අයත්තටම සඳුර්ධ්‍රීමය ඉවණය තුළ විශාල අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධයත් වික්කම විය නිතනවාට වඩා විශාල පරාසයක් මේ ගැන දැනෙන්න ගන්නවා. ඇසුවාටත් වැඩිය තව කිප ගුණයක් අවබෝධයට ලක්වෙන්න ගන්නවා. අයත්තටම ප්‍රශ්න අඩුවෙන විකක් වෙන්නේ. විය ගිනි ගන්නේ නෑ. අයත්තටම හැමදේකටම උත්තර තියෙනවා බලනකොට. බලනකොට පුරුද්ද්‍රවත් ප්‍රශ්න එනවා, කාලයක් තියේසේ පුරුදු කරපු ස්වභාවයට සිතුවීම්න් වෙනවා, ජේනවා, ඇසෙනවා. දැනෙනවා හැම විකකම වෙනවා. නැඩැයි ගින්න තමයි නිවෙන්නේ. අර අවබෝධයත් වික්කලා මේක් ඉතින් දෙයක් නැන් කියලා නිකම්ම දැනෙන්න ගන්නවා. කොට්ඨාගෙන මොනව ආවත් ඒක විනවා. ඉතින් අර පුරුද්ද්‍රට විනවා. ආවාට ඒකට අර ගිනි ගන්නේ

හැති ස්වභාවයක් දැනෙන්න ගන්නවා. මේ ධර්මය අවබෝධ වෙනවාත් වික්කම වියාට තේරෙන්න ගන්නවා, මේ අපිනේ කියන්නේ විෂයේ වෙනෙම විකක් නෑතේ. හැම විකම දියවෙන්න ගන්නවා. මගේ කකුල ඉස්සරහට ගලක් ඇවිල්ලා දියවෙලා ගියා වගේ ප්‍රශ්නයන් දියවෙලා යනවා. මුලින් ප්‍රශ්න විනවා කියලා දැනෙනවා. ඉතිං රීට පසසේ බලන කොට ඒක නෑ. වියා හැතිවෙලා යනවා. මෙන්න මේ පරිවර්තනය තමයි හැමෝටම වෙන්න සින. ඒක තුළ ප්‍රදුම සැහැල්ලවක් දැනෙනවා. දැන් පාරියකට යන්න සින, දැන් මේක සිනේ. අපි නිතරම ආයතන පිනවන එකක්. එය තමයි සැතුරින් සිවීම කියලා කියන්නේ. දුකක් එනකොට අපි දුක හැති කර ගන්න කොහො හරි විජ් එකක් දැඟන්නේ. අපි හැමෝම සික තමයි කරන්නේ. හැබැයි ඒක හැම රටකම කරනවා. ඒගොල්ලන්ගේ සතියේ දුවක් ගාන ඉවර වුණාම විතකොට ආතතිය වගේ විනවා. දරා ගන්න බැරවෙනවා. ඒක මත්තෙම මැෂින් විකක් වගේ දුවලා විපාවෙනවා. රීජ් වික ගිහිල්ලා බලාපොරාත්තු වෙන්නේ අර ආතතිය හැති කර ගන්න. හැබැයි රීට වැඩිය සිය දහක් ගුණයක් වටිනවා මේ ධර්මය අවබෝධ වුණාත් ඒ රීජ් එක නොගියන්, එයා නිතරම සැනසීමෙන් ඉන්නේ. එයා නිතරම ගින්නක් හැනුව සැහැල්ලවන් ඉන්නවා. එයා හැම මොහොතෙම ගින්නක් හැනුව වැඩ කරගෙන ඉන්නවා. ගකියාවක් කළත් වියාට ඒක දැනෙන්නේ නෑ. මේක මූලින් ගන්න බැර එකක්. ඒ නිසා ඒක සක්හෙන්න වටිනවා. ඒක වෙන්නේ අවබෝධයෙන්මයි. ඒක පරිවර්තනය වුණාට පස්සේ ඒක හැති කරන්නත් බං.

ආයිත් බාහිර ඇත්ත කරන්න බං. බාහිර ඇත්ත නොවන බව දැනුතාට පස්සේ ආයි එයාට බාහිර ඇත්තක් වෙන්නේ නෑ, පිළිගන්නේ නෑ, මොකද මේක ප්‍රත්‍යක්ෂ වෙලා. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයා දැන්නවා මෙනන් කෙනෙක් නෑ කියලා, මේ ආයතන විතරය කියලා. ඇසට මොකක්ද? ආලෝක හැඩිතලයක්, ඇස අන්ද නම් උපන්නේ නෑතේ. කනට මොකක්ද? කන බිර නම් නැන් ගබුදය. ගබුද, විරිණා, ගන්ද මේවාට සිමා වෙනවා. ඒකමයි කෙනා. ඒක තමයි දෘශ්ටිය. දකින ඒක මම දැක්කා කියන එක. මම දැක්කා නොවෙයි, දැක්කා නම් දැක්කා විතරක් වෙනවා. විතකොට හැම තැනටම විතන විතන සිමා වුණාම ආයතන රිකක් විතරයි. විදින කෙනෙක් නෑ, විද්‍යාවන කෙනෙක් නෑ, දුක් විදින

කෙනෙක් නඩ, එතකොට මමය නඩ. මමය නැතුව ඉන්හවා කියන විකමයි
සිය පුදුම සැහැල්ලව දැනෙන්න හේතුව. ඔගෙන්ට තමයි හැමෝම රික
රික යන්නේ. එතෙන්ට ගියාට පස්සේ ආයතන නිරෝධියටයි එන්නේ.
'සලායතන නිරෝධී නිබිඛානෝ.' 'සලායතන නිරෝධී නිබිඛානෝ'
එතෙන්ට පාංචලනවා රික රික. හැබැයි විකත් විකතම දෙයක් සිද්ධ
වෙනවා අභ්‍යන්තරයෙන්. කාලයක් තිස්සේ අර තිබිඩ ගින්නක් වගේ
අල්ල ගත්ත ආශ්‍රුව කෙපෙස් ස්වභාවය දියවී ගෙන දියවී ගෙන යනවා.
තමන්ගේ රාග, ද්වේෂ, මෝහ කෙපෙස් ස්වභාවය. සික තමා 'ආස්වඩ්සා
කුදාණ්‍ය', මේක සිහියට අසුවෙනවා. මේ කිසිම දේකට කම්පනය
වෙන්නෙති ස්වභාවය, රාග, ද්වේෂ, මෝහ කෙපෙස් ගින්න තමයි මේ
නිව්ල තියෙන්නේ. හැබැයි ධර්මය දකින කොට තමයි මේක ජේන්නේ.

අරමුණ කිසිම ගාණක් නඩ, පිනවීමක් නඩ, නිකත් ඔහේ ගහක් දිහා
නිකත් ඔහේ බලන් ඉන්හවා වාගේ මෙයාට හොඳව ධර්මයට පැහැදෙන
කොට, මෙහන නිවන දැකැලුනේ. ඒ මේ අරමුණේ බැසගෙන නැතන්,
මේකේ ගින්නකුත් නැතන්, මේකේ ඇති දේකුත් නැතන්. ඇත්තටම නිවන්
දැකපු බව අන්න එතකොටයි දැනෙන්න ගන්නේ. ඒ දැනෙන්න ගත්තට
පස්සේ දිගටම නිවන ජේන්න ගන්නවා, නිවන දැනෙන්න ගන්නවා.
ඇත්තටම කිවිවාත් පුදුමාකාර පරිවර්තනයක්. ඇත්තටම මේ යුගයේ
නිවන් දකින්න පුළුවන්ද? කියා අහන අයට අපි කියනවා හිත හිත
ඉන්න එතා. මේ දේශනා අහගෙන යන්න. එතකොට තමන්ට දැනෙයි
ඇත්තටම නිවන් දකිනවා කියලා. ඇත්තටම නිවන් දකිනවා. ආරුයන්
වහන්සේ පෙන්නනවා දැන් මේ සතියක් දෙකක් තිස්සේම මේ 'නිවන' මේ
මොනාගේම දකින ආකාරය. නිවන් මග ප්‍රායෝගිකට අත්දකීමු කියන
දේශන මාලාව දැමීමේ සය නිසාමයි. ඒක ඔබ අත්දකීනවා කියන වික
පෘථිග්රන කෙනා දන්නේ නඩ, මේ නිවන කියලා පෘථිග්රනය දන්නේ
නඩ, විය නිවන උඩ විය ඉන්නේ කියලා. ඔවුන් ඉන්නේ බාහිර ඇත්ත
කරගෙන. මේක හරුයට වැටහෙන්න ගන්න කොට බාහිර සත්‍යයක්
නෙමෙයි, සිහෙන් දෙයක් නඩ, සිහත් බොරුවක්, ආන්මයකුන් නඩ,
සන්වයෙක් නඩ, පුද්ගලයෙක් නඩ. මේ 'සිස්ටම්' එක අවබෝධ වුණාම
තමයි සික එන්නේ. නඩ නිවිටට වැඩික් නඩ. දුනුමෙන් නිවිටට වැඩික්
නඩ, මේක මතුවෙලා වන්නේ අභ්‍යන්තරයෙන්. ඒ ස්වභාවයෙන් මිදුණු

ස්වභාවයක් මතුවෙනවා. මෙහේ මෙතන තමයි අවශ්‍ය වෙන්නේ. මේ ස්වභාවයට ආවට පස්සේ ඔබ දිනුම් කියලයි ඇති කියන්නේ.

ඔබ දිගතියකට වැටෙන්නේ නඩ, ලෝක සංඡ්‍යාව නැතුව ලෝක සංඡ්‍යාවට බැස ගන්නේ නඩ. ගති නිමිති, කම්ම නිමිති කියන්නේ වුති කිනේ අන්තිම මොහොතේ එහ සංඡ්‍යාව, නිමිත්ත. ඒ කියන්නේ ඔබට ලෝක සංඡ්‍යාව තීඩුණෙන් විතකොට තමයි ලෝක සංඡ්‍යාව මතුවෙන්නේ, නිමිත්තක් පහළ වෙන්නේ. අම්මා, තාත්තා, ගෙවල් දොරවල්, ඉර හඳ, ගහකොළ මොකක්වත්. කේ ඒවා. ගබ්ද වර්ණ වලින් හඳා ගත්ත එකක් තියෙනවා කියලා ගත්ත නිමිත්තක්. පහළ වහ නිමිත්තත් නැතිවෙලා යනවා. අනිමිත්ත ස්වභාවයක් මතුවෙනවා. සතර ඉරියවිවේම කොයි විදිහට කටයුතු කළත්, රැකියාව කළත්, මොනවා කළත් අනිමිත්ත ස්වභාවයක් මතුවෙන්න ගන්නවා. නිමිත්තක් විවිච බලගැනීවෙන්නේ නැති ස්වභාවයක්. ඔහේ සිකු තුප අන්තිම භූස්ම මේ මොහොතේ නම්, භූස්ම ගියන් මේක බලගැනීවෙන්නේ නඩ නිමිත්තක්. විතකොට ගති නිමිති, කම්ම නිමිති පහළ වෙන්නඩ කියන්නේ. ‘නහිපානු ගධිඛ සෙයියං පුනරේතිති’ කියන්නේ ‘අනාගාමී’ මේක තමයි අනාගාමී ප්‍රායෝගික පැන්ත. මේක කෙහෙකට තේරේන්නේ නැතිවෙන්න පුළුවන්. නැබැයි මේ ‘පාර්ත්’ වියේ දිගටම පෙන්නලා තියෙනවා කොහොමද? ‘සෝවාන්’, සකඟාගාමී, අනාගාමී නැවත උපදින්නේ නඩ කියන සම්බෝධිපරායනයි.

හැබැයි මේකට හේතුව හැම මොහොතේම අහසන්තරේම තියෙනවා ආරෝපණ බලයක්. ඒකේ තියෙනවා කම්පන ස්වභාවයක්, සාපුවිය ස්වභාවය. මෙහේ මේක දියවෙන ස්වභාවයක්. ඉපදුණෙන් ඒ නිසාමයි, ආයතනවල දෙයක් කියලා දෙයක් දැනෙන ස්වභාවයක් නිසාමයි නැවත උපදින්නේ. ඒ කියන්නේ මේකේ තියෙනවා නොපෙනෙන පැන්තක්. ඒක වෙනින් මාතෘකාවක්. තවත් පැන්තකට ව්‍යාපාර යනවා. සාපුවිය ස්වභාවය තමයි මේ ආසුව වෙන්නේ. කෙලෙස් හැදෙන්නේ. ඒ නිසාම අස්ස, කන ඇලෙන්නේ. හැබැයි වේගට සකස් වෙන්නේ. මේක මේ සිස්ටම් විකත් ඇතුළෙන් වෙන්නේ. මේක හේතු තියෙනවා. විතකොට මේකම දියවෙලා යනවා. අන්තිමට සාපුවිය ස්වභාවය ද, අර ඉපදෙන්න හේතු තීඩුණ ස්වභාවය ද දියවෙලා යනවා. ඇත්තම කිවිවොත් මේක අත්දකිනවා

මේ මොනොතේ කෙනෙක් නැති බව. මේකේ ආරෝපණයක් තමයි තියෙන්නේ. 'විත්තාරෝපණය' ඉත්තවා වගේ දැනෙන ගතිය නැති වෙනවා. ඉත්තවා වගේ දැනෙන ගතිය නැති වූතාට පස්කේ ඇත්තටම ඉත්තවා කියලා තේරෙන්නේ නඩ. මේක තමයි සංද්ධීමය ස්වභාවය. ඇත්තටම මැරෙනවා කියලා තේරෙන්නේ නඩ. අහසන්තරයෙන්ම මිදුණු ස්වභාවයක් මතුවෙනවා. ඒක මතුවෙන ස්වභාවයට ගන්න තමයි අඩ මේ රික රික උත්සාහ කරන්නේ. ඒ ස්වභාවයට, ඇත්තටම ඒ ස්වභාවයට පත්වුණෙන් එහෙම ඒ 'අරහත්තයම' තමයි. ඒත් ඒ ස්වභාවයට වින වික ලේසි පහසු කටයුත්තකුත් නොවෙයි.

මොකද අහසන්තරෙන් යන්තම් හර අනුගිය වශයෙන් සාසුචිය ස්වභාවය තියෙනකම් මේ ගතිය මතුවෙන්නේ නඩ. මේ දෙක විකට තියෙන්නේ. ඒ දැකින ස්වභාවය සහ අහසන්තරේ පරිවර්තන ස්වභාවය මේ දෙකක්, එකට වෙම් වෙවී යනවා ජේන්නේ නැති වූතාට. අත්දැකින ස්වභාවය හා අහසන්තර පරිවර්තන ස්වභාවය දැනෙන ස්වභාවයක්. මේක සිතන විකක් නොවෙයි. හිතන්නේ හැම තිස්සෙම 'සවිතක්කං සවිවාර්' ස්වභාවය මෙහෙති කිරීම, ඇත්තටම මේක ධර්මයෙන් මෙහෙති වෙන්නේ. මෙහෙති කරනවා නොවෙයි, මෙහෙති වෙනවා. මේක මූලින් ධර්මය ඇසුවාට පසුව ඒක මෙහෙති වෙන්න ගන්තවා. මෙහෙති වෙන්න ගන්තම දිගවීම මේක හවත්තන්න බඳ. නියන සම්බෝධිපරායනය කියන්නේ ඒකයි. ඒක හවත්තන්න බඳ. ඇත්තටම ලොකු දියුණුවක් කරා තමයි යන්නේ. දියුණුව කියන්නේ ඇත්තටම වියා ගින්තක් නැතුව එදිනෙදා අත්දැකින විකක්. හැබැයි බාහිරට ජේන විකක් නඩ. මොකද බාහිරට ජේන්නේ කනවා, බොනවා, සාමාන්‍ය විදියට සිස්කේම. සිවිප්‍රසයම පරිහරණය කරනවා. සාමාන්‍යයෙන් දෙන්නෙක් වික් වූතාම දෙන්නගේ වෙනසක් ජේන්නේ නඩ. හැබැයි වික් කෙනෙක් ලොකු අවබෝධයක් වික්ක දියුණුවට පත්වෙලා, තව කෙනෙක් පෘථිගේන වෙන්න පුළුවන්. බාහිරට ගිනි ගන්න කෙනෙකුයි, බාහිරට ගිනි නොගන්න කෙනෙකුයි ඉත්තවා. හැබැයි කෙනෙක් හම්බ වෙන්නේ නඩ. ඒක තමයි ස්වභාවය. සික තමයි බාහිරට ජේන පින්තුරය. ඒක ගොඩක් දියුණුයි. ඒක කියන කොට තේරෙනවා. ලොකු බර වචන නැතිව සරලව කියන්න පුළුවන්

විතකොට සින කෙනෙකුට තේරේනවා. විතකොට හැම කෙනෙකුටම තේරේනවා. ඔබතුමා බොහෝම නොදැයි. බොහෝම සතුවුයි. ඇත්තටම. දුෂ්කර පළාත්වල පවා මේ දේශන අසනවා. නොදුමයි.

උපාසක - 2: ඔබ වහන්සේට කතා කරන්න දීලා මා නිහත්ව සිටියා. මම කියන්නේ මේ දේශනා දිගටම අහන්න සින. දිගටම අහන කොට තමයි ලොකු අවබෝධයක් වින්නේ. නැවැත්තුවාත් ඒක හරයන්නේ නඩ. පොඩිඩික් අවබෝධයෙත් තියෙන කෙනෙක් ඒක අතහරන්න ගන්නවා. ඔබ වහන්සේගේ දේශනා හර ගැඹුරැයි. නැඩැයි පසුගිය දේශන අහන්න සින. අපි සමතය තුළින් තමයි මේ සිත දැකින්න සින. ඔබ වහන්සේ වෙහෙසට පත්වෙනවා. දේශනවල තියෙන රෙකේඩින් තියෙනවා. ඒවා අහන්නේ නැතිව ප්‍රශ්න අහනවා. විවිට ඒ අයට ඒවා තේරේම් ගන්න බං. දැන් ඔබ වහන්සේ දේශනා කරන දහම ගැඹුරැ නිසා අවබෝධය තියෙන කෙනාට අල්ල ගන්න පුළුවන්. නැති කෙනාට ඒක අල්ල ගන්න බැහැ. ඇත්තටම අනුකම්පාවෙන් ඒක කිවිවේ. ඇත්තටම අපි ඒගොල්ලන්ට උදාවී කරන්න සින.

ආර්යයන් වහන්සේ : ඇත්තටම තව නාලිකාවක් තියෙනවා. 'බූද්ධේස්ථපාද ආර්යයන්වහන්සේ' කියලා. අපි දැන් ඒකේ දැමීමේ කමටහන් තමයි. බලාපොරුත්තු වෙනවා ඔය කියපු නිසාම දැන් මේ මොහාතේම තමයි අපට අහන්තර සංඝාවක් ආවේ. ඒ නාලිකාවේ සේරම සරල දේශනාවල් දැමීම නම් නොදැයි කියලා. වෙහෙම නොදැයි කියලා පිතුත්‍ය. තව විකක ගැඹුරැ ඒවා යනවාහේ. තව විකක සරල ඒවා යනවා. ඒක නොදැයි නේදී? විතකොට ලුකෙන් ගළපා ගන්න පුළුවන් දේශනා අසන අයට.

උපාසක 2 : මේ දේශනා නොදුට ගුවනුය නොකළාම තමයි පොගෙන් අරගෙන වින්න බලන්නේ. ආර්යයන් වහන්සේ මම කරන්නේ ගැඹුරැ වවන නැතිව, මගේ වවන අරගෙන සරලව ගළපා ගන්න බලනවා. නැඩැයි ධර්මය විතන තියෙනවා. නැඩැයි ඒ ගෙන අවබෝධයක් තියෙන්න සින. නැත්නම් වෙහෙම කරන්න බං.

ආර්යයන් වහන්සේ: ඇත්තටම වචන නෙවෙයි වැදගත්. අරමුණයි තියෙන්හේ කතාව. වචනවල නෙමේ, අරමුණෙහි මිදීමක් තියෙන්හේ. ඒක තමයි සරලවම ස්වභාවයේ උදාය-වැය කියන්හේ. අරමුණේ සත්‍ය දැකීම. මේක විකම කතාවක්. අනිධිර්මය කිවිවත්, සම්පරිවිච්චන, සංතිරණ, වොත්පර්න, ජවන් ජවන් කිවිවත් අරමුණාම තමයි. ස්කන්ධයම තමයි. සිකු වෙන විකක් නෑ. තිතට වින අරමුණයි, ඒකේ දහම් පරියාය ඇත්තටම පෙන්නන්න වෙනවා ඒකයි.

උපාසක - 2 : අවබෝධයක් නැති කෙහෙකුට තේරැම් ගහ්න අමාරයි. ආර්යයන් වහන්සේ තව විකක් අපි තුවතින් ද්‍රව්‍ය තිස්සේම මෙහෙහි කරන්න ඕන ධර්මය. තින්දෙන් ඇහැරෙන කොටත් මෙහෙහි වෙන්න ඕන ධර්මයමයි. ධර්මය සාකච්ඡා වෙන්න ඕන. මොන වැස්බි තිබුණාත් වී ඔක්කොම දාලා මේක ඇහන්න ඕන. විතකොට තමයි ඇපේ වර්ධනය ඇතිවෙන්හේ.

ආර්යයන් වහන්සේ: ඔව්. ඒක ඇත්ත. අපිට රියේ රු තිස්සේ බැරවුණා. අපට තිතුණා අපරාධයක් තමයි වුණේ කියලා. ඒකයි උදේ දේශනාව කරන්න ගත්හේ. බොහෝම සතුවුයි විහෙම දෙයක් කතා කිරීම. ඔබතුමා කියන්න.

උපාසක - 2 : මේ හැම දෙයක්ම ස්වභාව දහමක් කියලා අපි දකිනවා. විතකොට අපි, මම, අම්මා, තාත්තා කියලා කියනවා හේ. බොහෝම ගොරවයක් තියෙනවා හේ. හැබැයි අපි අම්මා, තාත්තා කියලා බලන්නේ අර කයන්. විතකොට අර රැසපෙන්හේ අම්මා තාත්තා කියන වික වින්නේ. හැබැයි මම මාතෘත්වය, පිතෘත්වය කියන වික ඇත්තටම මම දැකින්නේ උතුම් දෙයක් කියලා. අපි තිතමු උතෘහරණයක් හැටියට වට්ටියක්කා වැලක් කියමු. වට්ටික්කා ඇටේ පැලු වුණා. රිට පස්සේ කොළ ආවා. රිට පස්සේ අපි පෝර විකක් වතුර විකක් දානවා. රිට පස්සේ මල් හැදෙනවා. ගැට මල් හැදෙනවා. සත්තු හරහා පරාගත්‍ය වෙනවා. රිට පස්සේ වැලෝ ගොඩක් ගෙඩි හැදෙනවා. මනුෂ්‍ය හැදෙන්නේ ශ්‍රූතාත්‍රුවක් ගිය මවිකුසට. ඩිම්බයක් සමග විකතු වී කළවයක් හැඳුණා. ස්වභාවිකයි. වට්ටික්කා ගෙඩිය ගත්තම වැල් 10ක් අරගෙන ගෙඩි ඔක්කොම විකට ගැහුවම කොයි වැල් ගෙඩිය ද කියලා නොයන්න

බඩනේ. ගෙධිවලට නොමිමර දැමීමොත් පුළුවන් ගෙධි මොකක්ද කියලා සොයා ගන්න. මිනුපෑ දරුවෙශ් 4 දෙනෙක් ඉන්හවා නම් උපදින කොටම කවුරුණර අරන් ගියෙන් කොහොමද සොයන්නේ. රීට පස්සේ අවුරුදු 10කට පස්සේ ඒ දරුවෙශ් අරන් ආවොත්, ඒ දරුවන්ට දෙම්විපියෝ අදුරන්නත් බං, දෙම්විපියන්ට ඒ දරුවන් අදුන ගන්නත් බං. ඒක තමයි නමක් කියලා උප්පැන්න සහතිකයක් මියලා තියෙන්නේ.

ආර්යයන් වහන්සේ: ඔව්. ඒක හර්. සම්මුතියේ කරන වික. පැවැත්මට විහෙම කාරණාවක් තියෙන වික. ගහකොල, සතා සිවිපාවා ස්වභාව දහමට යටයි. විතන තමයි හැමෝම ඉන්න යින. විතන ඉදගෙන තමයි මේ දහම අනන්නේ. විතන නැතිව දහම අනන්න ගියෙන් ඔබ සම්මුතිය තුළ හිරවේවි. ඔබ අසරන වේවි. ඔබගේ ගෙදර, දරුවෙශ්, ගෙවල් දොරවල් සමාජය අපි ඒ සම්මුතිය තුළ කටයුතු කරන්න යින මේක දැනගෙනයි. මෙතන අවබේදයක් වින්නේ, 'සංඛිතේ නිඛිඛිදාය' අවබේදයෙන් නිවන් දැනීන්නේ. හැබැයි මෙතනදී ආයතනවලට අපට වර්ණ, ගබ්ද, ගන්ධ, රස පහස කියන ආයතනවල හැදෙන ලෝකේ 'විත්තේන නියතී ලෝකේ', ඒක අවබේද කරලා සත්‍යය දැකින ඒක වෙනයි. සම්මුතිය තුළ තමන්ගේ කටයුතු කරන්න යින අවබේදය ඇතුවයි. ඒ අවබේදයට පත්වීම තුළ විය අන්ද වෙලා නෑ, ඩිරිවෙලා නෑ, අවබේදය නැතිවෙලා නෑ, දැනුම නැතිවෙලා නෑ. විදිනෙදා සාමාන්‍ය විදියට දැනගෙන ඒ විදියට කටයුතු කරන්න ඔබතුමා කියපු වික හර්. හැබැයි මේ ධර්මය තුළ බඛන අවබේදය තුළ 'තිස්සන්වේ තිරේකවේ ඉහුසයෝ' කියන තැනටයි වින්නේ. ඒ කියන්නේ ඇස, කන, නාසයෙන්, පහසෙන් තමයි අම්මා තාත්තා හැදෙන්නේ. ගබ්ද-වර්ණ විකතුවීමෙන්. ඒ කියන්නේ විත්ත ස්වභාවයක්. හැබැයි ඒක අවබේද වෙනවා. ඒට පස්සේ අම්මා කියලා ගින්නක් වින්නේ නෑ. අත්තම කිවිවොත් ගෙවල් දොරවල් දරුවෙශ් කියලා ගින්නක් වින්නේ නෑ. මේ දහම තුළ. සියලුම අන්තරෙන් විනවා. මිදිමකට ලක්වෙනවා. අනිමිත්ත ස්වභාවයකට විනවා. අනිමිත්ත, ඉහුසත, අප්පීත ස්වභාවය විනවා. ඒ තුළ මිදිමකට ලක්වෙනවා. හැබැයි මිදුනු ස්වභාවය තුළත් ඔබට දැනෙයි සම්මුතිය තුළත් වෙනදා වගේම තමයි කටයුතු සිද්ධ වෙන්නේ.

ඒ කියන්නේ වෙනදා විදියටම යුතුකම ඒ විදියට දැකලා කරන එකක් තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා යුතුකම කරනවා ගින්නක් නැතිව. ඒක කර කියලා හඩා ගෙන නොවූ පෙරාගෙන අම්මේ කියලා දුක්වෙලා විහෙම වෙන්නේ නඩ. ඔබ ඒ ගින්න නැතිව, ඒ කියන දුක් විදිම නැතිව ඔබ ඒ විදියටම, වෙනදා විදියටම අම්මට, සමහරවීට රෝත් වැඩිය නොදුට හඳුයක් තියෙනවා. ඒ යුතුකම් ඉෂ්ට කිරීමේ නැකියාවක් ලැබෙනවා. ධර්ම අවබෝධය තුළ ඔබ විහෙම විකෘති වෙන්නේ නඩ. මානසික වියවුලකට වැටෙන්නේ නඩ. අර කණ්ඩායියේ දෙයක් නඩ වගේ අවබෝධය තියාගෙන කණ්ඩායිය පොලොවේ ගහන්නේ නඩ. කණ්ඩායියෙන් නොදුට වැඩ ගන්නවා. අන්න ඒ වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. මෙක අවබෝධය තියෙන්න ඕනෑ.

උපාසක - 2 : මම ර්යෙන් දුරුවාත් වික්ක අනුරාධපුරේ ගිය. පුජාවල් තිබිබා. කිසිම වෙනසක් වුණේ නැහැ.

ආර්යයන් වහන්සේ: අන්න තරි, රුවන්වැලි සංයත් තියෙන්නේ තමන්ගේ තිනේ. රුවන්වැලි සංයත් විෂියෙන් හම්බවෙන්නේ නඩ. තිනෙන් රුවන්වැලි සංයත් නඩ. ගබ්ද - වර්ණ කියලා නොදුට තේරෙනවා. මිදීමකට ලක්වෙනවා.

උපාසක - 2 : ඒ ගොල්ලන් කරපු සේරම මම දැකිනවා. ඒ වුණාට කිසිම වෙනසක් නඩ.

ආර්යයන් වහන්සේ : ඒ වුණාට විතන බුද්ධ ස්වභාවය දැනෙනවා. තේරෙනවා. විතන බුද්ධ ගොරවයක් තියෙනවා. බුද්ධ ස්වභාවයට ගොරවයක් තියෙනවා තමන්ගේම අභ්‍යන්තරයේ. බුද්ධ ගාසනය තිනේ තියෙන්නේ. තිනේ රාග, ද්වේෂ, මෝහ ගින්න මිදිලා මහා ගාහ්ත ස්වභාවය, ඒ බුද්ධ ස්වභාවය. විතකාට තෙරුවනුත් සිතේම තියෙනවා. අරමුණු වලින් මිදෙන ස්වභාවය, සංක්, ඒ ධම්ම ස්වභාවය දෙයක් නඩති බව දැනෙන බව. පුදුම සැහැල්ලුවක්, පුදුම සැහැල්ලුවන් රුවන්වැලිසංය වදුන්නේ. ඒ කියන්නේ රුවන්වැලි සංයට වදුනවා නොවේ. තමන් ධර්මයත් වික්කලා පුදුම සැහැල්ලුවකින් වන්දනා කරනවා. ඒක පුදුම කතාවක්.

උපාසක - 2: ඇත්ත තමයි ඒ සියල්ල කරමින් දරවේ කරන ඒවත් කරමින් අපි වියාලට අනුකම්පා කරනවා හේදී? අපි වියාලට අවචාල කරමින් විතනදී.

ආර්යයන් වහන්සේ: අපි සම්මුතිය තුළදී වියාලට සාමාන්‍යයෙන් කියන ව්‍යාපෘතිය නියෝග කිරීමෙන් මෙය පෙන්වනු ලබයා. මුදුන් වහන්සේ 'තුවේ පෝරීල' කිවිවා වාගේ හර්යටම බලලා ප්‍රතේ සික වැරදිය කියලා කියනවා, ධර්මය අවබෝධ වුණා කියලා නිහාවි ඉන්නේන් නෑ. නිහාවි ඉන්නවා හැබැයි ඒකේ ගින්නක් විනවා නම්. මේ දරුවට මෙක කියලා මෙය ගිනි ගන්නවා කියලා තේරුණෙනාත් නිහාවි ඉදුයි. ඔවුන් විසින් හරි.

උපාසක - 2 : ඔවුන් ඉතින් ඒ ගොල්ලන් වික්ක ගැටුමකුත් නැතිව, දැන් ඉතින් ඕනම තැනක, ඕනම විදියට ඉන්න, ආරණ්‍යයක වුනත්, විනි සිටියත් ගෙඩිය ගහන කොට දානේ ගන්න යනවා. හවස පූජාවට වන්දනාවට යනවා. රේට පස්සේ ගුරු වන්දනාව කරනවා. පැයක් විතර ධර්ම සාකච්ඡාවට සහභාගි වෙනවා. සැහැල්ලුවෙන් ඉන්න.

ආර්යයන් වහන්සේ : හොඳයි, ඔබතුමා ආරාමේ පැවිදි වෙන්න අදහසක් නියෝගවද?

උපාසක - 2 : ඔවුන්.

ආර්යයන් වහන්සේ: ඒක හරි හොඳමයි. සිද්ධ වේවි. හොඳමයි සම්මුතිය තුළ පැවිද්දත් ඒකත් සිද්ධ වේවි. ඒක පහසුවක් වේවි ප්‍රවිතය තුළ වික්තරා කාලයක් විනවා, හැබැයි ධර්මය අවබෝධ වුණාම විහෙම ගැටුවුවකුත් නෑ. පැවිදි වෙන්නම ඕන කියලා, ලොකුවට විහෙමත් ගින්නක් නෑ. සැහැල්ලුවෙන් කටයුතු කෙරෙනවා ගින්නක් හැතුව ඉන්නවා. ඕන් නම් මොනවාහර දෙයක් තීඩුණෙනාත් ඒකටත් ලැස්තියි. හොඳයි විහෙමනම් තෙරුවන් සරණයි.

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා

දේශනය 2

"ඩුංඛ දුරුණය, නිවන් මග විවර විය"

උපාසක: තෙරැවන් සරණයි ආරෝග්‍යන් වහන්සේ, නමස්කාර වේවා! මම අවුරුදු 15ක් විතර සෞයනවා මේ සත්‍ය ධර්මය මොකක්ද කියන වික. ඔබ වහන්සේ මට උදුවී කරන්න. ප්‍රසිද්ධිය කියන හැම භාමුදුරුවන්ගේ න් ම ධර්මය අසනවා, ඒ වැඩ සටහන්වලට ගිහින් තියෙනවා. මම සිහිය තුළමය ජ්‍යවන් වුණේ. තරෙණ කාලේ වික එක දේවල් කරනවනේ. අවුරුදු 50 සිටන් පංච ශිලය තුළ ජ්‍යවන් වුණා. පංච ශිලය කියලා දෙයක් කියන්නත් බැහෙන් මම කියලා කෙහෙක් නැත්තාම්. මැත භාගයේ ඉන්න නිවන අරමුණු කරගෙන ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලැයවත් ගියා. හැඩැයි ඉගෙන ගත්තේ නැ කියන්න බැ. ඔය නාම-රූප, පංචස්ථිත්තිය, සිත් හැදෙන විදිය, සිත් 89, වෙනසික ඒවා හැදෙන විදිය, ඔය ඔක්කොම දේවල් ඉගෙන ගත්තා. දැනගත්තා. මට තේරැණා ස්වාමීන් වහන්ස මට තේරැණා කෙළවරකට විහ්න බැ අපහසුයි තවම අවබෝධයක් වෙලා නැ කියලා. මට යාලිවෙක් කිවිවා 'ඩුංඛයේන්පාද' දේශනා අනන්න කියලා. ඒ දේශනා මම ඉවත්තය කළා. අවුරුදු 01ක් විතර මම දැන් අහලා තියෙන ප්‍රමාණය කියන්න බැර තරම්. ඔබ වහන්සේගේ පැය 14 ධර්ම දේශනා ඔක්කොම ඇහුවා. ඒ දේශනා අනිධර්ම දේශනා කොට අහන කොට ස්වාමීන් වහන්ස මට තිබුණු ගෙටු තුළක් විසඳුණා. මා තුළින්ම නාම-රූප, කර්ම, විත්ත, සතු ආහාර ඒවා හැදෙන විදිය විත්ත වෙනසික රූප කලාප 54 විධිය මට හොඳවම පැහැදිලියි. ඔබ වහන්සේ කියන්නේ කණ්ඩායියේ ජේන රුපය රසදිය භා සමානය කියලා. රුපයත් තුළක්ම උදුවී වෙන්නේ කර්ම, විත්ත, සතු ආහාරනේ. ඇත්තටම ඒවා දෙයක් නෙවෙයි. නමුත් අපිට ජේන්නේ රුපයක්. නමුත්

අපට බල්බය පත්තු වෙලානේ ජේන්නේ, ආලෝකය තියෙනවා වගේ. නමුත් නිවිම පත්තු වෙන්නේ වේගය නිසාමයි. පත්තු වෙලාම තියෙන බව ජේන්නේ. වික්ද්‍යානය කියන්නේ වේගයක්, ගක්ති විශේෂයක්.

ආර්යයන් වහන්සේ: වික්ද්‍යානය කියන්නේ වේගයට දෙයක් වගේ දැනෙන වික.

උපාසක: අයේතටම වික්ද්‍යානය කියල දේඛත් නෑ. මේ මායාව තමයි අපි මේ නටවන්නේ. අපීට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ගරීරයෙන් මනසින් ගන්න අරමුණු ටිකමනේ මේ වික්ද්‍යානයෙන් මත කරල දෙන්නේ.

ආර්යයන් වහන්සේ: වේගයට සකස් වෙන දේ තමයි සංඛාරා කියන්නේ.

උපාසක: අන්න හරි. වේගය නිසා අපීට සංඛාරා කියලා දෙයක් මතු කරලා දෙනවා. මේක පොතක්, පැහැක්, ගෙයක් බෞරක්, අම්මෙක් තාත්ත්වක්. රිට පස්සේ අපි එකට බැස ගන්නවා. මේ අම්මා මේ තාත්තා මේ පොත මේ ඉර හඳ අන්න විහෙම දෙයක් පෙන්වනවා, සඩ්බි සංඛාරා සමඟ කරන්න දෙන්නේ නැහැ. වික්ද්‍යානය විසින් වහනවා එක සිතක් විදියට ජේනවා. විතන සිතක්නේ ඇතිවෙන්නේ, ඇතිවෙලා නැතිවෙලා යනවා, අපට පෙන්නන්නේ පෙර සංඡුවක්. අර ප්‍රමා කාලයේ පොඩි දරවාගේ සිත ප්‍රහාෂ්වරයිනේ. ඒ ප්‍රහාෂ්වර සිතනේ ගබිද, වර්ණ විකතු කරලා මේක දෙයක් කරලා පෙන්නන්නේ. පොඩි කාලේ වොට් 5000 ලොකු වුණාම වොට් 30000, අවුරුදු 40, 50, 60 වෙනකොට ලොකු දෙයක් විදියට එකතු කරගෙන අර දිය සුපිය වාගේම මේක ගුලියක් තියෙනවා හැම තිස්සේම මනස තුළ. සික තමයි හැම තිස්සේම ඇසින්, කනෙන්, නාසයෙන් අර 'ස්පාර්ක්' වෙනවා, ගබිද වර්ණ විකතු වෙලා මෙතන දෙයක් මතු කරලා පෙන්නනවා. මනේ සංඛාර ඇතිවෙන්නේ මනේ වික්ද්‍යානයන්හේ. විතකොට තමයි ධම්ම, මනේ සංඛාර සිතුවීම් ඇති කරනවා. මට වැරදෙන්න ප්‍රථමය්. ඔබ වහන්සේ මට උදව් කරන්න.

ආර්යයන් වහන්සේ: අඩුපාඩු ගොඩක් තියෙනවා ඕතන. ආලෝකය 'ස්පාර්ක්' වෙන වේගයට තමයි සංඛාරා කියන්නේ. ඒ වේගට මැවෙන වික තමයි, ඒක දෙයක් වගේ දැනෙන වික. ඒක තමයි වික්ද්සුත්‍යාත්‍ය කියන්නේ, මෙතන වෙන දෙයක් නෑ. කන් බෙරේ 'වයිබේරී' වෙන විකට තමයි ගැඩිය කියන්නේ, ඒක දෙයක් වගේ දැනෙන වික තමයි 'සේන වික්ද්සුත්‍ය' කියන්නේ. 'ස්පාර්ක්' වෙන විකම තමයි වේගය වෙන්නේ කන් බෙරේ.

උපාසක: ස්වාමීනි කිසිම දෙයක් නෑ, පටිගසම්පස්සය අධි වචන සම්පස්සය වෙන්නේ නේදා ස්වාමීනි. ඕසේ විහෙම දෙයක් නෑ.

ආර්යයන් වහන්සේ: ඕතන පොඩිඩක් ගළපා ගන්න. ගබ්ද, වර්තා, ගන්ධ, රස, පහස ඕවා වේගයට විකට වින වික තමයි සිත කියන්නේ. සිත කියලා දෙයක් නෑ. ඒවා විකට දැනෙන ගතියක් විතවා ගබ්ද වර්තා වලින් හැඳුනා තියෙනවා වගේ විකක්. අන්න ඒකයි මත, ඔම්ම කියන්නේ. ගබ්ද වර්තා ගන්ධ ඒවත් වේගට ඒ මොහොතේම, ඒ ක්ෂණයේ ම විකට දැනෙන ගතිය. විතනත් තියෙන්නේ ඇතිවෙන නැතිවෙන දෙයක්. ඒ කියන්නේ හැමතැනම තියෙන්නේ සංඛාරා, 'සඩ්බ සංඛාරා.'

උපාසක: මත තුළ වේගට ඇතිවෙන්නේ ඕකම නේදා? ස්වාමීනි.

ආර්යයන් වහන්සේ: නෑ, මත කියන්නේ මොලේ ඇතුළේ තියෙන විකක් නෙවෙයි. මත කියලා විකක් තියෙනවා කියලා හඳු ගෙන ඕය කියන්නේ. විහෙම විකක් නෑ. ගබ්ද වර්තා වලට වේගට දැනෙන විකක්. ඒක ආයතන කෘත්‍යයක් කියන්නේ ඒකයි, දැන් දැනෙන වික මෙතනම දිගටම 'ස්පාර්ක්' වෙන වික ආයතන, ඇස, කන, නාසය, දිව, ග්‍රීරය මත ඒවා 'ස්පාර්ක්' වෙනව. ඒක තමයි විත්තාරෝපණාත්‍ය, විත්ත නියාමය.

උපාසක: ස්වාමීනි ඇත්තටම අපි මේක දෙයක් කියලා ගත්තොත් මේක පොතක්, මේක පැන්සලක්, ගෙයක් දොරක් කියලා ගත්තොත් විතනම සිත හැදෙනව හේ අපට. අපිට බාහිර දෙයක් නැත්තම්, අපිට අන්තර දේශුත් නැත්තම්, අපිට දැකින්න දේශුත් නෑනේ.

ආර්යයන් වහන්සේ: මෙතන බාහිර දෙයක් නැත්තම් අභ්‍යන්තර දෙයක් නඩ කියන වික නොමෙයි, මෙතන දෙයක් වගේ දැනෙනව නම් තමයි බාහිර අභ්‍යන්තර දෙකක් වෙන්නේ. දැනෙන්නේ කොහොද කියලා බැලුවාත් බාහිර කියල ගැනෙන්නේ, දෙයක් කියල දැනෙන විකයි. දැනෙනව නම් විතරයි අප්පකි හඳුන්දා තියෙන්නේ දැනෙන විකමයි. මේක නොදුට අහ ගන්න. දෙයක් කියල දැනෙනව නම් එක ගැනෙන්නේම බාහිරයි කියලා, විතනයි මෙතනයි මෙතනයි දෙයක් කොහොදූ? ඇය ඇතුළු නොවෙයිනේ තියෙන්නේ, ගන්නේම බාහිරන්මයි, මේක සිස්ටම් විකෙන්ම විනවා. බාහිරක් ආවාත් අභ්‍යන්තරේකුත් විනවා. දෙයක් කියල දැනෙන් නැත්තම් අප්පකි හඳුන්දා අන්ත දෙකකුත් නඩ. සිත කියලා දෙයක් නඩ, ඔය සිද්ධියටයි සිත කියන්නේ.

උපාසක: ස්වාමීනි, සිත, අරමුණ, වික්ද්‍යාත්‍යාචාර්ය කියන්නේ ඔය කියන සිද්ධියට ම නේදූ?

ආර්යයන් වහන්සේ: පේනව නම්, දෙයක් කියල ගත්තොත් ඔය ඔක්කොම වෙලා තියෙන්නේ අරමුණ, බිත්තිය ඇත්ත වෙනකාට, ගඩු වර්ණ වලින් හැඳුණ වේවා ඇත්ත වෙනව කියන්නේ ඔක්කොම සිද්ධ වෙලාමයි. ‘අවුත්තානම් සම්භා-වුත්තානම් හට්ස්සත්’ පෙර නොතිබේම හටගෙන, මේ මොහොතේමයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ විතන විතනම. මේ සත්‍ය දැකින කොට ‘ඉතුරු නැතුවම නිරැද්ද වෙනවා’ මේකට කාලයක් පනවන්න බිං, ආයතන කිත්‍ය කියන්නේ මේ සියල්ලම.

උපාසක: ස්වාමීනි, වික මොහොතක වර්තමාන මොහොතේ වෙන දෙයක් ඔබ වහන්සේ කියන්නේ. අඩ ගතේ වික කොළයක නාරි වින්‍යාසය දැක්කොත්, ගහේ කොළ 5000ම දැක්කා වෙනවා කියලා. ‘විත්ගේන තියති ලෝක්’ ඔබ වහන්සේ නිතරම දේශනා කරන්නේ. විතකාට අපි නිතරම ජීවත් වෙන්නේ ‘සිතුව්ලි ලෝකයක’. සිතේ තියෙන දේවල් ඇත්ත කරගෙන අපි ජීවත් වෙන්නේ සිතින් හඳා ගත්ත ලෝකය නේදූ? දෙයක් නැති දෙයක් දැකිනවා වගේ පේන්නේ, අම්මෙක් නැති අම්මෙක් දැකිනවා නේදූ? ගහක් නැති ගහක් දැකිනවා. පොලොවක් නැති පොලොවක් දැකිනවා. සිතුව්ලි ලෝකයක අපි ජීවත් වෙන්නේ.

ආර්යයන් වහන්සේ: ඒකත් සිතුවීල්ලක් විතරයි. ඔබතුමා මේ නිවන් මග දැකින්න සින. කොත්තින් ද මේ සසර සිස්යෙන් මිදෙන්න කියලා. ඔබතුමා මේ ධර්මය හඳුන ගන්න සින. මේ සසර සිස්යෙන් මිදෙන හැටි.

උපාසක: ඔව් ස්වාමීන් මටත් සින මේ සසර ගමන නිමා කර ගන්න. සසර කියල දේකුත් නෑ. ඇත්තටම ඔබ වහන්සේගේ ධර්මය විතිවිද යනවා වගේ මට පේනවා ස්වාමීන්. ඔබ වහන්සේ මිස වෙන සරණාක් නෑ වගේ. ඔබ වහන්සේගේ දේශනා ඇතුවට පස්සේ විද්‍රේශනා පැත්තට යන්න අවබෝධ වෙනවා, මෙන්න මේක තමයි ඉස්සරහට යායුතු ගමන් මාර්ගය කියලා ඔබ වහන්සේගේ දේශනා වලින් සක්සුදක් සේ පැහැදිලි වුණා. ඔබ වහන්සේගේ දේශනා 2000ක් විතර දේශනා කරල තියෙනවා. ඕකෙන් 1/4ක් විතර මම අහලා තියෙනවා. යුරියුබ්, සුම් සාකච්ඡා අසා තියෙනවා. මට ඔබ වහන්සේ දේශනා කරන දේ සක්සුදක් සේ පැහැදිලි කරගන්නයි මට සින ආර්යයන් වහන්සේ.

ආර්යන් වහන්ස: ඔන්න විහෙනම් අහගන්න. ඔබතුමාට මෙන්න මේ උපදේශය අපට දෙන්න තියෙනවා. ඔබතුමා ප්‍රායෝගික වෙන්න සින. මාර්ගය උපදිනවා කියන්නේ දැනුම නොවේ. ප්‍රායෝගික වෙනව කියන්නේ තමන් එදිනෙදා ඒ ස්වභාවය බවට පත්වෙනවා. විතකොට ‘සත්‍ය ක්‍රානුය’ කියන්නේ ‘සුතමය ක්‍රානුය’ කලුණා මිත්‍රායාගේ පත්‍රිව්‍යය. ඔබතුමා අසා දැනගන්න සින මොකක්ද? මේ වෙන්නේ කියලා. හැඩැයි ඒක දැනුමක් විතරයි. දැනුමෙන් තමාගේ කෙලෙස් නැතිවෙලා ඉවර වෙන්නේ නෑ. දැනුම කියන්නේ තවත් සංඛ්‍යාක් විතරයි. අපිට මාර්ගය අවදිවෙනවා කියන්නේ, මාර්ගයට පිළිපන්නයි කියන්නේ අන්තර කෙලෙස් සංයිඳෙන බවට සිහියක් තියෙන්න සින. ඒ සිහියට අසුවෙන්න සින තමන්ගේ කෙලෙස් සංයිඳෙනවා කියලා. ඒ ‘ආසවධා ක්‍රානුය’ ඒ ‘ආසවධා ක්‍රානුය’ නැතුව කවරැවත් මාර්ගයට ඇවිළ්ලා නෑ. මාර්ගයට පිළිපන්න කෙනා කියන්නේ ‘දිරියින්ද්ව අනුපගම්ම සිලවා දස්සන්න සම්පන්නේ.’ අන්න විතැනින් විය විතිවිද හාවයට යන වික, මේකේ තියෙනවා සියුම් කොත්තායක්. මෙතන තියෙන්නේ අනාත්ම ධර්මයක්, මෙතන ආත්මයක් කොහොවත්ම නෑ, මෙතන තියෙන්නේ

‘සිස්ටම්’ විකක්, ‘ප්‍රාසේස්’ විකක්. මේක කොහොමද ‘ත්‍රියේට් වෙන්නේ කොහොමද?’ මේ ආත්මය හැඳුන්නේ කියන අවබෝධය තමයි මේක් තියෙන්නේ ‘දුර්ණ සූත්‍රතාය.’

මැඹික් කරන හැරි දැක්කොත්, මැඹික්වල මැඹික් නැති වෙනවනේ. ආත්මය හැඳෙන හැරි දැක්කොත් එයට, ආත්මය එතනමයි නැතිවෙන්නේ, හැබැයි ඒක දැකීන්න ලේසි නැ. සිත කියල දෙයක්වත් හම්බ වෙන්නේ නැ. සිතක් තියෙනවා නම් විතන ආත්මෙකුත් තියෙනවා. සිත කියලා දෙයක් කොහොමද හම්බවෙන්නේ? කොහොමද නැතිවෙන්නේ කියලා දැකින විවිධ, ආත්මයක් හම්බු නොවන තැනට කටයුතු සිද්ධ වෙන්නේ. මේකේ මේ සම්පූර්ණම සිද්ධිය සංඛ්‍යා, සකස් වෙන වේගයක්. වේගය මත සකස් වෙන විකක් මේ තියෙන්නේ, ලේසි නැ ගුහනාය කරගන්න, මේ මොකක්ද? කියන වික. හැබැයි ඔය ගබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස ඒ මොහොතේම ‘ස්පාර්ක්’ වෙන වේගයක්, විකට විනකොට ඒක දෙයක් වගේ දැනෙන විකක්. ප්‍රංශී දරුවට අභාව වර්ණය දීමා, කනට ගබ්දය දෙනකොට, ඇසින් කතින ගබ්දයෙන් වර්ණයෙන් ඒක දෙයක් වගේ දැනෙන ගතිය වින්නේ, අනින් ආයතනත් ඒ මොහොතේම ‘ස්පාර්ක්’ වෙනව වේවත් වික්කම. අන්න ඒක දෙයක් වගේ දැනෙන ගතියකදී ‘ඉන්තහාවය’ ‘ඉතිරේපං’ උත්‍යාපන් තමයි ‘සමුද්‍ය’ තියෙන්නේ. සිය බිත්තිය දැකින එක නොවුය තියෙන්නේ, බිත්තිය දෙයක් වගේ දැනෙන එක. ‘ජාතතේ’ අනම් හික්ඩ්වේ පස්සතේ’ ‘ආසව්‍යානම් බෙයෙම් වදාම්’ ‘නො’ අපානතොේ’-නො’ ආපස්සතේ’ දැන ගත්තට වැඩික් නැ, මේක අහසන්තරයෙන්ම විකාටම දැනෙන්න යින. දැනගත්ත දේ දැනෙන්න යින. බිත්තිය දෙයක් වගේ දැනෙන වික දියවෙලා යනවා. **ගබ්ද වර්ණ හරියට අවබෝධයට-නුවනාට එනකොට මේකේ කම්පනය නැතිවෙනවා.** ‘අබොජ්පා වේනේ වීමුක්තිය’ කරා යන්නේ. හැබැයි දෙයක් වගේ දැනෙනවා කියන්නේ, කම්පනය වනවා කියන්නේත් විකම දේ. දැන මේක දියවෙනවා. ඒ තමයි ‘ආසවක්ඩය සූත්‍රතාය’ මෙයාට බිත්තියත් වික්ක කම්පනය නැති වෙනවා. අපි උපමාවට ගත්තේ බිත්තිය. මේන් එයට බිත්තියන් එකක් තියෙන කම්පනය නැති වෙනවා. අපි උපමාවට ගත්තේ බිත්තිය. මේන් එයට බිත්තියන් එකක් අනින් අරමුණු, අම්මා, නාත්තා, ගෙවල් දොරවල් ඒ සියල්ලගේම තියෙන කම්පනය නැති වෙනවා.

දෙයක් වගේ දැනෙන ගතිය නැතිවෙනවා, රී.වී. විකේ දැක්කාට රේඛී විකේ දෙයක් නෑ. කණ්ඩාධියේ දැක්කාට කණ්ඩාධියේ දෙයක් නෑ, ගොටේ විකේ දෙයක් නෑ, වියාට නැමුම් අසකට ආවේ වරිනා ලෝකයක් විතරයි. එයාට ඇත්ත ලෝකේ දැක්කත් ඇහැට හැමුම් එයාට එන්නේ වරිනායක් විතරයි. එයාට කවලාවත් දෙයක් හමිඹ වෙලා නෑ. මේ දෙයක් වගේ දැනෙන ගතිය දියවී ගෙන යන විකයි ‘ආසවධා කුණානා’ කියන්නේ’, ඒක සිහියටයි අසුවෙන්න ඕන, අන්තර්තරයට දැනෙන්න ඕන. ‘ප්‍රහනේ අහම් හික්බලේ පස්සනේ’ ‘ආසනාම් බෙයාම් වදාම්’ කිවිවේ. ‘නො’ අප්‍රහනේ-නො’ ආචස්සනේ කිවිවේ. මේක දැනෙන්නේ නැත්තම් මේක වෙන්නේ නෑ කියන වික. ‘ආසනාම් බෙයාම් වදාම්’ කියන විකයි වැදගත් වෙන්නේ, වෙනෙම නැත්තම් තමන් හිටපු තනෙමයි, වෙනෙම් දුකටයි වැටෙන්නේ, දැනුම විතරයි තියෙන්නේ ‘පෝරීල හික්ෂව’ වගේ. බුදුන් වහන්සේ ඒක අගේ කලේ නෑ. ‘ආසනාම් බෙයාම් වදාම්’ කියන තැනට වින්නේ නැතුව, මාර්ගයට කවුරැත් පිළිපන්න වෙලා නෑ. මේ රික කියන්න බිං ඔය පැත්තට හැරලා මාර්ගයට පිළිපන්න වුණා. කෙනෙකුට විතරයි මේක් අත්දුක්ම් තියෙන්නේ. මේක් විශාල පරාසයක් තියෙනවා පැහැදිලි කරන්න. විද්‍රෝහනාව කිවිවේ ‘දැරූනයට’ නෙවෙයි, දැරූනයට එහා ගිය විශාල විද්‍රෝහනයක් මතුවෙනවා. අන්න ඒක තුළයි මූල් මාර්ග යම තියෙන්නේ. ‘ආසවධා කුණානා’ තුළ. ඒ ‘ආසවධා කුණානායට’ තමන්ගේම අන්තර්තරේ තියෙන කෙලෙස් ස්වභාවය තමන් ඉස්සෙල්ලම අදුන ගන්න ඕන, සිහියට අසුවෙන්න ඕන. සිහියට භසුවෙනවා කියන්නේ ‘යෝනිසේ’ මහසිකාරයි. ‘යෝනිසේ’ මහසිකාරයයි ‘යට්ඨුත කුණානායයි’ කියන්නේ තමන්ගේ අන්තර්ගේ කෙලෙස් ස්වභාවය අසුවෙනවා, මේකයි ‘සම්මා කුණානා’ කිවිවේ. මේක සතිය නෙවෙයි.

සති තිමිත්තක් වඩා විකට සිහියක් තියෙනවා, සම්මා සතිය කියන්නේ ‘දැරූනය’ තුළින් මතුවෙන, දෙයක් නැති බව දැනෙන සිහිය. ‘සම්මා කුණානා’ කියන්නේ අන්න ඒ දෙයක් නැති බව දැනෙන සිහිය. ඒ සිහියටයි ‘සම්මා කුණානා’ තියන්නේ. ඒ ‘සම්මා කුණානා’ නැතුව ‘සම්මා ව්‍යුත්තිය’ කාවච් නෑ. මේක ප්‍රායෝගිකව අන්තර්ගෙන් මතුවෙන විකක්. ‘ආසවධා කුණානා’ තියෙන කෙනාටයි තමන්ගේ අන්තර්ගේ කෙලෙස් දියවෙන බව දැනෙන්නේ, අන්න වියාටයි කෙලෙස් සංසිදෙන

බව දැනෙන්නේ. ඒ දියවෙන කෙලෙස් වික වික ‘ක්ෂය ධම්ම- වය ධම්ම’ නිඩ්ධිදහන්ති විරාගන්ති නිරෝධන්ති පරිනිස්සග්ගානුපස්ස’ කියන මග යනවා. ඒ නිඩ්ධිදාව විරාගය නිරෝධය, වින අරමුණු වලදී සික වෙන්නේ. ඒ කියන්නේ අරමුණ, නිඩ්ධිදාවට යනවා විරාගයට යනවා. ඔය ඔක්කොම කිවිවොත් එක මොහොතේම බිත්තිය කියලා දෙයක් දෙනකොටම, බිත්තිය කියලා දෙයක් නැති වෙනවා. බිත්තිය කියල දෙයක් නැති වෙනව කියන්නේ ‘සංඛීත් නිඩ්ධිදාය’ අවබෝධය තුළින් මිදිමකට ලක්වෙනවා. ඒ අවබෝධය තුළ මිදෙන වික තම් ‘සංඛීත් නිඩ්ධිදාය’ කියන්නේ. විතකොට මෙතන නිවන් මග කියන්නේ අවබෝධයෙන් මිදිමක්. ඒක තුවනින් දකින්න සින. විතකොට අරමුණුවල ‘සත්‍ය කුතානායෙන්’ ‘කෘත්‍ය කුතානායට’ වෙනකොට, ‘කෘත්‍ය කුතානාය’ කියන්නේ තිරාකාසයෙන්ම මේ මිදිම අත්දකිනවා, හිතලා කරනවා නොවෙයි, තමන්ට දැනෙන්න ගන්නවා සිහියට. තමන්ට ධර්මය දැනෙන්න ගත්තට පස්සේ, තමන්ගේම අහ්‍යන්තරේට, සිහියට අසුවෙනවා කිසිම දේශකට කම්පනය වෙන්නැති ස්වභාවයක් කරා රික රික දියවෙටි යන බව. විතකොට වෙන්නේ අර ගති නිමිති, කම්ම නිමිති කියන ලේක සංඡ්‍ය දුරටුවා, ගෙවල් දොරට්වල්, බිත්තිය ඇඳුන් කියන ඒවට තිබුණු බලය නැති වෙනවා. ලේක සංඡ්‍ය බිඳ වැවෙන කොට ගති නිමිති, කම්ම නිමිත්වල සංඡ්‍ය නිමිති පහළ වෙන්නේ නඩ. අනිමින්න වෙනවා.

අනිමිත්ත වෙනවා කියන්නේ, මේ මොහොතේ තුස්ම වික යනව නම්, නිමින්නත් නැති වෙනවා උපදින්න. ‘නිමින්න’ සකස් නොවෙනවා කියන්නේ නැවත උපදින්න. අනාගාමී. විහෙනම් ‘දිරිධික්ද්ව අනුපග මිම සිලවා දැක්සන්න සම්පන්නේ’ ‘කාමේසු විහෙයා ගේදිං- නතිපාතු ගධිබයෙයිං ප්‍රහරේති’ කියන්නේ, ගරහයක උපදින්නේ නඩ. ඒ කියන්නේ ‘ශුද්ධිවාසයක’ තමයි සකස් ව්‍යන්ත් සකස් වෙන්නේ, ඒ යන්තම් හරි දෙයක් වගේ දැනෙනව නම් විතරයි. දෙයක් වගේ යන්තම්වත් දැනෙන්වත් නැත්තම් ‘අරහත්වයට’ පත්වෙනවා. ඕකය නිවන් මග, ඔය නිවන් මගයි යා යුත්තේ. ඔය සේරම, දැනුමක්වත් මොනවක්වත් වැඩක් නඩ, අවසානයේ පාරැවත් බිමින් නිඩ්ධ වගේ ඒ දැනුමය ඔක්කොම බිමින් දාලා අන්න තමන් පාරැවන් විතෙර වෙන ගමන යන්න. නිවන කියලා දේකුත් නඩ. මේ සිද්ධියටයි නිවන කියන්නේ. දෙයක් වගේ දැනෙන වික

ගිහ්නක්. ඒ ගිහ්න නිවෙන විකයි නිවන. පැහැදිලිදී? අරමුණේ සත්‍ය දැකළා මිදෙන වික, මේ ස්කන්ධයේ උදාය විය දැකිනවා කියන්නේ. ‘උපාදා ස්කන්ධයේන්’ මිදෙන සිලය කියන්නේ ‘ආර්යකාභ්ත සිලය’ කියන්නේ ඔහ්න ඕකටයි. ඔතනයි නිවන් මග. ඔය රික ඇති නිවන් දැකින්න, අවබෝධය තියෙන්න යින. අවබෝධය තුළ ප්‍රායෝගික වෙන්න යින. ‘සුතමය සූත්‍රානාය’ ඇතිකර ගන්න යින, අහසන්තර සිහිය හඳු ගන්න තමන් දක්ෂ වෙන්න යින. ‘හඳපු පාරෑ නැහැ මහණානී, පාරෑව තමා විසින් හඳු ගත යුතුයි’ අනුත්තේ පාරෑවල නැග්නන් බැ. තමන් විසින් පාරෑව හඳු ගන්නවා කියන්නේ, තමන් දක්ෂ වෙන්න යින අරමුණ විනකොට, ඒ අරමුණ තුළ තමන්ට සිහියක් අවදිවෙලා තියෙන්න යින, වික සිහිය තමයි මේක දෙන්නේ.

මේක හිත හිතා කරන්න බැ, තමන්ට වෙන දේට සිහියක් තියෙනවා විතරයි. වෙන කරන්න දෙයක් නෑ. මේකේ මේ තියෙන්නේ තමන්ට ධර්මය මෙනෙහි වෙන වික විතරයි. සද්ධිර්මය ඉවනය විතරයි, වික තුළ තුවනින් විමසීමක් සිද්ධ වෙනවා. ‘යෝනිසේමනසිකාරය’ යථානුත සූත්‍රානායෙන්. විකෙන් විහාට දෙයක් තමන්ට කරන්න හම්බ වෙන්නේ නෑ. ඔය කිවිවට අරමුණා විනවා බලනවා කියලා, විහෙම දෙයක් වෙන්නෙන් නෑ. මේ සිද්ධ වෙන්නේ අරමුණා විනකොටම මේ ධර්ම ජේජ්න පටන් ගන්නවා, මතුවෙන්න ගන්නවා, විහෙම දෙයක් නැති බව. මතුවෙනවා කියන්නේ, වියාට ඒක බලගැන්වෙන්නේ නෑ කියන වික. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් විය යෝගාවවරයෙක් මුළුන් මෙහෙම ගත්තට, විතකොට යෝගාවවරයාට මේ අරමුණා වලට කිසි කම්පනයක් වෙන්නේ නෑ. ඒ නිසා අරමුණා වල මහසිකාරයක් වින්නේ නෑ ‘ස්විතක්කං-ස්විචාරං’ කියන ස්වහාවයෙන් මිදෙනවා, ‘අවිතක්ක-අවිචාර’ කියන ස්වහාවයට වැවෙනවා, වියාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. විතකොට ඒයාට අහසන්තර සිහියක් විතරයි, විය දන්නව කිසිම කම්පනයක් කිසිම දේක නෑ, ‘උපේක්ෂාවක්’ තමයි වින්නේ. ඒ ‘සංඛාර උපේක්ෂා සූත්‍රානාය’ අන්න විතන මේ දකින වික ‘උදායවය සූත්‍රානාය’ තියෙනවා, මේක ඇතිවන හැරී නැතිවන හැරී දකිනවා, මේක් දෙයක් නැති බව දකිනවා ‘හයසූත්‍රානාය’ විතන විනවා. වියාට ආත්මයක් නැතිවෙන තැන, ‘මුද්‍රේවිතකම්තා සූත්‍රානාය’ මිදෙන්න යින කියල සිහියට හසුවෙනවා, මිදෙන්න සිහියක් සකස් වෙනවා. වියාට

වෙන අදහසක් නං. විතකොට විනවා ‘ආදීනානු පස්සනා කුළාතාය’ මේවා හැම විකක්ම සකස් වන ආකාරය දකින කොට, විය විහි ආදීනවය දකිනවා. ආදීනවය දකිනවා කියන්නේ විතන තමයි ‘පරිසංඛාර ඇළාතාය’ මේ මාර්ගය ගැන සැකසීමා නැතිව මේ ඒකායන මග නිබුධිලාව, විරාගය විනකොට අරමුණුවල ස්වභාවය දකින කොට මාර්ගය වැරදිදී? නැදැදු? අවස්ථා ටිකක් විනවා, අන්න ඒ ටිකත් ධර්මයෙන්ම දකින්න සින. කළඹනු මිතුයාගේ පත්‍රිව්‍ය නිසාම විය පිරිසිදු විය යුතුයි.”

විතකොට තමයි වියාට මෙන්න මේ “ලපේක්ඩා ස්වභාවය” මතුවන්නේ. මෙන්න මේ අරමුණුවල විනවා කිසීම හරයක් නැති ස්වභාවයක් මතුවෙනව. ඒ ස්වභාවය දියුණුවක් කියලා දකින්න සින. ගොඩක් අයට ඕනත පැටවෙනවා. ගොඩක් වෙළුවට අරමුණුවල හරයක් නැති ස්වභාවයක් එනවා, විතකොට හිතනවා මාර්ගය වැරදියි කියලා. නැඩැයි ඒක තමයි “සංඛාර උපේක්ඩා ‘කුළාතාය’ කරා එන්න හේතුවෙන්නේ.” “සංඛාර උපේක්ඩාව” කියන්නේ මෙතන දෙයක් වගේ දැනෙන ගතිය දියවීගෙන යනවා. ඒක දියවෙලා ගිය තැන රෝ පස්සේ “ලපේක්ඩාව” තමයි මතුවන්නේ. ඒ උපේක්ඩාව” තමයි “සංඛාර උපේක්ඩා කුළාතාය” කියන්නේ. ඒක තමයි “නිවන” කියන්නේ. දැන් මේ මොහොතේ නිවන් දකිනවා මෙක දැන්න කෙනා. මෙක දැන්න කෙනා බිත්තිය කියලා දකින කොට, මොකක් හර දෙයක් දකින කොට, ඒක දෙයක් වගේ දැනෙන්නං කියන්නේ ඒ සිත නිවන් දැකලා නං, විතන ආත්මයක් තියෙනවා. දෙයක් තියෙනව නම් ආත්මයක් තියෙනවා, දෙයක් නැත්තම් ආත්මයක් නං, විතැනින් තමයි නිවන් මග විවර වෙන්නේ. දැන් අරමුණක් දකින කොටම, කොහොමද? අරමුණ සත්‍ය වෙන්නේ කොහොමද? සිද්ධාච්චෙන් මොකක්ද කියලා හොඳ අවබෝධයක් තියෙන්න සින සත්‍ය මෙසම. විතැනින් නිවන් මග විවර වෙනවා. දැන් බලන්න තියෙන්නේ ඔන්න ඔය අවසානයට දිපු කර්මස්ථානයයි.

දෙයක් තියෙනව නම් ආත්මයක් තියෙනවා, දෙයක් නැත්තම් ආත්මයක් නං. ප්‍රායෝගිකව අත්දකින්න සින. ඒක කරගෙන යන්න. කියවන ඒව අඩු කර ගන්න. මේ පැහැදුම් කරපු කාරණාව වගේ

“සුවිසුද්ධිඳා” කියන තැනට වින්න ඕනෑ. ඒ කියන්හේ ආයි විහෙන් මෙහෙන් දැනුමට කර කවන්න බේ. අර අන්තර්ගතරායට දැනෙන ස්වභාවය තුළ ඕන කතා කරන්න. විතකොට පැටලුවෙන් නෑ, පැටලුවෙනවා කියන්හේ දැනුමෙන් ඉන්හේ, ඔන්න ආර්යයන් වහන්සේගේ නිර්මල පැහැදිලි කිරීම. නොදු බලලා අඩුපාඩා තියෙන ඒවා හඳුගෙන, ඒ “ප්‍රත්‍යක්ෂ දානාය” තුළ කියන දේ තමන්ටත් ප්‍රත්‍යක්ෂ වෙනව නම් තමන්ටත් “සාහ්දිරිධිය” වෙනව නම් තමන්ට පොඩිඩා පොඩිඩා හරි ප්‍රත්‍යක්ෂයක් වික්ක ගමනක් යන්න. ආර්යයන් වහන්සේගේ දැනුමෙන් වැඩක් නෑ, තමනුන් ඒ ගමන යන්න. ආර්යයන් වහන්සේ ඒක අඛනශෙන නේ ඒක කියන්හේ. ආර්යයන් වහන්සේ පෙන්නනවා දිගාවක් ප්‍රත්‍යක්ෂ පැත්තක් පෙන්නනවා, ප්‍රායෝග කව ඔබතුමාවත් විතනට දැන්න උත්සාහ ගන්නවා. නැත්නම් ඔබතුමාවත් අමාරුවේ වැටෙනවා නේ. අන්න ඒ උපදේශය පිළිගන්න. විතකොට වරදින් නෑ. තමන්ට “සාහ්දිරිධික” නම්, තමන්ට ප්‍රත්‍යක්ෂ නම් ඒ අනුවනේ තමන් හඳු ගන්හේ මාර්ගය. තමන්ට දැනෙනවා නේ මේක දෙයක් වුන තැන ආත්මයක් තියෙන්නේ කියල, ආත්මය කොස්ද තියෙන්නේ කියල බලන කොට අන්න එතනම ආත්මය දියවෙන්න පටන් ගන්නවා.

විතකොට “ජානතෝර් වැස්සතෝර් අහම් හික්ඩ්බලේ-ආසව්‍යානම් බෙසයම් ව්‍යාම්” මේක කිවිවේ දන්න කෙනාවදි දැකින කෙනාවදි කෙලෙස් ක්ෂේර වෙන්හේ. “නො අජානතෝර්-නො ආපස්සතෝර්.” ඒක ඒකාන්තයි. ඒ තමයි “වටිනාම බුද්ධ වවනය” මේක තියෙන්නේ “සඩ්බ්‍යාසට සුතුයේ” පටන් ගන්න කොට “දැස්සනා පහාතඩ්බා” කියන තැන, විතනින් තමයි සියලුම පටන් ගන්හේ. දුරුණය නැතිව කිසි කෙනෙකට තිවන් මගක් නෑ. ඒ කියන්හේ මාර්ග යට පිළිපත් කෙනා ඉන්හේ ඔන්න ඔතනයි. “ජානතෝර් අහම් හික්ඩ්බලේ ආසව්‍යානම් බෙසයම් ව්‍යාම්” කියන්හේ දැනුමක් නොවේ. උදේ පාත්දර වැස්සක් වැස්ස වගේ. නොදු ඔබතුමාගේ වයස කියද?

උපාසක: අවුරුදු 69 ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: වික ද්‍රව්‍යක් හරි හරියට හරි විශිෂ්ට අන්න ඒක මෙහෙනි කරන්න. “මාලිඛ්‍යපුතු” හික්ෂුවට අවුරුදු 120. බුදුන් වහන්සේ

කියනවා ඔබතුමා වයසට ගිහිල්ලා මෙවා අසයි නම්, තරඟා අයට කෙසේ කියන්නද? කියලා. විතකොට “මාලිඛපුතු” කියනවා, ස්වාමීනි මට දේශනා කරන්න ස්වාමීනි, මට වැටහෙනවා ස්වාමීනි. රට පස්සයි බුදුන් වහන්සේ ඔය “මාලිඛපුතු සූත්‍රය” දේශනා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනව මෙනහ දෙයක් වගේ තිබුණට, මෙනහ දෙයක් නෑ කියල.” විවිච වයසයි. නමුත් “මාලිඛපුතු හික්ෂන් වහන්සේ” යික අවබෝධ කරගෙන නිවන් දැකිනවා. බුදුන් වහන්සේ කියන්නේ එනහ දෙයක් වගේ තිබුණට එනහ දෙයක් නෑ. මේ ජේනවා, මේ ඇහෙනවා, මේ දැනෙනවා. නමුත් එනහ දෙයක් නෑ කියල කියනවා. “මාලිඛපුතු හික්ෂව” මෙය මෙනෙකි කරලා උන්වහන්සේ රහන් වෙනවා. තේරුණාද? එ කමටහන හරි ගැමුරුයි, විටනවා.

උපාසක: මම අවුරුදු 60 දි විශාම ගියේ. මගේ හෝනත් මේ දේශනා අහනවා. මේ දක්වා ආ ගමන් මග බොහෝම සාර්ථකයි. විෂ්වෙනකළ ඉන්නේ කොයිවේලේද කියලා බලාගෙන මොකක්ද? අලුත් දෙයක් දැනගන්න පුළුවන්ද කියලා.

ආර්යයන් වහන්සේ: වරදින් නෑ, අතිවාර්යයෙන් ම නිවන් දැකිනවා. මේ ඇසෙන විකත් මහා භාගයයක්.

උපාසක: අපි මෙවිච කාලයක් ගිහින් තියෙන මග පැහැදිලි නෑ, ඔබ වහන්සේගේ මගයි දැරුණයයි හරිම නිරවුල් පැහැදිලි, වේකේ යම්තිසි දැක්මක් තියෙනවා ස්වාමීනි. මේ ලේඛේ තියෙන දේවල් සියල්ලම හිත තුළ හේද තියෙන්නේ කියලා. පසුගිය කාලේදී තේරුණා මම කියල කෙනෙකුත් නෑ කියල, කෙලෙස් සුකුම ස්වහාවයකට ටික ටික පත්වෙනවා කියලා, සිලාරක බව සුකුම ස්වහාවයට පත්වෙන බව සිහියටත් විනවා. මගේ දේපළ වගයක් කවුරැහර කෙනෙක් ගිහි තියල තිබුණා. මට ඒවා අඩමල් රේතුවක්වත් තරම්වත් ගාණක් ගත්තේ නෑ. ස්වාමීනි මට දැන් ඒවා උපේක්ෂාවත් විද දරා ගන්න පුළුවන්. නැවත මම ඒවා ගොඩ නගා ගත්ත ආයිත් ගිහි තිබුන් කමක් නෑ කියල හිතුණා. මට දැන් තරහ යන ගතිය අඩුයි, කම්න් මට තරහ ගිය. දැන් ඒවා සංස්කීර්ණ ගෙන යන ගතිය තියෙනවා. මොනවද මේ කරන්නේ මම කියලා කෙනෙකුත් නැත්තම්,

බාහිර දේශුත් නැත්තම්, දෙයක් කියලා දේශුත් නැත්තම් මොනවටද අපි මේ දෙයක් හිතේ මවාගෙන මතු කරගෙන මොනවටද මේ පොඩි කාලයකට කරන්නේ කියලා හිතෙනවා. ඒ සිතුවීලි විනකොට, ඒ දේවල් සූකුමවෙල යනවා, නිකන් මතක් වෙන්නෙත් නැති ගාණයි. සිතුවීලිවල දෙයක් නෑ, වටිනාකමක් නෑ, හරයක් නෑ, සිතුවීලිවල අර්ථයක් නෑ ඒ වගේ දෙයක්. ඒ වගේ මට්ටමක් ඒ දේවල් සියලුම බොරු දේවල් තේ කියලා. අර ගිහිබේලේ දැකින කොට කැරකෙනවා වාගේ, කැරකෙනකොට රුමුමක් තියෙනවා වගේ පේන විකවනේ අපි රුවරීලා ඉන්නේ, මේ මායාවකට අසුවෙලා ඉන්නේ කියලා. මට නිකන් හිතෙනවා.

විහෙම මට්ටමක් තියෙනවා. “ප්‍රබැඩිනිවාසානුස්සති සැඹුණාය”, “ව්‍යුතුප්පාත සැඹුණාය” ඒ සැඹුණා ගැනත්, ඒ සීමාවන් ගැනත් පොඩි අවබෝධයක් වැටුනුණා. ඔබ වහන්සේගේ දේශුනා ගුවනාය කරන කොට, එච් පස්සේ “ආසවඩයා සැඹුණාය” ආසුව කෙලෙස් ක්ෂය වෙන ඕලර්ක ස්වභාවය, සූකුම ස්වභාවයකට පත්වෙන බව. ඒ තත්ත්වයට පත් කර ගන්න පුළුවන් නම් ස්වාමිනි. පෙර අර සිත ප්‍රහාෂ්වර මට්ටමට පත්කර ගන්න පුළුවන්කමක්. දැන් විහෙමනම් ඒ පැත්තට යනවා යනවා වාගේ පටිසේෂනාම් දේශුත්, මට විහෙම දැනෙනවා.

ආර්යයන් වහන්සේ: ඔබතුමා ඔය කියන සේරම දේ සිද්ධ වෙනවා. මෙතන දෙයක් නැති බව ධර්මය තුළ පෙන්නපු අර කාරණා, කතා කරපු විදියට ඔබතුමාට අරමුණේ දෙයක් නැතිවෙන කොට ඔය කියන ඔක්කොම සිද්ධ වෙනවා. සහ සංයුතා සූකුම වෙත ස්වභාවය, පටිසේෂනයට, ඒ ස්වභාවයට පත්වෙන එක, ඔය ඔක්කොම තියෙන්නේ එකවයි. වික අරමුණේ තියෙන්නේ, ඔය කතාව ඔක්කොම තියෙන්නේ. මේ, අරමුණේ සත්ත්ව දැකින තැන සියලුම සිද්ධ වෙනවා. මේ එක අරමුණාය තියෙන්නේ හැම මොහොතේ ම, මේ ස්කන්ධය කියන්නේ, මේ අරමුණේ සත්ත්ව දැකින එකනේ. එතකින් තමයි මූල ධර්මයම විවර වෙන්නේ.

උපාසක: ආර්යයන් වහන්සේ, ආර්යය කිමටහන් දේශුනා, තවත් දේශුනා තිබුණානේ වික එක විදියට පාලා. ලොකු පරාසයක් තුළින්, මට දැන් පොඩි කොටසක් අහන්න පුළුවන් නම් නොදැයි වගේ කියල

හිතෙනව. දැන් අර අහන්නේ, අනුපිළිවෙපට වාගේ අහන්න පුත්වන් වඩාත් හොඳ දේශනා.

ආර්යයන් වහන්සේ: ඔබතුමා 'සුම්' දේශනා ඇඟුවද?

උපාසක: ඒවා තමයි අහන්නේ. ඒවා මම එක්කොම අහනවා.

ආර්යයන් වහන්සේ: ඒවා අහන කොට ලෙඛ අවබෝධයක් විනවා. ආර්යය කමටහන් දේශනායි, නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් කියන දේශනා මාලාව ඔබතුමාට ගැපුපෙනවා. දැන් ඔබතුමා අහන්න සිනේ ප්‍රායෝගික වෙන ඒවා, ඔබතුමා දැනුම පස්සේ යනවා. ඒවා පළපක් නෑ. ඔබතුමා දැන්නවාගේ ආයතන හැදෙන හැරේ වේගෙටයි සකස් වෙන්හේ කියලා, ඔබතුමාට සිනේ ප්‍රායෝගික වෙන ඒවා. ආර්යය කමටහන් දේශනායි, නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් කියන දේශනා 'බුද්ධේය්ත්පාද සිංහල භාලිකාවේ විකේ live යනවා දුවස ගාන් යන ඒවා, ඒකේ වික වික්කොනාට පැහැදිලි කරනවා. ඒක අල්ල ගන්න ලේසියි. ආර්යය කමටහන්වල ඔබතුමාට ප්‍රායෝගික වෙන්න සින වික තියෙනවා. අනිත් වික නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් දැන් අලුතින්ම යනවාගේ 'නිවන ඔබ පැහැදිලි' මේ අත් දකින්නේ නිවන නොවේද? මේ හැම විකකම අර පැයටම ගෙනක් දෙනවා නිවන් දකින හැරේ. දේශනා කියන්නේ දැනුමට, දරුණනයට සින කරන දේශනා ගොඩක් තියෙනව සිකේ. දරුණනය තමයි ගොඩක් පිරිසිදු කරලා දෙනවා. දරුණනය තමයි මිනිස්සුන්ට නැත්තේ. දැඩ්ටී ගැලවෙන්න තමයි නිගණ්ධ භාවනා වික විදියට බාලා තියෙනවා දේශනා. ඇත්තටම මාර්යය පිළිපන්න දේශනා තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ධර්මය දැනුම ආවට පස්සේ, 'සුනමය සූත්‍රයන් පසුව වැදගත් වෙන්නේ 'ආර්යය කමටහන් දේශනා', 'නිවන් මග ප්‍රායෝග මේ අත්දැකීම්' කියන දේශනා. එදිනෙදා කටයුතු කරන කොට, ඒ දකින ආකාරය, මිදෙන ආකාරය, නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් ගොඩක් වැදගත්.

ඉස්සේල්ලා විතනින් අහලා, විකින් වික ප්‍රායෝගික වෙන්න. අනිත් අයටත් ප්‍රායෝගික වෙන්න තමයි විතන උපදෙස් දෙන්නේ, දරුණනයට නම් මුල ඉදෑන්ම හොඳයි. "සින කියලා දෙයක් නෑ", "සතිය තමයි අපේ

ගෙදර" එනන ඉදුලාම හොඳයි, "ලොවම දෙදරයි", "නිවැරදි නිවන් මග හමුවිය" "ඩක්කේම වැදගත් නිවන" පිරිසිදු කර ගන්න, දැරූනය හඳුනා ගන්න. නමුත් මෙතනදී වැදගත් වෙන්හේ ආර්යය කමටහන් වික, නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් මේ රික වැදගත්. හොඳමයි විහෙනම්. ඔබතුමා කොයි පළාතෙදී? මොනවදී? කළේ රැකියාව.

උපාසක: මම ස්වාමීන් වහන්ස නිරිටුවෙන් පස්සාල. අවුරුදු 25ක් විතර P.H.I. කෙනෙක් විදියට සිටියේ, රිට පස්සේ මම සෞඛ්‍ය අධිකාපන නිලධාරවරයෙක් හැරියට අවුරුදු 15ක් විතර සේවය කළා. අවුරුදු 20ක් විතර උසක් අධිකාපන නිලධාරවරයෙක් විදියට සේවය කරලා අවුරුදු 60දී විශ්‍රාම තියා. ඔබ වහන්සේ මම දකින විදියට සිංහරාජයෙක්මයි, ඔබ වහන්සේ විරාත් කාලයක් අපේ ආයුෂත් අරන් පිටත් වෙන්න ඕනෑ. මේ රටට ලෝකට සේවය කරන්න තව තවත් ගක්තිය දෙධාරිය උදාවේවා. තිය ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී සුවපත් හාවය ලැබේවා! තෙරැවන් සරණයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: විහෙනම් පැහැදිලි කර දුන් විදියට කටයුතු කරන්න. තෙරැවන් සරණයි!

මේ අසන මොහාත්ම ඔබ නිවන් දකිනවා

දෙශනය 3

නිවන් මග ප්‍රායෝගික අත්දැකීම්

ආර්යයන් වහන්සේ: භාවනා කරනව කියන්නේ දැන් සමථය වඩනවා කියමු. අත් දෙක තියාගෙන අපි සමථය වඩන කොට සිතුවිලි වින්නේ අපට ඕන ජින්ද නෙමෙයි. සිතුවිලි වලින් මිදුලා ඉන්න එකන් සමථය වඩනවා කියන්නේ. සති නිම්ත්ත වඩනවා කියන්නේ. විතකොට මේ සිතුවිලි කාගේද? මගේද? මේ සිතුවිලි මට ඔන් නැත්තම් ඇය වින්නේ. විතකොට සිතුවිලිවලට තීමිකාරයෙක් නං. සිතුවිලි මගේ නෙවෙයි. සිහියට අපුවෙනවා සිතුවිලි. නොදැට තේරනවා සති නිම්ත්ත වඩන කොට තොල අගුයට භූස්ම ඒකාගු කරගෙන ඉන්න කොට සිතුවිලි විනවනේ. සිතුවිලි අනවශ්‍යයින්. ඒ වින සිතුවිලි අයින් කර ගන්නවනේ. සිතුවිලි ඇය වින්නේ මගේ නොවේ නම්. සිතුවිලි ඇය මේ මොහාතේත් වින්නේ සිතුවිලි මමද නැන්, මම කියන්නේ සිහියට. නොදැටම තේරනවා විතකොට ඒ මොහාතේ සිතුවිලිත් ආත්මයක් ද? නැන්. එතකොට මෙනන ඇස, කන, භාසය, දිව, කය, මන කියන එකම ආයතනයක්වත් දෙයක් නැත්තම් ආත්මෙකුන් නං නේ. කෙනෙක් පුද්ගලයෙක් නංනේ. 'සෙන්සස්' වික වැඩ කරනවා විතරයින්. විතකොට මන ආයතනයක් 'සෙන්සර්' විකක් විදියට වැඩ කරනව විතරයි. මන ආයතනයෙන් සිතුවිලි ඇතිවෙනවා නැති වෙනවා. ඒකට තීමිකාරයෙක් නං. සිතුවිලි මගේද? නං. මම කොහොද? මම කියන්නේ සිතුවිලි ද? නැහැ. එතකොට මේ ජේන්නේ මම ද? ජේන තැන දෙයක් නැත්තම් කොහොද? කෙනෙක් ඉන්නේ. එතන එතකොට දෙයක් වැගේ දැනෙන ගතිය හේද? ආත්මය කියන්නේ. සිතුවිලි වලත් දෙයක්, මම නැන්. විතන ජේන්නේ මම ද? විතනත් මම නං. ආයතන වචනයක් කිවිවත් ඒ වචනත් දෙයක්ද? දෙයක් නං. විතනත් කෙනෙක් ඉන්නවද? නං. ඒ වචනේ දෙයක් නෙමේ නම් කෙනෙකුන් නං.

දෙයක් තිබුබාත් ඒක ඇගහන මම ඉන්නව. දෙයක් තිබුබාත් ඒක තියෙන මම ඉන්නව. ක්‍රියාව, ක්‍රියා කරන මම ඉන්නව. ඒ ක්‍රියාව දෙයක් නොවේ නම් හැමතැනම මම නැහැ. වටහෙත් දෙයක් නොවේ නම් වටහෙත් මම නැහැ. ක්‍රියාව දෙයක් නොවේ නම් ක්‍රියාව තුළත් මම නැහැ. හැඳිඇදි දෙයක් කරගන් නැතුව ක්‍රියා කරන්න පුළුවන්, මේ කතාව තුළ - එප්පාල කපනවා, වැඩ කරනවා කොනෙක් කරනවා නොවේදී. හැම තැනම දෙයක් වෙන් නැත්තාම් සංඛ්‍යා සංම්පූර්ණ තියෙනවා. හැඳිඇදි කම්පනය වෙනව නම් විතන දෙයක් තියෙනවා කියන්නේ මමන් ඉන්නවා. ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා කියන්නේ දුකක් තියෙනවා. පැහැදිලියෙන්. දෙයක් තියෙනවා කියන්නේ ආත්මයක් තියෙනවා, ආත්මයක් තියෙනවා කියන්නේ, දුකක් තියෙනවා. මේක් ගැඹුරුම තනෙ තමයි මන් සංඛ්‍යා. මේ තිනෙන්නේ මට කියලා ගත්තාත් මට මෙහෙම හිතුණා. ඔතන දෙයක් කියලා ගත්ත ගමන් ම මමන් ඉන්නවා. මේක් ඉතාම ගැඹුරුදී ලේඛර්ස් වික. 'ලේඛර්ස්' වික ගැඹුරුදී කියන්නේ එතන දෙයක් කියල දැනෙනව කියන 'ස්වභාවය' මොකක්ද කියලා. විතන ගැඹුරු ස්වභාවයක් තියෙනවා. ගැඹුරුන් ගැඹුරු යන්න.

සාමාන්‍ය පෘථිග්රන කොනාට තිනෙන්නේ මේ ඔක්කොම දෙයක් කියලා. මේ ජේන්නේ මට, කන්නේ මම, වැඩ කරන්නේ මම, මේ ජේන දේ තියෙනවා, මමන් ඉන්නවා. ඒක නිසා මට දුක විනවා. විය නිසා මට දුක විනවා. මේක පෘථිග්රන ස්වභාවය. විතකොට එතකින් මිලෙන කොට අන්න එනව සංතමය කුවානුය. සංතවන් ගුවකයා එය දැන ගත්තාවා මෙතන දෙයක් නැ කියලා. දෙයක් නැත්තාම් මමන් නැ. සිතුවිලිවලත් දෙයක් නැ. සිතුවිලිවලත් විතකොට දෙයක් නැත්තාම් අන්න සැහැල්ලුවන් ඉන්නව නම් මිදිලා, කිසි දේකට ගිහි ගත්තේ නැත්තාම් හැඳිඇ විතන ආත්මයක් නැ. විතන ගින්නකුත් නැ. දෙයක් තියෙනවා නම් ආත්මයක් තියෙනවා. ගින්න තියෙනවා. දෙයක් කියලා දැනෙන හැමතැනම ගින්නක් තියෙනවා. මොකද දෙයක් වින්න හේතු නැ. ගඩ්ඩේ දේකුත් නොමේ, වර්ණ දේකුත් නොමේ. ගඩ දේකුත් නොමේ, රස දේකුත් නොමේ, පුස්ම කියලවත් කොහොවත් දෙයක් නැ. දෙයක් කියල දැනෙන තරමටම තමයි

දුකක් තියෙන්නේ. දෙයක් කරගත්ත තරමට තමයි දුකත් වින්නේ. ඉතිං සාමාන්‍යයෙන් වැඩි කරන්න පුලුවන් ඔහුන් ඔය ස්වභාවයෙන්. කෙහෙක් කරනව නෙමෙයි, මෙතන තියෙනව කාලයක් තිස්සේ අපි අනුස්ථිතය තුළ ආත්මයක් තියෙනවා කියලා දෘශ්චීයක හිරවෙලා ඉන්නවා, ආත්ම දෘශ්චීයක. ඒක නිකා අපට හැම මොහොනොම් ආත්මයක් බිත්තිය දැකින තැන කෙහෙක් නෑ. කම්පනයක් නෑ. කියන්නේ කෙහෙක් නෑ, හැබැයි ධර්මය තුළ අවබෝධයක් තියෙනවා නම් එතන ආත්මොක්ත් නෑ කියන එක වශයෙනම්.

සාම්‍ය සැකුණාය තුළ විය දැනගෙන තියෙන්නේ ඕන ආත්මොක්ත් නෑ කියලා. ඒක දෙයක් වගේ දැනෙන විකමයි ආත්මය කියලා, දෙයක් වගේ දැනෙන් නැත්තම් ආත්මොක්ත් නෑ කියලා සාම්‍ය සැකුණායෙන් දැනගෙන තියෙන්න ඕන. ඒක දැනෙන්නම් දෙයක් කියලා දැනෙන් නෑ. දෙයක් කියලා දැනෙන්නැති කෙහෙක් ඉන්නව වෙනවි. සාම්‍ය සැකුණාය පිරිසිදු නොවූණෙන්. දෙයක් කියලා දැනෙන්නැති කියන වික විකක්, දෙයක් කියලා දැනෙන්නැති. එතනම ආත්මොක්ත් නෑ කියලා ඒක තව එකක්. කමවහන් 2ක්. ධර්මය දැකින කොට දෙයක් කියල හම්බ වෙන්නේ නෑ. විතකොට දෙයක් කියල දැනෙන්නැති ස්වභාවය වෙනවි. නැබැයි දෙයක් කියල දැනෙන විකමයි ආත්ම කියන වික දෘශ්චීය තුළ තියෙන්නේ. විතකොට ආත්මය දෙයක් කියලා දැනෙන්න කියල දැන්න කෙනාට ආත්ම දෘශ්චීය ගිලිහෙනවා. විය දැන්නවා ඒක තමයි ආත්මය කියලා. හඳුවැයි ඒක දැන්නැති කෙනාට දෙයක් කියල දැනෙන් නැති මම ඉන්නව කියල. තේරෙනවද ඒ කියපු දේ වෙනස්. දැන් තමයි වටිනාම තැන. දීර්ඝ කාලයක් සිස්සේ අනුස්ථිතය තුළ අපි ආත්ම සංඝාවක හිරවෙලා ඉන්නවි. ඒ ආත්ම සංඝාව, අන්තිම මොහොත දක්වාම ආත්ම සංඝාව තමයි දියවීගෙන යන්නේ. හැබැයි මේ ආත්ම සංඝාව සක්කාය දිවිධි ප්‍රතින වෙන තැනින් තමයි, සාම්‍ය සැකුණායෙන් දැනෙන්නව මෙතන ආත්ම සංඝාවක් තියෙනවා, එහෙම දෙයක් නැති බිව දෙයක් කියලා දැනෙන එකමයි ආත්ම සංඝාව. අන්න ඒක සාම්‍ය සැකුණායෙන් දැන ගන්නවි. හැබැයි ආත්ම සංඝාව කියන වික දෙයක් කියල දැනෙන්නැති ස්වභාවයක් තියෙන්න පුලුවන්. මොකද ආත්ම සංඝාවත් අර වේගය තුළ සකස් වුණ ආරෝපණයක් තියෙනව අපි ගාව. ඒ ආරෝපණය තමයි

ଆହଁମ ସଂଘ୍ୟାବ. ଲେ ଆହଁମ ସଂଘ୍ୟାବ ଲେନାକି, ଦେୟକୁ କିଯାଗୁ ଧୂନେନ ଶିକ
ଲେନାକି. ତଥି ପାତେନାକିନ୍ ବିଦ୍ରୋହିଲାନ୍. ଦେୟକୁ କିଯାଗୁ ଧୂନେନ ଶିକିଲାକି
ଆହଁମ ସଂଘ୍ୟାବ ତଥି ପାତେନାକିନ୍. ଆହଁମ ସଂଘ୍ୟାବ ଦେୟକୁ କିଯାଗୁ ଧୂନେନଙ୍କ
ନାହିଁ ଚୌଖାଲେନ ଆହଁମ ସଂଘ୍ୟାବ ଲେନାକି କିଯାଗୁ ଧୂନେନଙ୍କ କେହାର
ନିଯେନାବ. ଶେଇବ ହେତୁବ ଆରୋପଣାଯ. ଦୀର୍ଘ କାଳ୍ୟକୁ ନିଃଚେଷ୍ଟେ ଆହଁମ
ସଂଘ୍ୟାବକୁ ଉପଦ୍ରିତା ନିଯେନାବ. ଉପଦ୍ରିତା ଆହଁମ ସଂଘ୍ୟାବ ନିରୋଧ ଲେନାହେନେ
ଅବବେଳିଦେୟଙ୍କିମାନି.

ଲେ ଆହଁମ ସଂଘ୍ୟାବ ନାହଁନାମି ଦେୟକୁ କିଯାଗୁ ନୋଦ୍ରନେନ ଚୌଖାଲ୍ୟା
ଆହଁମ ସଂଘ୍ୟାବକିନ୍ ନିଯେନାବ. ଲେକି ତମାକ ଅକଂଛା ତଲାଯେ ସଂଘ୍ୟାବ
ନୋଦ୍ରନେନ ଚୌଖାଲ୍ୟା ଆହଁମ୍ୟ ବିବିଦ ପାତେନାକିନ ହେତୁବ. ମୋକ୍ଷ ଶିଖ
ଆହଁମ ସଂଘ୍ୟାବ ନିଯୁଗେନ ତମାକ ଅକଂଛା ତଲାଯେ ଯନ୍ତରେ. ଲେ କିଯଙ୍କିନେହେନେ
ଭୁକ୍ତିମ ନୋଦ୍ରନେନ ଚୌଖାଲ୍ୟାଯ କିତିଲ୍ଲେବ ଵେଦିନା, ସଂଘ୍ୟା ନିରୋଧାଯେ
କିତିଲ୍ଲେବ ଅକଂଛା ତଲାଯେ ଯନ୍ତରେ ଆହଁମ ସଂଘ୍ୟାବ ନିଯୁଗେନ. ଦିରମ୍ୟ
ଧନ୍ତିନାହେନି କେହାର ଲେନ ଦେଖେ ବ୍ରଦ୍ର ଚମ୍ପ ତୁଳ ପାତେନାକି ତବିଷେକ ଆଲାରକୁଳାମ,
ଅର୍ଦ୍ଧ ଦିଖାନାବିଲ ତିରିଯନ୍ ଆହଁମ ସଂଘ୍ୟାବ ନିବ୍ରିତ୍ୟା. ଲେକି ‘ପୋରୀଦିପାଦ’
ଜ୍ଞାନ୍ୟେନୁହେନ୍ ଅଭୁବେନାବ. ପୋରୀଦିପାଦ ଅନନ୍ତବ ଆହଁମ ସଂଘ୍ୟାବ କୋହୋମଳ
ନାହିଁନିଲେନାହେନେ କିଯାଗୁ. ଶିତକୋର ତମାକ ବ୍ରଦ୍ରନ୍ ବିହନ୍ତେକେ ଦେଖନା କରନ୍ତେହେନେ
ତିବ ତୁହେନ ଆହଁମ ଧୂତ୍ୱେରେ ତୁହେନ ତାକୁ କାଳ୍ୟ ତିବ ତିବ ମେଲ ତିବନ ହାମିଦ
ଲେନାହେନେ ତାକ କିଯାଗୁ. ଆହଁମ ଧୂତ୍ୱେରେ ତାହେନାହେନେ ଚକ୍ରକୁଳ ଦୀର୍ଘଦିନ
ପ୍ରତିନିହାଲେନେ. ଲେକି ଧୂତ୍ୱେରେକୁ. ଲେକି କଷତମ୍ୟ କୂର୍ବାତ୍ମାଯେନ୍. କଷତମ୍ କୂର୍ବାତ୍ମାଯେନ୍
ତମାକ ପ୍ରତିନିହାଲେନେ. ଲେକାକି କଷକୁଳ ଧୂତ୍ୱେରେ ପ୍ରତିନିହାଲେନେ କିଯଙ୍କିନେହେନେ.
ତୁକାମ ରୈଷ୍ଟିରାକ୍ ତିତନ. ନାହଁନାମି ଅର ମାନ, କର୍ମଦିଲାଲ, ଅଧିକାରୀ କିଯନ
କିରମିଖାଗାରେ କଂନ୍ୟେଶନାବିଲ କର୍ମଦିଲିଖାଗାରେ କଂନ୍ୟେଶନାବିଲ କେଳାଵରେ
ତମାକ ନିଯେନାହେନେ. ଆହଁମ ସଂଘ୍ୟାବ କୁର୍ରାବେଳ ତାହା. ତାବେଳାକ୍ ଧୂତ୍ୱେରେ
ମେନାକିନ୍ ତାହେନାବ. ଲେକି ଧୂତ୍ୱେରେକୁ ନିଯେନାହେନେ. ତାବେଳାକ୍ ଦେୟକୁ ଲାଗେ
ଧୂନେନ ଗନ୍ଧିଯେବ, ଦୀର୍ଘ ଗେନ ଯନ ଚୌଖାଲ୍ୟ ତୁଲନ୍ ଅର ଆରୋପଣ
ଚୌଖାଲ୍ୟ ନିଯେନାହେନ ପ୍ରତିବନ୍. ଲେକନ୍ ତାହେନାହେନ ଏକ ଅରହତ୍ୟାବେର
ପାତେନାହେନ୍. ଲେକି ଅଠି କିମ୍ବୁମି.

ମେ ଆହଁମ ସଂଘ୍ୟାବ ଆରୋପଣାଯକୁ ନିଯେନାହେନେ. ଲେକି ଲେଖିଗେର
କରେକେନ କୋର ଲେ ତୁଲମ ବିଭିନ୍ନ ବିଲାଗନ୍ତେବ ବିଲାଗ ଆହଁମ ସଂଘ୍ୟାବ.

లే ఆంఠేమ సంఘ్యావ ఆరోపణ బలయ. గురునేవాకర్పశత్తు బలయ విగే, విద్యుత్ ఆరోపణ బలయ విగే లే ఆరోపణయ తమడి ఆఠేమయ, ఆఠేమ సంఘ్యావ లెంక ఆటేటించ నియెనేహే. లె విఠేతారోపణయ కియన లీక నియెనేహే అపిల లె హితన హిషడి. ఆటే కొనువిల్లివలడి నియెనేహే. లే కియనేహే డెయక్ కియలు ద్వానెన విఠే సేవఖావయక్ నియెనవా. లేకం తమడి లె ఆఠేమ సేవఖావయ. లెంకర కియనవ హాద్య విస్తురచపయ, లోవిత ఉన్డైయ రచప కియలు. లె రచపె తమడి లె కియనేహే. చ్ఛివాహరక రచపె రచలే కియనేహే ద్వానెన సేవఖావయ, ఉన్హనవ విగే ద్వానెన సేవఖావయ తవ విద్యుతించ కియనవ నామ. లె డెయక్ విగే ద్వానెన ఆఠేమ సంఘ్యావ లె నియెనేహే. లేక తమడి బ్రిటన్ వింబ్ కియనేహే 'ఉతీ రచపం' 'రచపం నిలివించా అనిలివించా', 'అనిలివించానే' ద్వాన్ అరముణానే. బ్రిటన్ వింబ్ కియనేహే అహనవినే తిక్కెళ్లన్ వింబ్ కియలు 'వింబ్ నిలివించా అనిలివించా', 'అసా నితస ద్వాన్' 'అనితసద్వాన్' లిహెమనే అహనేహే. అసా కియనేహే హేన బల. లితకోర బిఠేతియ. లిహెమ డెయక్ నియెనవద్వాన్ ఉబిద లిరెణునే, లిహెమ డెయక్ నాచ. లితకోర అనిలివించా నానేహే, లేక లిఠేతయక్, కోహేవత్ నాచ. హాబిడి లిహెమమి మహానుతి, లేక 'ఆఠేమయక్డ' కియలు అహనవినే, "నో హేతం నానేహే." లీకర హేన్వ తమడి చిక. హేన్వ కియనేహే లితన డెయక్ నాచి బివ ద్వానెనవ లీక లెనడి, ఆఠేమయ నియెనవద్ కియలు అహనేహే లేకడి. ఆఠేమ సంఘ్యావెన్ ద్విగుంచ గేంహల, అపి త్యల నియెనవ నిరీమాణుయ లెలు ఆఠేమ సంఘ్యావ. లె ఆఠేమ సంఘ్యావ ద్వరచెనిహే చిన.

లె ఆఠేమ సంఘ్యావ ద్వరచెన లీక తమడి మెనహడ్ ఆటేటించ లె మోహోతెహే లెనన డెయక్ నాచి బివ ద్వానెనవ నామి ఆటేటించ డెయక్ నాచి బివ ద్వానెనవ నామి, కిసిల డేంకల బిసక గహనేతినామి, కిపిపనయక్ నాచేతామి, లెతన లోషు కాజాల్లేల్లువక్ ద్వానెనవ నామి, త్రిమిస్ ద్వానెనవ నామి, హాబిడి లే కాజాల్లేల్లువ ద్వానెన కెనెనక్ ఉన్హనవ నామి లితన ఆఠేమ సంఘ్యావక్ లినవ. ప్రాయోగికల అభేద్యిన ఆకురయ. ప్రాయోగికల ఉయ ఆఠేటైకిల లాబెనవా. డెయక్, మ్రిషున్ ద్వానెనేతాచి సేవఖావయ త్యల కాజాల్లేల్లువక్ ద్వానెనవా. కాజాల్లేల్లువ ద్వానెన కెనెనక్ ఉన్హనవా. ఆఠేమ సంఘ్యావకున్ చిక త్యల నియెనవా. ఉన్హన ఉయ ఆఠేమ సంఘ్యావన్ నాచువ కాజాల్లేల్లువ ద్వానెన లిక తమడి అర బ్రిటన్ వింబ్ కియనేహే 'నిరుమిక క్రువయ' లెనడి 'నిరుమికేటర క్రువయ' లెనడి కియలు. ఆఠేమ సంఘ్యావక్

නැතුව දැනෙන. ඒක රිකක් ගැහුරුයි. ඒ කියන්නේ දෙයක් කියලු දැනෙන් නැති ස්වභාවය තුළ සුවයක් තියෙනවා. ඒ තුළත් ආත්මයක් තියෙනව බලන කොට. ඒක තමයි අර අසංජු තලේට ගියාම සංඝා නොදැනෙන ස්වභාවයක් තියෙනව. ඒක තුළත් ආත්ම සංඝාවක් තියෙනවා. සිකමයි මෙතනත් තියෙන්නේ. මේ අර්ථයේ තියෙන්නේ බලනකාට, ආත්ම සංඝාව. විතන සුවයයි කියල දැනෙන ස්වභාවයෙන් ආත්මයක් තියෙන බව අන්න සාතමය සූත්‍රානාය ගොඩක් පිරිසිදුව තියෙන කෙනා දුකිනවා. විතනත් ආත්ම සංඝාවක් කියල තියෙන්නේ. වහෙම දේශුන් නෑ කියල තමයි ඒ ‘මහා සුවය’ තියන බව බුදුන් වහන්සේ පෙන්නන්නේ. වේදය තුළ ‘නිරෝධ සමාපත්තිය’ පරම සුඛය කියලු, බුදුන් වහන්සේ පෙන්නුව නෑ ඒක නොවේයි ‘පරම සුඛය’ කියල යාහී යාහී ‘විතන විතන’ අන්න ‘තතු තතු විපස්සතී’ දකින සුවයක් තියෙනවා කියලු.

වී අරමුණෙන් මිදෙන මේ සුවය තුළ දෙයක් නෑ. දෙයක් නැති තැන ආත්මෙකුත් නැති සුවයක් අත් දුකිනවා. ඒ අත්දකින්න බං. අත්තටම ඒ දැනෙන ස්වභාවයක් විතරයි. ඒකයි කිවිවේ මේ නිවන කාටවත් දකින්න බං, නිවන කියන්නේ ‘සාන්ත සුවය’ කියලා. ‘සාන්ත සුවය’ කියල දේශුන් නෑ. ඒකයි ‘ඒනං සාන්තං-ඒනං ප්‍රතිංං’ කියන්න විදියක්භාං, කියන්නත් බං, නිවන කියන්නේ නිවන වික. මේක අවසානයේදී කියන්න බං. ඒක දැනෙන්නේ මහා සැහැල්ලුවක් විතරයි. ඒ මහා සැහැල්ලුවට කෙනෙක් නැති, දෙයක් නැති සැහැල්ලුවක්. කොවිචර වට්නැමලු? තෙරැවන් සරණායි.

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා

දෙශනය 4

ඩූද්ධ දැරුණය

ආර්යයන් වහන්සේ: මෙහෙතින් වහන්ස අපි මේ අහන්නේ නිවන් මග ගැන.

මෙහෙතින් වහන්ස: ඒ කියන්නේ ආර්යයන් වහන්සේ වින එන අරමුණු දිනා බලනවා. ආහාර වළඳන කොට, කතාඛහ කරන කොට, කාය සංඛාර, මතේ සංඛාර, වලී සංඛාර තුළින් අකුසල් සිත් විනවද කියලා බලනව. සතර සම්භක් ප්‍රඹාන වීරෝය වබමින්.

ආර්යයන් වහන්සේ : කොහොමද ඒක බලන්නේ, සතර සම්භක් ප්‍රඹාන වීරෝය.

මෙහෙතින් වහන්ස: ආර්යයන් වහන්සේ අපි උන් දානය වළඳන කොට අපි රෝටියක් වැලඹව උදේ. ඒ වළඳන කොට මේ රෝටි කියන සංඡාට ආවා. නමුත් ඒක විතන බැස ගත්තේ නඩ. ඒක අරමුණක් විදියට සංස්කාර කෙරුණේ නඩ. අකුසලයක් කෙරුණෙනා නඩ.

ආර්යයන් වහන්සේ: අකුසලයක් ආවෙ නඩ කියන්නේ. අකුසලය කියන්නේ අසිහිය- කුසලය කියන්නේ සිහිය.

මෙහෙතින් වහන්ස : විහෙමයි.

ආර්යයන් වහන්සේ: “සඩ්බ පාපස්ස අකරණ-කුසලස්ස උපසම්ප්‍රඹ” කියන කොට අපි කිවිවා සියලු සිතුව්ල වික්ද්‍යාන මායාව අකුසල්මය, සිතුව්ල්ලට නොරවේමය සිහිය කියන්නේ, කුසලය කියන්නේ වික්ද්‍යාන මායාවට නොරවේමය. “ප්‍රජා භාවේතඩ්බං වික්ද්‍යානාං පරිනෙනය”

වේ ප්‍රඟාව අවදිලීමේ කුසලය. “සඩ්බ පාපස්ස අකරණ” සියලු සිතුවීල් අකුසල්මය, “කුසලස්ස උපසම්පදා” කියන්නේ වික්ද්‍යාතා මායාව දෙයක් කරල පෙන්නනවා. දෙයක් කරල පෙන්නුවාත් එතන රැවටීම. මේ දෙක අසුවුතා. අන්න ඒකට රැවටුණේ හැත්තම් අහුවුණේ හැත්තම් “කුසලස්ස උපසම්පදා” කුසලය, උපසම්පදා සිලය, දෙයක් කර නොගන්න සිලය. එතකොට එතනයි “සවිත්ත පරියෝ දූපනං” විත්ත දමනය තියෙන්නේ. ඒකයි සියලු බුද්ධිවරුන්ගේ අනුගාසනාව “ඒතං බුද්ධානු සාසනං.”

මික තව ටිකක් බලමු. දැන් බිත්තිය දැකින කොට බිත්ති දැකිනවා. බිත්තිය කියන්නේ ගබ්ද-වර්ණ නේ. අභාසට වර්ණයක්. කනට ගබ්දයක්. ගබ්ද-වර්ණ වලින් හඳුනු විකක්. බිත්තිය කියල කොහොවත් හම්බ වෙන්නේ නඩ නේ. බිත්තිය දැකින කොට බිත්තිය ඇකපු බවට සිහියක් තියෙනව. හඳුසැයි බිත්තිය මේ මාර්ගයේ යන ගෝගාවච්චයට දෙයක් වගේ ඇහෙන්නාති ස්වභාවයක් මතුවෙනවා. බිත්තිය දෙයක් කියල දැනුණෙන් විතන ආත්මයක් තියනවනේ. එහෙනම් බිත්තිය දෙයක් වගේ ඇහෙන එක “සඩ්බ පාපස්ස අකරණ”. සතතවත් ආර්ය ග්‍රාවකයාට ඒක දෙයක් වුණා දේ? නැත්දේ? කියලා සිහියට අසුවෙනවා, එතනයි කුසලය. “කුසලස්ස උපසම්පදා” එහෙනම් දෙයක් හැත්තම් ආත්මයක් නැති බව දැකින එක. එතන ආත්මයක් නඩ කියන්නේ නිවන් දැක්කා. “කුසලස්ස උපසම්පදා සවිත්ත පරියෝ දූපනං” අන්න බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. “ඒතං බුද්ධානුසාසනං” දැන් හරදේ? දැන් සිකඳ කමටහන. ඔයි විදියටද යන්නේ. දෙයක් තියෙනව නම් මාත් ඉන්නවා, දෙයක් නැත්තම් මාත් නඩ. අනාත්ම ධර්මය ආත්මයක් නැතුව තමන් විදිහෙදා කටයුතු කරනවා. සික තමයි කර්මස්ථාන මෙහෙතින් වහන්සේට දීල තියෙන.

මෙහෙතින් වහන්ස: විහෙමයි.

ආර්යයන් වහන්සේ: විතකොට රෝටිය දෙයක් වීම නොවේයි. එතන කෙහෙක් නැති බව ඇක්මයි තියෙන්න ඕන. ආත්මයක් නැතුව රෝටිය පරිහරණය වෙන්න ඕන. මේක සතතමය කුදාත්‍යායන් එන්න ඕන. සතතවත් ආර්යය ග්‍රාවකයා විතරයි මේ මොහොතේ නිවන් දැකින්නේ. අසතතවත් පස්ග්‍රනයට මේක හම්බ වෙන්නේ නඩ. ඔහු දැන්නඩ මේ නිවන කියලා. සතතවත් ආර්යය ග්‍රාවකයා දැකිනව මේ නිවන. මේ මොහොතේ කෙහෙක්

නැ, දෙයක් නැ, දෙයක් නැ, විහෙනම් කෙනෙකුත් නැ. “දුටුවා නම් දුටුවා පමණි” “දුටු දෙයක් නැ” විහෙම වූතොත් “දුටු කෙනෙකුත් නැ” තේ. දැනුතු දෙයකුත් නැ. දැනුතු කෙනෙකුත් නැ. අසුතු දෙයක් නැ.. අසුතු කෙනෙකුත් නැ. කොයිතරම් සුන්දරයිදී? ඔය කර්මස්ථානය ලිය ගන්න. හැම මොහොතෙම විගෙන්ට වින්න. මොන දේ කළත් ඒක දෙයක් කර නොගෙන කටයුතු කරන්න සින. විහෙනම් දෙයක් කර නොගෙන කටයුතු කරන තැන හර සුන්දරයි. ප්‍රායෝගිකව පුහුතු වෙන්න සින. “සඩ්බ සංඛාර සම්පාදය” වෙන්න සින. හැම මාහොතෙම දෙයක් කියල දැනෙනව නම් සඩ්බ සංඛාරා සංඛාරවලට අපි කොටුවෙනවා. “සඩ්බ සංඛාර සම්පාදය” කියන්නේ හැම මොහොතෙම දෙයක් නැති බව දකින්න සින. හැබැයි ඒක තිතල දකිනව නෙමෙයි, ධර්මය මෙහෙති කිරීම “ධම්මවිධිත ශ්‍රාත්‍යායයයි. ඒක දැකිමයි ඔය කෘතස ශ්‍රාත්‍යායයි. සත්‍ය ශ්‍රාත්‍යාය ඇති භුටුය කෘතස ශ්‍රාත්‍යාය.

ල් කියන්නේ දකිනවා නෙවෙයි ජේනවා. තිතනවා නෙවෙයි තමන්ට දැනෙනවා. “ජානතෝ අහම් නික්ඛලේ පස්සතෝ” දන්නහුටදි දක්නහුටයි, “අසසවානම් බෙයෙම් ව්‍යුත්.” මෙතෙක් කාලයක් අපි තුළ රැඳිල තිබුතු, බැසගෙන තියෙන උපදිගොඩ අතහැරෙනවා. “සඩ්බුපදි පටිනිස්සනිස්සග්ගෝ” විරාගෝ නිරෝයේ නිබිඩාතෝ.” ආසඩකු ශ්‍රාත්‍යාය” කියන්නේ මෙහන දැක්ක බිත්තිය හැදෙන හැරී. “පුබිබේනිවාසානුස්සති ශ්‍රාත්‍යායයෙන්” ඒ මොහොත් අපට බිත්තියක් හම්බ වූතේ නැහැ. “වුතුප්පාන ශ්‍රාත්‍යාය” ආත්මයක් හම්බ වූතේ නැහැ. ආසුව කෙලෙස් නැතිවෙනවා. “ආසසවානම් බෙයෙම් ව්‍යුත්” කිවිවේ “ජානතෝ” දන්න කෙනා, “පස්සතෝ” ඒක අත්දකින කෙනා “ආසසවානම් බෙයෙම් ව්‍යුත්” කිවිවේ “තෝ අජානතෝ-තෝ ආපස්සතෝ” මෙයයි “සඩ්බාසව සුතුයේ” මුලිකම කාරණාව වන්නේ, “ජානතෝ අහම් නික්ඛලේ පස්සතෝ-ආසසවානම් බෙයෙම් ව්‍යුත්” - “තෝ අජානතෝ තෝ ආපස්සතෝ.” අන්න “දරුණා පහාතබිඩා” කියල බුදුන් වහන්සේ විතතින් පටන් ගත්ත “සඩ්බාසව සුතුය”

මෙහෙතින් වහන්ස: සමාවෙන්න ආර්යයන් වහන්සේ. බැස ගත් අරමුණ මෙහෙති කරන්න. බැස නොගත්ත හැම අරමුණක්ම මනසට

අරමුණු වහන් නැහැතේ ආර්යයන් වහන්සේ. විතකොට ඒක මෙහෙති කරන කොට නැති අරමුණක් දාගෙන තේ මහසට අපි මෙහෙති කරන්නේ. මහසිකාරය කරන්නේ.

ආර්යයන් වහන්සේ: සතර සමසක් පුදාන ඩීර්යය ගෙප ගන්න. මෙතන අරමුණේ දෙයක් නැත්තම් තමන් ඉන්නේ නිවන් දැකල තේ.

මෙහෙතින් වහන්ස: ඒ අරමුණේ නිවන් දැකල තේ විතකොට. කෙලේසයක් හට ගන්නේ නැතේ විතකොට.

ආර්යයන් වහන්සේ: නිවන් දැකලනේ විතකොට. මොකද්ද? අරමුණ කියන්නේ. වර්ණ ආරම්මණ, ගබ්ඩාරම්මණ, ගන්ධ ආරම්මණ, රස ආරම්මණ, පොටිධඩ්ල ආරම්මණ, මන ආරම්මන. සිතුව්ලිවල දෙයක් තියෙනවද? සිතුව්ලි මගෙද? සිතුව්ලිවලට කෙනෙක් ඉන්නව දී? ද්වාරය දැකින්න. තිහයක් දැක්කට කෙනෙක් ඉන්නවද? මේ ධර්මය දැකින කොට සිතුව්ලිවල කෙනෙක් නෑ. තමන්ට සිතක් ඇති වෙනවා නැති වෙනවා. එතන දෙයක් තියෙනවද? සිතුව්ල්ලක් දෙයක් කර ගත්තොත් එතන සංඛ්‍යා සංඛ්‍යා. ව්‍ය සංඛ්‍යා, කාය සංඛ්‍යා, මතේ සංඛ්‍යා මෙතන ආයතන වික දැකිනව නම් ආයතන හයම දැකින්න. හැම සූත්‍රයකම බුදුන් වහන්සේ ආයතන හයම පෙන්නනවා. ඒකට හේතුව මේ 'සෙන්සර්' එකක් විතරයි. 'ප්‍රසාදය' විතරයි. දෙයක් නෑ. ගබ්ඩ-වර්ණවල කොහොද දෙයක්. සිතුව්ල්ලක් ආවේ ගබ්ඩයෙන් වර්ණයෙන් ම තමයි. සිතුව්ල්ලක කොහොද්ද දෙයක්. ඒව සූද්ධ කරන්න. අරමුණු විනකොටම, ඒ අරමුණ බැස ගත්ත ස්වභාවය තියෙනව නම් අත්ත විතන බලන්න තව විකක් මෙහෙති කරලා. කාටවත් කියත්න ඕන් නෑ. තමන්ගේ තියෙන සංහමය කුදාණාය අනුව තමයි සික සූද්ධ වෙන්නේ. ඒ ස්වභාවය අනුව තමයි, බැස ගත්ත ස්වභාවය. අපි ලේයරස් වලින් ම පෙන්නුවේ ඒකය මේ ස්වභාවය ඇතුළේ දියුණු අවස්ථා කිපයක්ම තියෙනවා.

මෙහෙතින් වහන්සේ: "ලේයරස්" වලින් නම් පෙන්නන වික ධර්ම දේශනාව නරිම වටිනව ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: මෙකත් වටිනව. මෙකත් පැක්ටීකල්. අනක යන කුරුලේලා ලේඛනව අපිට. අතේ ඉන්න කුරුලේලා පෙන්න නේ. මෙකත් ඒ වගේ තමයි.

මෙහෙතින් වහන්සේ: මෙකත් නර ගැඹුරුයි. ගැඹුරු වූතාට වැටහෙනවා. ඒ වූතාට නර සියුම් කදාත්‍යට හසුවන්නේ මේ ද්‍රව්‍යවල කරන දේශනා සාකච්ඡා.

ආර්යයන් වහන්සේ: මෙහෙතින් වහන්සේ මෙක ප්‍රායෝගික වෙන්න ඕන. ඔය කියන්නෙත් සංඛාරා. ඔය කියන භාම වචනයක්ම සංඛාරයක් විදිහට අපේ දෙපා මුල දිග ඇරෙනවා. මේ ධර්මය අවබෝධ වූතාම වචන කොහොමද පරිහරණය කරන්නේ. ඒවා දැනගෙන කතා කරන්න ඕන. ඒවන් දෙයක් කරගෙන නඩ. නමුත් ඔය කියන කොට ඒකත් දෙයක් වෙලාද බලන්න. එනත් ධර්මයන්. ධර්මය හොඳින් හොඳින් හොඳින් ගුදුද වෙලා යනකොට සන්නිවේදනයන් පොඩිඩික් බලන්න මොකද වෙන්නේ කියලා.

මෙහෙතින් වහන්ස: විය දෙයක් නොකරගෙන සන්නිවේදනය කරන්න පුළුවන්.

ආර්යයන් වහන්සේ: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේයි, බුදුන් වහන්සේ අතර කතාවේ සික තමයි තියෙන්නේ. ඔතන කොහොන්ද වචන. කදාත්‍යාට හසුවෙන දේවල්වලට කොහොන්ද වචන කියන වික නෙවෙයි කරන වික. තේරුත්‍යාද?

මෙහෙතින් වහන්ස: විහෙමයි, තේරුත්‍යා.

ආර්යයන් වහන්සේ: හොඳින් නුවතින් දිකින්න ඕන තැනක් මෙක. ගැඹුරු දහමක්. ‘අශ්වලෝමක් සියෙයක් කඩිකට පැමෙන්න විදින්නයි කල්පනාව නේදා? විහෙම භම් වික ලෙහෙයි පහසු කටයුත්තක් වෙන් නඩ.

මෙහෙතින් වහන්ස: විහෙමයි, විහෙමයි ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: සිතුවීල්ලක් විනකොටත් ඒකටත් සිහියක් තියෙන්න සින. ඒක බැසගෙනදා? නැත්ද කියන වික. විහෙනම් ඔය කියන වචනයක් බැසගෙන නැතුවද කිවිවේ, බැසගෙනද කිවිවේ මෙහෙතින් වහන්සේට බාරයි.

මෙහෙතින් වහන්ස: නඩ. නඩ. ආර්යන් වහන්ස. බැස ගත්තේ නඩ. මට සන්නිවේදනය කරන්න සින.

ආර්යයන් වහන්සේ: විනකොට විතන මමත් ඉත්තවනේ. මටත් සන්නිවේදනය කරන්න සිනහෝ. විතකොට නඩ කියලත් මොකුත් වෙන්නෑනේ. විසේ විසේ ස්වාමිනි කියල කිවිවත් ඇති. වේවත් සන්නිවේදනය කරන්න සින තමයි. මෙතනදි තියෙන්නේ තුවතින් විමසීමක්. විහෙම තේදා? නොදායි බොහෝම පරිස්සමින් දානෙ වළඳනව වගේ සිවිපිය. අපි කියනව තමයි භැම මොහොතෙම සිහියෙන් කටයුතු කරන්න කියලා, භැබැයි තිතන වික නම් නොමෙයි. බැසගන්නද කියල සිහි තමයි වැඩුගත් වෙන්නේ. නැත්නම් එතන ආත්මය නැති බව දැකළා පුරුදු කරන්න සින. පූහුණු වෙන්න සින කර්මස්ථානය. ආත්මය නැතුව කටයුතු කරන්න සින. ඒක අනිවාර්යයෙන් මෙහෙතින් වහන්සේ කරන්න සින. ආත්මය නැතුව කටයුතු කරන්න. ඒක නම් අපි ගල් කෙටුව වගේ කියනව. ඒකෙන් තමයි කටයුතුරි තිවන් දකින්නේ. ආත්මය නැතුව කටයුතු කරන්න පුරුදු කරන්න සින. ඒක තමයි දෙන්න තියෙන ලොකුම කමටහන. **රෝරිය දෙයක් වෙනව කියනවට මෙහා පැන්නේ** ආත්මය නැති වෙන්න සින. **රෝරිය දෙයක් වෙන තැන ආත්මය නඩ. අනාත්ම ධර්මයත් වික්ක යනකොට** අපි ප්‍රායෝගිකව පූහුණු වෙන්න සින ආත්මය නැතුව කටයුතු කරන්න. **රෝරිය නැතුව කටයුතු කරනව කියන වික තමයි මෙතන වෙන්නේ.** **දෙයක් වගේ දැනෙන ස්වභාවය කියන වික.** නමුත් මේ පැන්නේ දාජ්ඡිය තියෙනවා ආත්ම දාජ්ඡිය. **සක්කාය දුට්ධි ප්‍රසීන වෙන්න සින.** **රෝරිය දෙයක් වෙන වික විකක්, සක්කාය දුට්ධිය තව විකක්.** **මෙතන කර්මස්ථාන 02ක් තියෙනවා.** **රෝරිය දෙයක් වෙන එකක්.** **රෝරිය දෙයක් නොවුණු කෙනෙක් ඉන්න පුළුවන්.** **එ නිසා එතන ආත්මය ඇති වෙනවා.** **තේරෙනවනේ.** **පැහැදිලියින්.**

මෙහෙතින් වහන්සේ: ව්‍යෙනුමයි.

ආර්යයන් වහන්සේ: අන්න විතන කර්මස්ථාන 02ක්. රෝගී දෙයක් නොවුණු කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ නිසාම සිතියට වින්න සින ආත්මයක් නැති බව. අන්න එහෙම වූත්‍යාත් තමයි ක්‍රියා සිත මතුවෙනව. සැදුධියෙන් යනව. ඇවිදින කෙනෙක් නඩ, වපුදුන කෙනෙක් නඩ, වටපිට බලන කොට කෙනෙක් නඩ. තුළග ඇගේ වදින කොට කෙනෙක් නඩ. උණුසුම දැනෙන කොට කෙනෙක් නඩ. මොකක්ද? වෙන්නේ, මොකක්ද ආරම්මණය කෙනෙක් නැතුව දැකින්න. කමවහන සිහා නම් දෙපැන්ත මාරු කරලා ගන්න. දෙයක් වෙන එක කෙයේ වෙතත් කෙනෙක් නැති බව ගන්න. ඊට පස්සේ දෙයක් නැතිවිට කෙහා නැතිවෙන බව දෙපැන්තෙන්ම ගළප ගන්න. එතකොට හොඳව යන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ කෙනෙක් නැති බවයි.

මෙහෙතින් වහන්ස: ආර්යයන් වහන්සේ සමාවෙන්න. විතකොට බාහිර දෙයක් තිබුත්‍යාත් විතනත් මම කියන ආත්ම දෘශ්‍යීය ඒ ව්‍යක්තම විනවනේ.

ආර්යයන් වහන්සේ: නැහැ. මෙතන කටුරැහරි කෙනෙක් ගත්තොත් මෙතන කෙනෙක් දෙයක් නැති බව දැරුණය තුළ ආත්මය නැති බව දැක්කොත් වියා ඒ කිසිම තැනක ආත්මය පතිත කරන් නැහැ. දෙයක් වගේ දැනෙන තැන වියා ඉන්න බව වියා දැනුගෙන ඉන්නව. විතකොට වියා රිගාව විකට විනව. දෙයක් තියෙනව නම් මම ඉන්නවනේ, නඩ කියන සංඡාට් වියා මෙහෙති කරාට එයා ආයි හිරවෙන තැනක් එනව, එතකොට එයා එක ගන්නව. එතකොට දෙයක් නැති බව දැකින මම ඉන්නව හැමදාම. එහෙම නැති වූත්‍යාත් දෙයක් නැති බව හිතන මම ඉන්නව හැමදාම. තේරෙනවදී? දැන් කියපු කතාව. විතන කමවහන් 02ක්.

මෙහෙතින් වහන්ස: විතන ටිකක් ගැමුරුදයි.

ආර්යයන් වහන්සේ: මේක දෙයක් නැති බව දැනෙන තැන කෙහා නැති බව දැකින වික තමයි හරියටම යන කුමය. හැඩැයි දෙයක්

හැතිවෙන කෙනෙක් ඉන්නව ගොඩික් අයට. අමි මේ කමටහන් සුද්ධ කරන කොට අපිට තේරුලා තියෙනව. දැන් අපිට ගොඩික් අය කියනව දෙයක් නෑ කියල, හැබැයි බැලන කොට කෙනා ඉන්නව. ආත්ම දෘශ්චියේ ඉදෙගෙන තමයි මේක දැකින්නේ. දැන් අපිට කියන්න සිද්ධ වෙනවා මෙතන කෙනක් නැති බව. විතකොට විය දෙයක් නැති බව දැකල පුරදුයි. කෙනෙක් නැති බව තියෙන්න කරන්න. දෙවැනි කමටහන වින්න වෙනව. තේරෙනවනේ. දැන් මෙහෙනින් වහන්සේත් දෙයක් නෑ කියල කිවිවා, කෙනෙක් නැතිවෙන බව කිවිවේ නෑ. තේරෙණානේ. දැන් ඒක නිසා ඔතෙන්ට අද ද්‍රවයේ බනු කිවිවා. දෙයක් නැති බව දැකිනවා. කෙනෙක් නැති බවත් දැකින්නකා විහෙනම්. විතකොට තිවනනේ දැකින්නේ. දෙයක් නැති තන කෙනෙක් නැති බව ආත්ම සංඝාවක් අපි ගාව තියෙනව. කාලයක් තිස්සේ ආපු. ඒක වෙනමයි නැති වෙන්නේ. තේරෙණාද? ඒකයි මෙහෙම කියන්න හේතුව.

මෙහෙනින් වහන්ස: විතකොට විතෙන්ට දෙන කමටහන මොකක්ද? ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: විතන ඇත්තටම ගෝනීසේමනසිකාරය තුළ කෙනෙක් නැති බව සිහිවෙන කොටම වියාට කෙනෙක් නැතිවෙනව, ඇත්තටම සිහිවීම තුළම. ඒකයි “ජානතෝ - පස්සතෝ” කිවිවේ. දැනෙන කොටම ඒක විනව අන්තර්තරේටත්. මේක මෙහෙන වෙන කොටම “ජානතෝ - පස්සතෝ” වෙනම අතිත් පැත්තෙන්. මෙහෙන වෙන් නැතුව ඒක වෙන්නැහැ. සෘතවත් ආර්යය ග්‍රාවකයාට විතරය කිවිවේ ඔන්න ඔය නිසා. සෘතවත් ග්‍රාවකයා විතරය දැන ගන්නේ මෙතන කෙනෙක් නෑ කියල. අන්න එයාට අන්තර්තරේටව ඒක දැනෙන්න ගන්නව. කෙනෙක් නැති බව අත්දැකින්න ගන්නව. ඒකයි පස්සතෝ කිවිවේ. ඒ අත්දැකිම. හැබැයි මේ ආත්ම සංඝාව තියෙනව දීර්ඝ කාලයක් තිස්සේ නැදිලා. ලේසි නෑ නැති කරන්න. ආත්ම සංඝාව වෙනමම තියෙනව බැසැගෙන අමි ගාව. ඒක තමයි බුදුන් වහන්සේ “සක්කාය දිටිධිය” ප්‍රහින වෙන්න, වෙනම වාක්‍යයක් දාලා තියෙන්නේ. “සක්කාය දිටිධිය” ප්‍රහින වෙන වික තමයි ආත්මය, ආත්ම දෘශ්චියන් නැති වෙන්නේ. ඕක දෘශ්චියන් තියෙන්නේ. අපි කිවිවේ වතුර බොන කෙනෙක් නෑ, කටට දානවා බඩා

යනවා, ව්‍යුතියට යනවා තේ. බත් කන කෙනෙක් නඩ. කටට දානවා බඩට යනවා. ව්‍යුතියට යනවා. එ්ව වැදගත්.

මෙහෙතින් වහන්ස: අතිශයින්ම වැදගත්.

ආර්යයන් වහන්සේ: හොඳුමය, ආයිමත් ද්‍රව්‍යක අපි අහන්නේ කෙනෙක් නැති බව දැක්මින් කටයුතු කරනවද කියන ඒක තමයි. මොකද ඒකන් වෙන්නේ. දෙයක් නැති බව දැනෙන තැන, හැබැයි විතන කෙනෙක් නැති බවත්, ධර්මය තුළම තියෙන්න සින, ඒකත් මෙහෙති වෙන්න සින. දෙයක් නැති බවට සිහියක් අපිට වියි. ගොඩික් අයට මිලුණු ස්වභාවය හසුවෙනව, හැබැයි වියාට කෙනෙක් නැති බවත් හසුවෙනව. හැබැයි වියාට කෙනෙක් නැති බවත් හසුවෙනව. දෙයක් නැති බව දැකින කොට ගානක් නඩ කියන්නේ විතකොට අපට ආන්මරකුත් නඩ. ඔන්න සික වින්න සින දෙපැන්නම වින්න සින. "නයිදං අන්ත කර්ං බිමිබෝ- නයිදං පරකර්ං අඟං" "මේ ආන්ම ප්‍රතිඩිමිඩය" කවුරුතේ හැදුවේ නඩ. "හේතු පරිවිච සම්භාතා" දෙයක් තියෙනව නම්, "හේතු පරිවිච සම්භාතා" අන්න ඒක දැක්කොත් ධර්මය "හේතු හංගා නිරැපේත්ති" බ්‍රිමිඩය නැතිවෙන්නේ වීහෙමයි. "සේලා තෙරනිය" ඉහොම කියනව. මේ ප්‍රතිඩිමිඩය කවුරුතේ හැදුවේ නඩ. හේතු නිසා හට ගත්තේ දෙයක් කියල ගත්ත නිසා. "හේතු හංගා නිරැපේත්ති" ඒක දැක්කා යටාභාත සෙදාත්‍යයෙන්, අන්න එහෙම වුණෙන් "හේතු හංගවෙලා නිරැද්ධ වෙනව. ඒකයි "සමුද්‍ය අන්තගමය" කියන එකේ තේරුම. 'සමුද්‍ය' දෙයක් හැදෙනව, 'අන්තගමය' ධර්මය දැක්කොත් ඒක අතැරෙනවා. ඒකයි යෝනිසේමනකිකාරය වෙන්නේ, එයයි යටාභාත සෙදාත්‍යයෙන් සිද්ධ වෙන්නේ. "ජාතනේ අහම් තික්බවේ-ආසනවානම් බෙයසම් වූම්", "තො අභානතො - නො ආපස්සතො" විතකොට විතනයි "යටාභාතං පපානාති" මේක දැකින කෙනා.

ප්‍රායෝගික වෙන්න සින. ආර්යයන් වහන්සේ කර්මස්ථානය බලන කොට, ඒක වීහෙමනම් සිහියක් තියෙන්න සින ද්‍රව්‍ය ගත කරන කොට, මෙහෙති වෙන්න හරි සික ආර්යයන් වහන්සේ අහනව හරි කියල පිතන කොට ඒක විනවනේ. කර්මස්ථානයක් තියෙනවනේ. ඒක වැදගත්.

මාසයක් දි දෙකක් දි කියන විකත් වැදගත්. මාසයක් දෙකක් ගියන් ඒකෙන්මය නිවන් දැකින්නේ. මේ අරමුණෝමය තියෙන්නේ නිවන. දෙයක් කර ගත්ත තැන නිවන වැහෙනව, ඇත්තටම හරියට ඒක දැකින්නන් ඕන, එහෙම වුණුන් තමය එතන නිවන අත්දැකින්න ලැබෙන්නේ. අපිට ක්‍රිය සින් දැකින්න හැකියාවක් තියෙන්න ඕන, මාර්ගයේ ඉන්න ඕන. එල කෙසේ වෙතත් මාර්ගයේ ඉන්න විපයි. මාර්ගයේ ඉන්න කෙනාටනේ ක්ෂේරයට ගිහිල්ලා ඔය ස්වභාවය අත්දැකින්න ලැබෙන්නේ, මාර්ගයේ නැත්තම් ලොක අපරාධයක් නේ. මොකද දැන් ගොඩක් අයට තේරෙනවා කියන වික. ගොඩක් අය අපිට call කරනවා. ගොඩක් අය දහ්නවා ආර්යන් වහන්සේ කියනව කියලා. මෙතන ආත්මය නෑ, මෙතන නිවන් දැකිනව කියලා. "නිවන මේ මොඥානේම දැකින්න පෙන්නල දෙන වික." "තමා තුළින් ම මතුවෙන්න ඕන, ස්වයංභුව මතුවෙන්න කිවිවේ ඒකයි. අපි කිවිවේ මේක හසුවෙන්නේ ස්වයංභු කුදානායටයි කියලා. ලොකට හැඳුන්වා දුන් නිසා සම්මා සම්බුද්ධ කියනවා. හැඩැයි මේ ධර්මය අසුවන්නේ 'ස්වයංභු කුදානායට' සූත්‍රවල පෙන්නන්න පුත්‍රවන්. මොකද මේක අනුන්ගේ පාරුවල එල්ලෙන්නත් බං. හදුන පාරුත් නෑ, පාරුව හඳුගෙන යනව කියන කොට තේරෙන්නේ, 'සාහ්දීරියික ධර්මය' කියන කොටන් තේරෙනවා. 'ප්‍රච්ඡාපන්න ධර්මය' කියන කොටන් තේරෙනවා 'තම හිස මත තම අතමය කෙටුවාල්ල':

මේක අහසන්තරයෙන්ම මතුවෙන විකක්. 'ස්වයංභුව' අහසන්තරයෙන්ම සියල්ලම ස්වයංභු ගැලපිලු. 'ස්වයංභුව අහසන්තරයෙන් මතුවෙනව. මෙතන දෙයක් නැති ස්වභාවයක්. දැනෙහි ස්වභාවයක්. අන්න එතෙන්ට එන්න. සියල්ලම මේකට උපනිශ්චය වෙනවා. තමා තුළින්ම මතුවෙලා, තමා නැති බව අත්දැකාලු තමන්ට මිදෙන ස්වභාවයක්. ඒවන් ස්වයංභු කුදානුට හසුවෙනවා. ඒක කාවචන් බාහිරට ඒන්නෑනෑ. මිදෙන ස්වභාවය අහසන්තරයෙන්ම අත්දැකින ස්වභාවයක් නේ. සාහ්දීරියික ස්වභාවයක් නේ. එතනුම තියෙන්නේ, ස්වයංවනේ එන්නේ. කවුරුහර පණිවුඩී කිවිත්, කලසාතු මිතුයා පණිවුඩී කියනව විතරයිනේ. කලසාතු මිතුයාට නිවන් දක්කන්න බං නේ. එතකාවන් ඒක තේරෙනවනේ ස්වයංභුව අහසන්තරයෙන්ම මතුවෙන්න ඕන කියලා. බෝධි අංකුරය වශේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයම ස්වයංභුවම මතුවෙන්න ඕනකමක් තියෙනවා

අපට. ස්වයංහු කුදාණොට හසුවෙන්නේ ඇත්තටම තමන්ගේ කෙලෙස් සංයිලෙන ස්වභාවය, ආසවඩා කුදාත්‍රය "ආසවසුනම් බෙයෙසම් වඹාම්" හොඳමයි විහෙනම්. ආත්මයක් හැතුව පරිහරණය කරන කොට දුකකුත් ඇතිවෙන්නෑ, දුකකුත් ඇතිවෙන්න හම් ආත්මයක් තියෙන්න ඕන නේ. විතකොට දුකින් මිලෙන තැනත් විතනයි.

මෙහෙතින් වහන්ස: වතුරාජ්‍යය සත්‍යයත් විතනයි.

ආර්යයන් වහන්සේ: හොඳමයි විහෙනම් මෙහෙතින් වහන්ස තෙරැවින් සරණයි. යශෝධා මෙහෙතින් වහන්සේට වැට්ටුණා නේ විතන දෙයක් නැති තැන ආත්මයක් නැති බව. ආත්මයක් තිබුණෙන් නේ දුකක් තියෙන්නේ. විතකොට අනාත්ම ධර්මය වැට්ටෙනවනේ. විතන දේ ත්‍රියා සිත තියෙන්නේ.

මෙහෙතින් වහන්ස: විහෙමයි ආර්යයන් වහන්ස.

ආර්යයන් වහන්සේ: කොච්චිවර වටිනවද, නිවන අත්දුකිනවා නේ විතකොට. හැබැයි විතන මනේ සංඛාර ගොඩක් සංකීරණයි විතකොට. එක තමයි අනිසංකරණය. සිතුවිලි වලත් කෙනෙක් නැ නේ. මොකද අපි දීර්ඝ කාලයක් පුරුදු වෙලා තියෙන්නේ සිතුවිලි මගේ කරගෙන, මට හිතෙනවා කියලා. නමුත් සිතුවිලි මගේ කරගන්නා කියන්නේ අපිට අලුත් දෙයක්. මොකද හිතෙන්නේ, මේ මටන් හිතෙන්නේ. සිතුවිලි කියන්නේ සාමාන්‍ය 'සෙන්සර' එකක් විතරයි. නමුත් මම ඉන්නව මටන් හිතෙන්නේ. අපිට හිතෙන්නානේ මේක මැසින් එකක් කියලා. රෝබෝ කියලා හිතෙන්නානේ. කම්පියුටරේට දත්ත දැම්මට පස්සේ කම්පියුටර් විකෙන් දත්ත ගත්ත පුළුවන් නේ අපිට. ඒ වගේන් මේ සිද්ධිය. මෙතන අපි ගධිද-වර්ණවල හදා ගත්ත දේවල්. හිතෙනුත් මතුවෙනවා. සංඛ්‍යාත් මතුවෙනවා. එක එක විද්‍යාව සැරීන් සැරී එනව. මේක සික්වම් එකන්. මැසින් එකේ වැඩික් නේ. මම හිතල සිතුවි නානේ. මම හිතල සිතුවිලි ගත්තේ නැ නේ. සිතුවිලි මට ආවනේ. මෙහෙතින් වහන්ස බලන්න සිතුවිලි ආවදා? සිතුවිලි කොච්චිවර විනවද කියලා සිතන් නැතුව. මට සිනකමට මගේ සිතුවිලි විනව නෙමෙයිනේ. සමහර වෙලාවට මට සින හින්ද සිතුවිල්ල ආව නෙමෙයිනේ. මට සිතුවිල්ල ඇවිල්ල වද

දෙනවතේ. ඔය හාටහා කරන කොට හොඳට ඒක අභ්‍යවෙනවතේ. සමථ වඩාකොට අපි බලන්නේ සිතුවීම් වලින් මිදිල ඉන්නතේ. නමුත් එතකොට හොඳට තේරෙනවතේ මේ සිතුවීම් මගේද? එහෙනම් ඇයි එහෙම එන්නේ, මම කැමති හැනේ එනවට. එතකොට ඒව මගේද? හැ එතකොට තේරෙනවතේ සිස්ටම් එකෙන් දුවන්නේ කියලා.

අන්න ඒක තමයි මේ 'සෙන්සර්' හයම දැකින්න යින. හොඳින් පිරිසිදු වෙන්න යින. හොඳමයි වැටතුණු තේද මෙහෙනින් වනන්ස.

මෙහෙනින් වහන්ස: වචන කතා කරන කොට ඔය විගේ සියුම් තැන් විතන නිතන කොට දැනෙනව.

ආර්යන් වහන්ස: විතන දෙයක් කරගන්න එක වෙනම කතාවක්. නිතන එක වෙනම කතාවක්. ඇවේදින්න බැරිද දෙයක් කර ගන්නැතුව.

මෙහෙනින් වහන්ස: පුළුවන්, විතකොට ආර්යයන් වහන්සේ දෙයක් තිබුණුත් නේ ආත්මය හට ගන්නේ.

ආර්යයන් වහන්සේ: විහෙනම් ඕකත් නිතන දෙයක් කරගන්නැතුව. දැන් උතුවතර නිඩුද්ධි පිවිවි පිවිවි බොහෝන ඕන නැන්. නිවල බොහෝන. ධර්මය දැකින කොට ඒක දෙයක් වෙන් හැ. ඔතන ආත්මයක් නැති බව දැකින කොට දෙයක්, මෙතන ඇත්තටම ආත්ම සංඡාවක් නේ තියෙන්නේ දෙයක් තියෙනව නම්. ඔය එක තැනකවත් දෙයක් හැ කියල නිකහ් ඉන්න කොට මෙහෙනි කරන්න. විතකොට ඕක අවබෝධ වෙනව. 'දම්මටිත සූත්‍රය' සජ්‍රත බොජකිංග 'දම්ම විජය සම්බාජිකිංගය. මේක වින්න ඕන කමින්. අපි ප්‍රායෝගික වෙන්න කමින් සහතමය සූත්‍රය කමින් සකස් වෙලා. විතනින් පිරිසිදු කරගන්න යින ඒක. අත්දැකින මොහොතෙදී අර පිරිසිදු කරපු එක තමයි වින්නේ. ඒකයි ඒක කිවිවේ මෙහෙනි කිරීම්වල යෝනිසේමනසිකාරය තුළ ලොකු දෙයක් තියෙනවා කියලා මේ මොහොගේ නෙවෙයි, 'දම්මයිත සූත්‍රය' ඊට කමින් සකස් වෙලා තියෙන්න ඕන. අර කළුණා මීතුයාගේ පත්‍රිව්‍යය අසන මොහොතෙම උර්ගටිතයු, විපරිතයු ඒකන් මගල්ල බඳන්නේ.

මෙහෙතින් වහන්සේ: දැන් ධම්මයිත සූත්‍රයෙන් මෙහෙති කරල සියුම්ව සියුම්ම විදියට ඒක වේගයක් කියන්නත් බැහැ.

ආර්යයන් වහන්සේ: ඒකත් මනසිකාරයක්, ඔය කියන්නේ සිතුව්ලෝක්. ඔහාම දෙයක් නොවේ මෙ කියන්නේ. කිසිම දේකට නොදුනෙන ස්වභාවයක් මතුවෙනවා. ඔව්වරය පේන්නේ. වෙන දෙයක් වෙන්නඡ. ‘ධම්මයිත සූත්‍ර’ හොඳුන් දියුණුය කියන්නේ කිසිම දෙයක්, දෙයක් කියල දැනෙන්නඡ. ඇඩුවත් වැලපුනත්, තීනාවුනත්, ලිව්වත්, වැඩික් කරත්, මොන දේ කරත් දෙයක් වෙන්නැති වික. ධම්මයිත සූත්‍රය හොඳුන් වැඩුණු ස්වභාවය. ඕකයි ආර්යයන් වහන්සේ ප්‍රග තීයෙන වික. ඕකයි මෙහෙතින් වහන්සේට තිතා ගන්න බැරව ඉන්නේ.

මෙහෙතින් වහන්සේ: ආර්යයන් වහන්සේ අර දුකත් නැති දුකක් වගේ.

ආර්යයන් වහන්සේ: මෙහෙතින් වහන්ස විකටය තීයෙන්නේ මේ සේරම වික ගුලියක් වගේ තීයෙන්නේ. අකුරු දෙයක් වෙනව නම් දුකක් වෙන දුකක් තීයෙනව. අකුරු දුකක් වෙනවමයි. අකුරු දුකක් වෙන්නැත්නම් වෙන්නඡ. මේ විකක් වෙලා අනිත් වික නොවෙන කතාවක් කතාවක් නොවයි. පතිච්චුවේ තිලක් තිබ්බාත් වතුර වික මට්ටමටය පල්ලෙහාට වින්නේ. අමි හිතුවට මේක මේක නැ කියලා, ඔය හැම එක්ම තීයෙන්නේ. අරක බැස ගන්නව නම්, මේකන් බැස ගන්නව. හොඳට බලුන්නොකා සිනිය පවත්වල මොකද වෙන්නේ කියලා. හැබැයි ඒ බැස ගන්න අරමුණුවල මට්ටම ස්වභාවය අනුවය ඒක සිද්ධ වෙන්නේ. සමහර අරමුණු බලගැන්වෙනවා. සමහර අරමුණු බලගැන්වෙන්නේ නැහැ. උදාහරණයක් අම්ම කොනේක් තම උරුවා කියන අරමුණු හරි අමාරුයි ගලව ගන්න. ඒක දෙයක් වෙනව. හැබැයි සමහර වෙලාවට ඒක විවිත ගාණක් නැති වෙන්න පුරුවන්. හැබැයි අරක දෙයක් වෙන තාක්කල් කියලුවෙන් මිශ්‍රන වෙන්නේ නඡ. මොකක් හරි විකක් හරි දෙයක් වෙලා තීයෙන තාක් කල් පටිනිස්සග්ගානුපස්සි කියන තැනට යන්න බිං, අර තත්ත්වය පෙන්නන්න බිං. මොකද විකම පැට්ටි ගහල, පැට්ටි ගහල ලොකු වෙලා මං වෙලා පොපංවෙලා උඩ්ව එන්න. අනුගාය පොඩිඩික් තිබ්බාත් ඒක හරියන්නඡ කිවිවේ එකකම්ම පරිස්සම්

වෙන්න සින. තමන් හිතල හරයන්නක දුරුවගේ ප්‍රශ්න විතරයි මට තියෙන්හේ. අනිත් ඒව මිදිලහේ කියල. නැත නෑ අනිත් ඒවත් අවඩානම් කලාපයේ තියෙන්හේ. කොයි වෙළාවේ හර දුරුව මතුවෙලා ඇවේල්ලා, දුරුව කියන අනුගිය මතුවෙලා අනිත් ඒවත් කුඩා කරගෙන වින්න පුළුවන් ඉස්සරහට. ඒක නිසා බැස ගන්නම අරමුණ කොයිතරමිද? බතින්හේ ඒ තරම්ම තමයි දියුණුව. ඔතන තමයි තියෙන්හේ තමන්ගේ මාසීම රේඛාව. කවුරුනාර කියනව නම් කෙහෙක් දුරුව තමයි බැසගෙන තියෙන්හේ කියලා ආර්යයන් වහන්සේ, අනිත් ඒව ඔක්කොම මිදිලා කියලා, අපි කියනව ඒකට දුරුව කියන අරමුණ කොට්ඨරදා? තියෙන්හේ ඔයාගේ මට්ටම අන්න වතනයි කියලා. අනිත් ඒව ගැන කතා කිරීමෙන් පළක් නෑ. මොකද විතතින් තමයි දෙන්හේ ගින්න කොයිවෙලාවේ හර අවුස්සලා අනිත් ඒවත් පිට්චිලා යන්න. ගිනිකුර වුට්ටක් හර තිබිබාත් කැලේ කොයි වෙළාවේ හර ගිනි ගන්නව. ගින්දර වුට්ටක් තිබිබත් කැලේ පැවිතින්න ඇවිලෙන්න වැඩි වෙළාවක් යන්හේ නෑ. තේරුණා තේ.

මෙහෙනින් වහන්ස: ඒක හොඳටම තේරෙනවා ආර්යයන් වහන්සේ. ඒක හොඳටම දකිනවා.

ආර්යයන් වහන්සේ: මේ ධර්ම මාර්ගයේ ඒකය කිවිවේ අශ්චලෝමයක් සියක් කඩකට පැලෙන්න විදිනව වගේ කියල. ක්රමස්ථානය තුළ දෙයක් නැති බව වගේම කෙහෙක් නැති බව දකින්න සින. ආත්මයක් නැති බව ආත්ම සංඡුව දුර වෙන්හේ මේ දැරූන කුඩායෙන්මයි. ආත්මයක් නැති බව මෙහෙනි වෙන වික දෙයක් නැති බව මෙහෙනි වෙන විකට ගියා ආත්මයක් නැති බව මෙහෙනි වුණේ නැත්නම්, දෙයක් තියෙන කෙහෙක් ඉන්නව. ඒක නිසා ඒක වෙනම මෙහෙනි වෙන්න සින එකක්. ඒකය කියන්හේ ඒක වෙනමම මෙහෙනි වෙන්ඩ සින කියන වික, අරක දෙයක් නැති බව වෙනම මෙහෙනි වෙන්න සින විකක්. දෙක දෙකක්. ඉඩි විනව කියල සමහර අය හිතාගෙන හිටියට ඒක වින්නක. ඒකය වෙනම කියන්න හේතුව. අරකත් මෙහෙනි වෙන්න සින, දෙයක් නැති බවත් මෙහෙනි වෙන්න තියෙනවා. ඔලන්න සින සිහිය පවත්වා වෙනම වෙන්හේ නැද්ද කියලා. වෙනහෙම් ඒකට කටයුතු කරන්න සින හොඳමයි වෙනහෙම් තෙරුවන් සරණයි.

මෙහෙනින් වහන්සේ: තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ.

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා දෙශනය 5

නිවප කෙනෙකුත් නඩ, ඉන්න කෙනෙකුත් නඩ, මැරෙන්න කෙනෙකුත් නඩ

උපාසිකාව: ආර්යයන් වහන්සේ මම බණ අහගෙන ඉඳල, රික වෙලාවකට පස්සේ මම මිදුලට ගියා. ඒ වෙලාවේ මට දැනුණා සමාධී ගතියක්. රිට පස්සේ ආර්යයන් වහන්සේ මම නිවගෙන නිටියේ අර සමාධියත් වික්කම රුප දුර්ගනෙත් වික්කම අවදිය මත වුණු.

ආර්යයන් වහන්සේ: ඔය මොනවද ඔය කියන්නේ, සිං සිතුවිල්ලක්. වික්ද්‍යාත්‍ය මායාවෙන් ඇවිල්ල තියෙන්නේ. විහෙම නෙවෙයිදැ?

උපාසිකාව: නඩ මගේ හිතකවත් තිබුන් නඩ.

ආර්යයන් වහන්සේ: ඒ කතාව ආයි කියන්න. වෙවිච විදිය කියන්න. අපි කියන්නම් විතකොට.

උපාසිකාව: මම ගෙයි ඉඳලා මිදුලට ගිහින් නිවගෙන නිටියේ. ඒ ඉන්න කොට ඒ දුර්ගනයත් වික්කම සමාධියක් ආවා දැනුණා. දුර්ගනයත් වික්කම අවදියක් මතුවෙලා, මතුවුණා. මම ඒක දිහා බලන් නිටිය. ඉස්සරහ බංකුවක් තිබුණා. වායිවෙලා ඒක දිහාම බලාගෙන නිටිය. විතකොටත් විහෙම තිබුණා, රිට පස්සේ ඒක භැතිවෙලා ගියා. විතකොට මට දැනුණා ස්වාමීන් වහන්ස මේ ‘සිඛාසය’ කියල.

ආර්යයන් වහන්සේ: මිදුලේ වායිවෙලා නිටිය හඳ දිහා බලාගෙන නිටිය, ඔව් නැවත කියන්න.

උපාසිකාව: මම මිදුලේ හිටගෙන හිටියේ, ඒ අවස්ථාවේ ඇතුළේ දැනු සමාධිමත් ගතියක්. රෝ පස්සේසේ ඒන් වික්කම අර පින්තුර වගේ ඒ දේවල් වහෙමම තියෙදේ අවදියක් මත වුණු. ඒක මට වචනයෙන් කියන්න නම් ගෝරෙමක් නෑ. මම ඒක දිහා බලාගෙන ඉදාලා බංකුවේ ඉද ගත්තා. ඉදගෙන ඒ දිහාම බලාගෙන හිටිය. විනාඩි 03ක් විතර තියෙන්න ඇති. ඉට පස්සේ වහෙමම නැතිවුණු.

ආර්යයන් වහන්සේ: ඒක දැන් වහන්හේ වික්කුදානා මාගාවෙන්නේ. ඕකට හේතුව කියන්නම්. දැන් මේ ද්‍රව්‍යේවල හිතනවහේ ඔය අවධිය ගැන. ඔවුව තියෙනව නේ. වටපිට බලන කොටත් දැන් මතක් වෙනව ධර්මය ගැනන්, සහන් අවදිය එනව. අවදිය තියෙනව කියල සිතුවාත් අවදිය එනව. ඇය මේ ඉතින ඔක්කීම්කාම මිදිලා. මිදිලා වගේ හිතුවාත් මිදිලා වගේන්. දැන් මේ වෙලාවේ මුකුත් නැන්නේ. හිතුවාත් මම රහත් වෙලා කියලා, වහෙම හරදා? විතකොට අපි කියන්නම්. ඔබතුමියගේ කෙලෙස් ස්වභාවය ගැන ඔබතුමියට අවබෝධයක් තියෙනවහේ. විතකොට කෙලෙස් තියෙන තරමට කොහොමද? අවදියක් වන්නේ. කෙලෙස් ස්වභාවය දියවී ගෙන යන ස්වභාවයයි අවදි වන්නේ. දැන් මේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන අපි කතා කරේ. මේ අවදිය කියන වික දැන් දැක්කා කියන වික වික්කුදානා මාගාවක්. හැඳවයි අපි ඕක සඳ්ද නැතුව බලන්න ඕන කල්පනාවෙන්. හැම තිස්සේම අපේ අහසන්තරයේ අවදියක් තියෙනවද? කියලා. අන්න විතකොට අපට ගෝරෙනව සැරන් සැරේට් ‘සිඩා’ ස්වභාවය මත වෙනකොට අහසන්තර සිභියට තමයි හසුවෙන්නේ. හිතන වික වෙන්න බිජ, සිතුවිල්ලකින් වන්න බිජ. හිතන කොට අවදියක් කියන වික සිතුවිල්ලක්. ඒක හිතන් නැතුව දැනෙන්න ඕන. ආ මේ මිදුල කියලා. අහස කියල පොලොට කියල බංකුව කියල ඔය මොකක්වත් නෑ.

උපාසිකාව: ඒ ස්වභාවය නැවත නැවත විනවද?

ආර්යයන් වහන්සේ: ඒක අහසන්තරයෙන් මතුවෙන විකක්. ආයි ව්‍යුහයට යන්න ඕන් නෑ. ඒකට පරියන්කෙට යන්න සිත්තා ඔය කොහේ හිටියන් එකයි. එළවුල් කපන කොටත් මුකුත් නැති ස්වභාවයක් දැනෙනවා,

අතුගාන කොට්ඨ දැනෙනවා මූකුන් නැති ස්වභාවයක්. වැඩි කරන කොට මූණ හෝදන කොට නාන වෙලාවට සින වෙලාවක දැනෙනව මූකුන් නැති ස්වභාවයක්. ඒව පොඩිඩික් සිහියෙන් ඉන්න සින. ඒ ස්වභාවය රිකක් වැඩිවෙනව දැනෙන්න සින. ඒකට ඉරියවිවක් හොයන්න යන්න එපා. අර නිතරම මතුවෙන එකක්. අර මතුවෙන කොට මේක දැනෙන්න ගන්නව. අර නිකහ්, දැනෙන ඒව කියන්නේ හිතන ඒව නෙවෙයිනේ, දැනෙන්න ගන්නව. මතුවෙන කොට මතුවෙන කොට දැනෙන්න ගන්නව මේ හැමතැනම මිදුවිව ස්වභාවයක් දැනෙන්න ගන්නව, ඒක විකක වෙන්න බිජ. ඔබදුම්යට හිතන වික මොකක්ද? දැනෙන වික මොකක්ද? හිතාගන්න බැර වෙනවනේ. විතකොට හැම තීස්සෙම බලන්න සින, තමන්ගේ සිතටත් සිහියක් තියෙන්න සින. සිතුවිල්ල කියල තමන්ගේ හිතට සිහියක් තිබුණාත්නේ දැනෙන්නේ, නැත්නම් හිතුවද කියල දැන්නේ නැත්. නැත්නම් දැනෙනව කියලනේ හිතන් ඉන්නේ. මේක අති සියුම් මේ කියන කතාව. සික ව්‍යුපියට ගිහිල්ලා හරි පර්යන්නේ හරි ඔය ස්වභාවයක් කොහොමත් දැනෙනවනේ. හිතුවත් දැනෙනවනේ. දැන් මේ රේ වෙලා ව්‍යුපියට ගිය හඳ කළවරේ, ආ බලුන කොට සිඛාසය තමයි. මේක විහෙම එකක් නෙවෙයි.

මේක ඇඟිල්ල මේ ඉරියවිවක් නැතුව සාමාන්‍යයන් තමන්ට අභ්‍යන්තරයට දැනෙන්න සින. අභ්‍යන්තර සිහියක් අවදි වෙනව තමන්ට දැනෙනව, ධර්මය මෙහෙති වෙනකොට තමන්ට දැනෙනව අභ්‍යන්තරේ මේ අවදුයක් මතුවෙලා එනව. ඉස්සෙල්ල ඒක අල්ල ගන්න සින, සිකේ වැදුගත්ම තැන තියෙන්නේ ඔන්න ඔනන. 'සිඛාසය' දැනාගන්න සින කලුණා මිතුයාගේ පත්‍රවුඩය මත මෙන්න මෙහෙම ස්වභාවයක් මතුවෙනව කියල මූලින්, මූලින් ඒක දැනුම. ඊට පස්සේ තමන් ඒක හිතන්න යනව. ඒක 'ස්විතක්ක ස්විචාර', හරි 'ස්විතක්ක ස්විචාර' මෙහෙති කරන කොටත් ඔහොම එකක් එනව ඔබදුම්ය කිවිව වගේ, ඒක ස්විතක්ක ස්විචාර සමාධියක් තමයි. ඒක ස්විතක්ක ස්විචාර, සැබෑම 'සිඛාසය' නෙවෙයි. සිකන් සමාධියක් තමයි, හැබැයි අපි කියන 'අලමරියකුණා දැරුණය' නෙවෙයි. අලමරියකුණා දැරුණය හොයන්න නම් හැම මොහොතෙම සතර ඉරියවිවෙම ඔන්න ඔය ස්වභාවයක් මතුවෙනව අභ්‍යන්තරයෙන් දැනෙන්න සින. ඒ කරන වැඩිවෙළට අයිති නැති ගතියක්

මතුවෙන්න යින. ඒ එකකටවත් අයිති නැති ස්වභාවයක් අහසන්තරයේ කිහින් සැහැල්ලුවක් වගේ අමුණ ගතියක් මතුවෙනව. ඒක නිසා බැස ගන්නෙන් නෑ, ගින්නකුත් නෑ. අන්න ඒ ස්වභාවය මතුවෙන්න යින. ඒක මතු වූත්‍යාත් ගොඩික් වටිනව.

උපාසිකාව: විහෙමයි ස්වාමීන් වහන්ස. ගින්නක් නෑ. අර බැස ගන්න ස්වභාවයක් නැහැ. මට නිතරම ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව තිබුණු.

ආර්යයන් වහන්සේ: දැන් ඔබතුමියට කියන්න යින 'කුතානු දැරශනය පහළ වූත්‍යා කියලදා? අපේ අය හර කැමතියි රහත්වෙලා කියනවට. ඒත් ර්පාග ද්‍රවයේ කෙලෙස් තියෙනව නම් ඒක හර නෑ නේදා? මේ අපි ගෙනත් වැරදියට තිතනව බුද්ධේත්පාද ආර්යයන් වහන්සේ කිවිවනේ මම රහත්වෙලා කියා. ඒත් මට කෙලෙස් තේරෙනවනේ. බුද්ධේත්පාද ආර්යයන් වහන්සේ 'විල' ගැන කියන්නෑ, ඒක තමන්ට 'සාහ්දිචිකි' විකක්. මෙක අනිත් වික අති සියුම්, අති සියුම් රහසක් තියෙනවා. අපි හැමතෙනම නොකියු දෙයක් තියෙනව, ඒක කියන්න වෙනව. ඒකට හේතුව අර දැනෙන ස්වභාවය කාවිතත් කියන්න බිං, කියන්න බැර තිසා කාවිතත් කිවිවේ නෑ කියනව. මෙක අහසන්තරේට අවිධිමත් ස්වභාවය විනකොට තිකන් අර ලුණු වගේ දැනෙන ගතියක් විනවා. ඒක විහෙම කියන්නත් බිං, කියන වික හරයන්නෙන් නෑ. දැනෙන්නම යින. ලුණු කන්නම යිනහෝ. විතකම්ම තේරෙන්නේ නැහෙන්. ඒ වගේ දෙයක් තියෙනවා මෙතනත්. හබැයි ඒක දැනෙන්තාට ගන්තට පස්සේ, මේ කියන මොහොතෙත් දැනෙනව. මේ විකකටවත් අයිති නැති ස්වභාවයක් අහසන්තරේ මතුවෙනව. ඒක නැම මොහොතකම රීට පස්සේ වැඩ කරනව. විහෙම තමයි කියන්න වෙන්නේ තේරෙන විදියට. නමුත් යික ඔය වෙන නම් ඔක්කොම වැරදියි. අවිධිමත් ගතියක්, ඒ දැනෙන වික කිසිම වෙලාවක වවනෙක්න් කියන්න පුලුවන් කමක් නෑ, රැසයක් නෑ. දැන් ලුණුවලට රැසයක් නැහැනේ. ලුණු ගැන කියන්න බිංනේ. ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. හබැයි ඔය ස්වභාව කියන ඒව හරි 'සවිතක්ක සවිවාර' සාමාධිමත් ස්වභාවයක්. ඉතිං යික තව 'අවින්ක අවිවාර' ස්වභාවය මෙහෙනි කිරීමකුත් නැතුවම එන ස්වභාවය, ඒක

ඉතින් තමන්ටම සාහැදිවිධික වෙන්න සින. නැවත අහඹු විදියට ආපු විකක්ද කියන වික.

මෙහෙති කරන කොට නම් තමන්ට රචිත ගන්නව වගේ වෙනවා. ඒක ඉතින් ධර්මය ඒක නිහඩව මෙහෙති කර කියන වික හොඳයි, නැත්තම් තමන් තමයි රචිතලා ඉන්නේ. ඒක අවදිය කියන වික ලේසින් නැත්තේ. ඒක නිසා කොහොමත් එම ගැන නම් නිතන්නෙපා, එම ගැන නිතන්නෙනුව රාග ද්වේෂ මෝහ කෙලෙක් සංසිදෙන මග, ගිය නම් හරි.

උපාසිකාව: ඒක මම මෙහෙති කරේ නෑ කවිතාවත්.

ආර්යයන් වහන්සේ : ඒත් මේ ධර්මය ඇභුවනේ.

උපාසිකාව: ඔව්. බණ ටික ඇභුවා, හොඳට අධ්‍යයනය කළා.

ආර්යයන් වහන්සේ: ඒ වෙළාවේ මෙහෙති වුත්‍රා නේ. ඒකම තමයි පස්සෙන් වැඩි කරන්නේ. කොස් ගහක් දැක්කන් ඊට පස්සේ අවදියක් විනව, ඇය මේක දැනුමට ගියාට පස්සේ දැනුමක් මතුවෙන නිසා පරිස්සම් වෙන්න සින. සික ඉතින් දැන ගත්තට පස්සේ විකේ දෙයක් නෑ. ඇත්තටම ලොකු අත්දැකීමක් ලබනව. ඒත් ඉතින්, නර පරිස්සම් යන්න සින ගමනක් මේ ගමන. එම ගැන නිතන් නැතුව අහස්තනරේට සිහියක් තියෙනව නම්, අර කෙලෙක් ස්වභාවය දූශ්‍යවී ගෙන යන ස්වභාවයට, වික වික කටයුතු කරන කොට වැඩි කරන කොට හැම මොහොතකම්, සරර ඉරියෙවෙම සිහියක් තියෙනව නම් දියුණුවක් තියෙනව. හොඳයි විහෙම නම්, දැනට මේ ප්‍රමාණවත්. ඔබනුම්යටත් තෙරැවන් සරණය. මේ සියලු දේශනා නිවනටම උපනිශ්ච වෙන්න සින. සියලු දේනාගේම සින් තුළ පහන් වීමකට මේ හැම දෙයක්ම හේතු වෙන්න සින. තවත් නික්ෂ්ඨන් වහන්සේ නමක් සම්බන්ධ වෙන්න තියෙනව. හොඳමයි.

උපාසිකාව: හොඳමයි ආර්යයන් වහන්සේ, ඔබ වහන්සේට මාගේ ගෞරවනිය නමස්කාරය වේවා.

(මූහත දේශනය මෙතනින් අවසන්)

ආර්යයන් වහන්සේ: තෙරැවත් සරණයි.

නික්ෂුන් වහන්සේ: ඔබ වහන්සේ අර මැණි කෙනෙක් වික්ක කතා කරන කොට අර ධර්ම දේශනාවදී ඒ විස්තරයි කිවිවා. ඊයයි අදයි ස්වාමීන් වහන්සේට 'රීනම්දේධය' වගේම, හවස මම ආර්යයන් වහන්සේට කෝල් විකක් ගන්නත් හැඳුවේ, නිකං අර කය ඇතුලේ හයවෙන ගතියක් වගේ. මට දැන් තමයි තෝරැණේ ආර්යයන් වහන්සේ අපි මේ මේකට හිරවෙලා තියෙනවද කියලා. දැන් තමයි එකෙන් අවදි වුණේ ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේට පාද නමස්කාර වේවා.

ආර්යයන් වහන්සේ: ඔබ වහන්සේ වැඩ සිරින්නේ කොයි පළාතෙදා?

නික්ෂුන් වහන්සේ: දැන් විරකැටියේ වැඩ ඉන්නේ.

ආර්යයන් වහන්සේ: හොඳමයි- ඔබ වහන්සේ මේ ධර්ම දේශනා ඇතුවදී?

නික්ෂුන් වහන්සේ: විහෙමයි ආර්යයන් වහන්සේ, නිදි මරාගෙන රැදුවල් දෙකේම ඇඟුවා. අහගෙන යන කොට නිත විසිරෙනව. අර කිවිව වගේම දෙයක් දැක්කාම බැස ගන්නව වගේ යන නිසා, පස්සේ තමයි තෝරැණේ අපි මේ නිකන් යන්නේ කියල. මට 'රීනම්දේධන්' තිබුණු. ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේට පාද නමස්කාර කරන්න යින. නැත්තා අපි අතරම් වෙනවා. කරදර නිසා අහන්නැතුව තිරියා. එකට හරියටම උත්තරේ හම්බුණා ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: අපේ භාමුදුරුවතේ අහන්තර කෙලෙස් ස්වහාවය, ක්ෂේත්‍රවීගෙන යන ස්වහාවයටත් සිහියක් තියෙනව ඒ කියන්නේ.

නික්ෂුන් වහන්සේ: අන්න වික නම්, සිහිය තියෙනවමයි ආර්යයන් වහන්සේ.

ආර්යයන් වහන්සේ: අහන්තරේට කම්පනය වන ස්වහාවය, අරමුණුවලට බැස ගන්න ස්වහාවය එකට තියෙන්න ඕනෑ හොඳ සිහියක්. එකත් වික්ක කෙලෙස් දියවීගෙන යන ගමන යන්න යින අපේ

හාමුදුරුවනේ. විතකොට තමයි මේ නිවන් මග පිරිසිදු වෙලා වින්නේ, විවර වෙලා වින්නේ. අනිත් වික මේ මග යන කොට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හොඳ ජ්‍යෙෂ්ඨයෙකුත් තියෙන්න ඕන. ඒ වගේම ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන, 'දුරුණය' ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ යුගයේ හික්ෂුන් වහන්සේලා මේ මගට ගොමුවීම විශාල යහපතක් වෙනවා. හැඳුයි මේ යුගයේ නම් අවිධිමත් ස්වභාවයක් තියෙනවා මේ හෙළි කිරීම් තුළ. තරේතා හික්ෂුන් වහන්සේලා තමයි වශ්‍යයෙන් මේකට ගොමු වෙන්න ඕන. ගමක් ගමක් ගාන් පහ්සුල් තියෙනවා. ඒ හැම විකම මේ ධර්මය අවබෝධ වුනා හික්ෂුන් වහන්සේලා වැඩ සිරිනව නම් සියලුම සංස රත්නය විකට විකතු වෙලා වික මල් විවිධයක මල් වගේ, 'ගෞතම බූද්ධ ගාසනය' හැවතන් පිඩිදෙන්න හේතු වෙනව. නිවන් මග විවර වෙලා තියෙන්නේ, අපිට දැනෙනව. ගොඩක් ආයට මේක ප්‍රත්සක්ෂ වෙනව. ගිහිද පැවිදිද කියන එක අදාළ නෑ. ධර්ම දේශනා කරන හික්ෂුන් වහන්සේලාට විශාල පිටුවනුලක් වෙනව මේ දහම හොඳින් අවබෝධයක් ඇතුව දේශනා කරනව නම්. විශේෂයෙන් ගිහියන්ටත් ඒක උපකාර වෙනවා නිවන් මග විවර කර ගන්න, නිවන් මග පිරිසිදුව හඳුනා ගන්න. හික්ෂු හික්ෂුනී උපාසක උපාසිකා සිවිවනක් පිරිසම මේ මග කටයුතු කරන්න ඕන. මෙය හැමෝටම ආඹර්වාදයක් වෙන්න ඕන පිරිසිදු හාවයක් තියෙන්න ඕන. නිර්මල නිවන් මග ගමන් කරන පරපුරක් බිභිවෙන්න ඕන. ඔබේ යහපත වෙනුවෙන්. අපට වීහෙම හිතෙනව.

හික්ෂුන් වහන්සේ: මේ ස්වාමීන් වහන්සේ ගොඩක් දුරට කරදර කරන්න. ඔබ වහන්සේ රු ද්‍රව්‍ය දෙනෙක්ම ධර්මය දේශනා කරනව, සියලුම දෙනාම අවදි කරවන්න උන්වහන්සේ වෙනෙසෙනවා. අපිට තේරෙනවා අපිත් ඒ වෙනුවෙන් කටයුතු කරගෙන, අවුරුද්දක් තිස්සේ වෙහෙසිලා කටයුතු කරගෙන වැට් වැට් අපි කොහොම නර යනව ආර්යයන් වහන්සේ. මේ ද්‍රව්‍ය දෙනෙක් මේ ස්වාමීන් වහන්සේ හිරවෙලා හිටිය, ඒ ගැටී ලිහුණු බව මට හොඳවම වැටෙනුණා. පාද නමස්කාර වේවා ආර්යයන් වහන්සේ තෙරැවන් සරණයි.

ආර්යයන් වහන්සේ: ඒක තමයි අය්ත්ත කතාව. හික්ෂුන් වහන්සේලාට භුගක් විනව මේ හෙළි කිරීම්. හැමෝටම තෙරැවන් සරණයි

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා දෙශනය 6

'අලමරියක්දාතා දැරුණනය ප්‍රායෝගික අත්දැකීම්'

උපාසිකාව: ආර්යයන් වහන්සේ, වින එච්චා දැනෙන එච්චා විතනත් කෙනෙක් නැති බව, විතනත් සිහිය. මම කියලා විද්‍යා තියෙන්නේ සිහිය දී? හරද එක.

ආර්යයන් වහන්සේ: මම මම කියලා විද්‍යා තියෙන්නේ සිහියදී? දෙයක් කියලා දැනෙනවා නම් විතන ආත්මය තියෙනවා, බිත්තිය දකින මම ඉත්තාතා නේ. විතකොට බිත්තිය දකින බවට සිහියක් තියෙනවා, බිත්තිය දකින බවට වින සිහිය තමයි මම වෙන්නේ විහෙමදී? එතන ක්දාතාය බවට පත්වෙන්නේ, විතන දෙයක් නැති බව දැනෙන තැන දැරුණ ක්දාතායෙන් එන්නේ. විතකොට විතන සිහිය තමයි දෙයක් නොවන බව දැනෙන ස්වභාවය. ඒ කියන්නේ 'සම්මා ක්දාතා' අපි ගත්තොත් ඔබතුමිය කියපු වික හරි. බිත්තිය දකින කොට බිත්තිය දකින බවට තියෙන සිහිය තමයි ආත්මය බවට පත්වෙන්නේ. බිත්තිය දෙයක් වශේ දැනෙන එකමයි ආත්ම සංජ්‍යාව, හැබැයි එක අසුවෙන්නේ සිහියටයි. අපි කළුත් කිවිවා නේදී? ආත්ම සංජ්‍යාව කියන එක උඩින් එන එකක් කියලා. දෙයක් වශේ දැනෙන එක, එකම ආත්ම සංජ්‍යාව වෙනවා කියලා. අපි ගාව ආත්ම දූෂ්චිරයක් අර අහිසංකරණය තුළ පොඩි කාලේ ඉද්‍යා, මේ ආයතනවල කෘත්‍ය නිසාම ආත්ම දූෂ්චිරයක් බැස ගත්තවා කියලා, තියෙන බව ඉත්තනාවයක්, ඒ ආත්ම සංජ්‍යාව නිතරම අපිට දැනෙන විකක්. ඒ සංජ්‍යාව, දෙයක් වශේ දැනෙන හැම තැනකම අර ගම් වික වශේ තමයි විකට විකතු කර කර වින්නේ ආත්ම සංජ්‍යාව. දෙයක් වශේ දැනෙන හැමතැනම ඔක්කොම තියනව වෙලා, මාත් ඉත්තවා

වගේ දැනෙන එකක් තියෙනවා ගම් එකක් වගේ. හැමතැනම එනහු එතන ඇතිවෙනවා නැතිවෙනවා උත්තාට අර ඔක්කොම 'පෝනෝහවිකා' කියන ස්වභාවය. 'හව' වික සේරම එකට ගම් එක වගේ එකට ඇමුලා වගේ සේරම, මම පිටත් වෙනව වගේ දැනෙන එකක්. ආත්ම සංජාට කියන්නේ, හැම මොහානේම හටය සකස් වෙලා, හටය ඇති වෙලා නැති වෙන එකක්නේ. 'හටය' කියන්නේ පවතින එකක් නොවේනේ. මේ මොහානේ දෙයක් වගේ දැනෙන එක හටය.

"හටයන් හටය" කියන්නේ, 'සිතුවිල්ලෙන් සිතුවිල්ල' කියන්නේ, 'අරමුණෙන් අරමුණ' කියන්නේ, මේ ඔක්කොම විකට විකතු වෙලා වගේ. ගම් වික වගේ ඇමුලා "පෝනෝහවිකා" වෙගය තුළ. අර සේරම, මම ඉන්නවා ආත්මයක් තියෙනවා. මම පිටත් වෙනවා. ඔන්න ඕක තමයි අර හව ඔක්කොම විකට විකතුවෙලා දැනෙන ගතිය. ඒක තමයි ආත්ම සංජාට. දැන් නොදු බලන්න කොයි විදියට කැරකුණාත් ආත්ම සංජාට බැස ගන්නවා, දෙයක් නැ කියල ගත්තත් දෙයක් නැති ආත්ම සංජාට තියෙනවා. අර 'පෝනෝහවිකා' කියන ඒක ඕනම විදියකින් විකුළුණාතා මායාවෙන් විනව, ඒක ඕනම විදියකට විනවා. තියෙනවා කිවිවත් ඇවිල්ල නැ කිවිවත් ඇවිල්ල ඕනම විදියකට ආත්මය තියෙනවා. නැතිකෙනා ඉන්නවා. තියෙන කෙනා ඉන්නවා, විකුළුණාය කොහොදා? මොකක්දා? දැන්නේ විතන ආත්මයම තමයි. දැන් මේක බැලුවම සිහිය කියලා ගන්න කොට, දැන් විතකොට මෙතන මේ හැම විකම සිහියට අසුවෙනවා. ආත්මයක් තියෙන බව, විතකොට සිහිය ආත්මය වෙන්නේ නැ. හැබැයි සිහියට අසුවෙනවා, ආත්මයක් තියෙන බව. තමන් ඉන්න බව දැනෙන සිහියක් තියෙනවා. සිහියට අසුවෙනවා තමන් ඉන්නවා වගේ ආත්මයක් තියෙනවා වගේ. ඔබතුමිය සිහිය ආත්මය කිවිවොත් ඒක හරියන්නේ නැති වෙනව. සිහිය කියන වික 'අවකාශය වගේ', වලාකුල් 'සිතුවිල් වගේ.' ඒකම වක්ක තියෙන වික තමයි ආත්ම සංජාට කියන වික. ඔබතුමිය අහපු ප්‍රශ්නය මොකක්ද?

උපාසිකාව: සිහිය කියන විකට අසුවෙනවා, මම කියන ආත්ම සංජාටක් කියන වික.

ආර්යයන් වහන්සේ: මම කියන එක, ආත්ම සංඝාව කියන එක සිහියට අසුවෙනවා. හැබැයි අතෙන්ට ගියාම මම නැතිවෙනවහේ ධර්මය දැකින කොට, දෙයක් නැති වෙනවහේ. දෙයක් තිබිබාත්හේ ආත්මයක් වෙන්හේ, දැන් ආත්මයක් කියල දෙයක් නෑ, දෙයක් තිබුණෙන් ආත්මයන්. දෙයක් නැත්තම් ආත්මයක් නෑ. අන්ත වෙතන නිවනහේ, එක සිහියට අසුවෙනවා. තේරුණාද? එකම තමයි මේ සංඝාව රීයේ රු කතා කරේ කුණාණාව අසුවෙන්හේ කියලා. මේක 'දැරූගන කුණාණය'ට අසුවෙනවා මෙතන ආත්මයක් නැති බව, 'දැරූගන කුණාණාව' හසුවෙනවා, මෙතන දෙයක් නැති බව. එන්කොට දැරූගන කුණාණාව හසුවෙනවා අර 'සම්මා සමාධි' සම්මා කුණාණය සම්මා ව්‍මුක්ති සම්මා කුණාණය එනව, එක සිහියට අසුවෙනවා. සිහියම තමයි 'කුණාණය' කියන්හේ. එක දැරූගන කුණාණයෙන් වින්නේ දෙයක් නැති බවට දැනෙන සිහිය, 'සම්මා කුණාණය' කියලා පෙන්නුවේ. දෙයක් නැති බව දැනෙන, මේ නිවන කියන එකත් සිහියට අසුවෙනවානේ. 'නිවනට' පත්වෙනවා කියන එකත් කියනවානේ අන්තිමටම, ඔය ස්වභාවය තුළ වින හැම අරමුණාකම මිදීමක්නේ තියෙන්නේ, හැම අරමුණාකම මිදීමක්. හැම අරමුණාකම දෙයක් වෙන්නේ නැති ස්වභාවයක් අහනත්තර අවදියෙන් මතුවෙනව හේ. දැන් වික් ලේශර් ටික පෙන්නුවෙන් සිකන්. දුක පිතුණාත්, ඇසුවත්, පිතා උනත් කිසිම තැනක දෙයක් නැති ස්වභාවයක්. 'ලේශර්' විලින් න්කට දාලා පෙන්නුවානේ. මේක "ආයනන ලේශර එකක්, එකක් පසටග්ජන ලේශර එකක්, එකක් බාහිර ඇත්ත කරගන්න බැස ගත්ත පසටග්ජන ලේශර එකක්." එකක් 'ආයනන මට්ටම් සුතවත් ආර්ය ග්‍රාවකයා හිතනවා සිතට බැසගෙන, මේ මට දුකකි හා මම බැසගෙන, මේ මට සඩුවුයි, ආ මං බැසගෙන, ආ මෙතන දැව්ල්ලයි, ආ මෙතන වේදනයි මම බැසගෙන, මේ වේදනාව තියෙන්නේ ඉතිං මම බැසගෙන. ධර්මය දැන්නැති කෙනා ඔය 'සුතවත් හාවය' පිරිසිදු මදිය කියන මට්ටමේ තමයි හිරවෙන්නේ.

පැහැදිලි කරන අර, කළුණා මිතුය මතය මේක තියෙන්නේ. කළුණා මිතුය කිවිවාත් මෙතන බැසගෙන කියලා, මෙතන දැන් 'යටාභුත කුණාණයයි' 'යොනිසෝමනසිකාරයෙන්' මෙහෙහි කරන්න කියලා. විය දැන්නේ නැත්තම් මේක, ආයනන මට්ටමක් කියලා එක මෙහෙහි කර කර ඉන්නවා. හැබැයි කළුණා මිතුය රීට 'යට ලේශර එකක්' පෙන්නුවාත්

නෑත නෑත මේකත් බැසගෙන නොවෙයි, මේ ‘සෙන්සර්’ මට්ටම කියලා මේ ‘ප්‍රසාද මට්ටම’ කියලා, ආයතන මට්ටම නොවෙයි කියලා. මේකත් තිකන්

- දුක කියන වික මහෝ සංඛාරයක් කියල පෙන්නුවාත්, සතුට කියන වික මහෝ සංඛාරයක් කියල පෙන්නුවාත්, මෙතන දෙයක් නෑත කියල පෙන්නුවාත්,
- රීට පස්සේ වියා පෙන්නුවාත් විහෙම සිතුවිල් දෙයක් නොවෙයි කියලා, සිතුවිල්ලට තිමිකාරයෙක් නෑත කියල පෙන්නුවාත්, විතන ආත්මයක් නෑත දෙයක් නෑත කියල පෙන්නුවාත්,
- මේ සිතට තිමිකාරයෙක් නෑත කියල පෙන්නුවාත් නේ
- මහෝ සංඛාර කුඩා කරලා දැමීමාත්,
- රීට පස්සේ ‘සඩ්බ සංඛාර සමර්ය’ කියන තැනට එනවා, ‘සෙන්සර් මට්ටම.’

විතකොට යට ලේයර් වික එනවා. ඒ කියන්නේ ‘යටාභූත ක්‍රාණායයි’ ‘යෝනිසේන්මනසිකාරයයි’ කියන වික අර ‘සෙන්සර්’ මට්ටමෙන් මෙහෙති කරන විකක් නොවෙයි, විතනත් දෙයක් නැති බව දැක්වා විතතිනුත් මිදිලා කියන ස්වභාවයක කෙනෙක් ඉන්නවා නම්, යෝගාවච්චයා ‘සෙන්සර් මට්ටම’ තුළ කම්පනය නොවේ ඉන්නවා. ඒ කියන්නේ දිවට දැනෙන රසයට, තිත්තට, විහෙම නැත්නම් සුවදුට, විහෙම නැත්නම් ගබ්දයට, විහෙම නැත්නම් වර්ණයට, කම්පනය නොවන ස්වභාවයක් වින්නේ, කම්පනය වෙන්නේ නෑ. ඒක දෙයක් කරගන්නේ නෑ. ඒකෙන් මිදිලා. දැන් ‘යට ලේයර්’ විකට බඟනවා.

විතකොට අන්න මේ ආයතන වික දැකිනවා ආන්මයක් නැතිව.

- දෙයක් නැතිව ආයතන රික දැකිනවා,
- ‘සිස්ටම් වික’ රෝබෝ වගේ වැඩ කරනවා ජේනවා, කෙනෙක් නෑ,
- ආයතන වික වැඩ කරනවා, කෙනෙක් නෑ, ආත්මයක් නෑ.
- විතකොට මේ ආයතනවල කොහොත් ආත්මයක් නෑ, බැස ගන්නේ නෑ,

- දැන් ‘සේන්සර්’ රික විතරයි පේන්නේ,
- සුවල දැනුණට සුවල විදින කෙනෙක් නඩ, රස දැනුණට රස විදින කෙනෙක් නඩ, ගබ්දය අසුනට විදින කෙනෙක් නඩ, වර්තා දැක්කාට විදින කෙනෙක් නඩ, සිනුවීම් ආචාර විදින කෙනෙක් නඩ,

ඔව්, පුදුම ස්වභාවයක්, ඒක තමයි වටිනාම ‘ලේයර් වික.’ ඔහ්න යට ‘බේස්’ විකට විනවා. හැබැයි මේකත් නෙමෙයි ‘නිවන’ කියන්නේ. හැබැයි විතන බැලුවාත් ආත්මයක් නඩ. ආයතන රික බැලුවාත් මිදිලා ඉන්නේ, ‘ත්‍රියා සිත්’ තියෙන්නේ, කිසිම දේකට බැස ගන්නේ නැති. විතන ‘නිවනයි’ කියලා පිතනවානේ. ඒකත් නෙවෙයි ‘නිවන’ කියන්නේ. එට ‘යට ලේයර්’ විකකට විනවා.

මොකක්ද මේ ‘යට ලේයර් වික’

- මේ සේරම වෙනඳා විදියටම අශේහනවා, පේනවා, දැනෙනවා. වවන අරව මේවා සේරම තිබුණත්, ඒ විකකටවත් බැසගෙන නඩ තමයි,
- ඒ සේරමත් නර, නමුත් වෙනඳා විදියට හැමදේම සිද්දත් වෙනවා සේරම සිතුවීමිත් විනවා, සිතනවා, හැමදේම සාමාන්‍ය විදියමයි හොයන්න බිජ.
- හැබැයි අවධිමත් ස්වභාවයක් මතුවෙනවා, මේ අවධිමත් ස්වභාවය කියන බැසගෙන නැති ස්වභාවය, අපි ‘ඡිභාසය’ කියල කියනවනේ. බැස ගෙන නැති ස්වභාවය, රුප දුර්ගනයට.
- රුප දුර්ගනය කියන්නේ සාමාන්‍යයෙන් ආයතන මට්ටම, ගබ්ද රුප, වර්තා රුප, ගන්ධ රුප, රස රුප, පොටිධ්බිඛ රුප, ආයතන මට්ටම. රුපාර්මිණ මට්ටම විනකොට මේ දුර්ගනය විතන තියෙන්නේ සාමාන්‍ය දුර්ගනය. ඒකට හැබැයි රුප දුර්ගනයට විහා ගිය ‘ඡිභාසය’ මතුවෙනවා කියන්නේ,
- ඒ විකකටවත් අයිති නැති ස්වභාවයක් මතුවෙනව අහ්සන්තරයෙන්, අන්න ඒ ඡිභාසය. ඒකත් නෙමෙයි ‘නිවන’ කියන්නේ. හේතුව මෙන්න මේකයි. රුප දුර්ගනය, සාමාන්‍ය විදියට පේනවා, සාමාන්‍ය විදියට ඉන්න වෙලාවේ, ඒ වෙලාවීම වියාට සාමාන්‍ය විදියට ‘රුප දුර්ගනය’

විතරක්, වියාට මතුවෙනව සිහාසය. අරවට බැස ගන්නේ නඩ. රුප දුර්ණය මතුවෙනව, 'සිහාසය' මතුවෙනව.

- රුප දුර්ණය මතුවෙන වෙලාවට සිහාසය නඩ, සාමාන්‍යයෙන් බැස ගන්න කෙනාට සිහාසය නඩ තේරේතුදා? 'ප්‍රසාදවලට අරමුණුවලට බැස ගන්න කොට, රුප දුර්ණය ප්‍රකට වෙනකොට 'සිහාසය නඩ' ඇයි විය ඉන්නේ ආයතනවල.
- හැබැයි විය මේ ධර්මය දැකින සුතවත් ආර්යය ග්‍රාවකයා රුප දුර්ණයේ, මෙතන දෙයක් නැති බව දැකින කොට, ඒ මිදුණු ස්වභාවයක් මතුවෙනව අන්තරයෙන්. ඒ විකාරවත් කම්පනය නොවන ස්වභාවයක් මතුවෙනවා. ඒක තමයි සිහාසය. හරිනේ.
- රුප දුර්ණය නැතුවතේ මෙයාට 'සිහාසය' මතුවෙලා තියෙන්නේ, මිදුණු ස්වභාවයක මෙය අවදි වෙලා තියෙන්නේ, හැබැයි ඒකත් නොවයි 'නිවන' මේක වික කතාවක්.
- හැබැයි 'රුප දුර්ණයන්' තියෙනවා, 'සිහාසයන්' තියෙනවා කියන්නේ තව අවස්ථාවක්. මේක වෙන විකක්. රුප දුර්ණයක් තියෙනවා බැලුවාත් විය කතා කරනවා, බැලුවාත් නැමදේම ඇහෙනවා, උනෙනවා, පේනවා සාමාන්‍ය විදියටම සිද්ධ වෙනවා, කිසීම දෙයක් වෙනස් වෙලා නඩ, හැබැයි වියාට සිහාසයන් තියෙනවා. මේක විකක්. මේකේ තමයි 'ඩීල්ම්' වික තියෙන්නේ.
- ඒ කියන්නේ විය නැම වැඩක්ම කරන්, මොන දේ සිද්ධ වුණන්, මොන විදියට කතා කළත්
- අපි කියන්නේ අර අවදියක් තියෙනවා කියලා, ඒක කවුරුත් පිළිග න්නඩන්. මොන දේ වුණත් බැලුවාත් හේම දුකයි, බැලුවාත් විහෙම සතුවුයි. මේ නැමදේම කියනවාන්. ලස්සනයි, කැනයි, සුවඹයි මික්කේම කියනවා නේ. ඒත් ආර්යන් වහන්සේ කියනවාන් අවදියක් තියෙනවා කියලා, ඒක පෘථිග්රන අයට තේරෙන්නේ නඩ කියලා. ඒක කාටවත් තේරේතේ නඩ නේදා? අන්න ඒක තමයි.
- සාමාන්‍ය දුර්ණය, 'රුප දුර්ණය' තිබුණන් 'සිහාසය' නැතිවෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඒක වින්නේ අර 'සිහාසය' බලගැන්වුණාට

පස්සේ. 'මිහාසය' බලගෙන් වුණාට පස්සේ අපි අරජපය තුළ ඉන්න කොට, 'අසඳුතලේ' මුක්ත් නොදැනෙන ස්වභාවය තුළ, අපි කිවිවා නේ ස්වභාවයක් මතුවෙනවා හැතිවෙන්නේ හැ කියලා.

- කම්පනය නොවන ස්වභාවයකට විනවා කියලා, අරජප දිනානයේ 'මෙළුකික සමාධිවල' ඒකෙත් ආත්මය තියෙනවා කිවිවා නේ, විතනත් ආත්ම සංයුත්වක් තියෙනවා කියලා කිවිවානේ නොදැනෙන ස්වභාවයේ ආත්මය තිබ්බා කිවිවනේ බැසුගෙන. මෙන්න මෙතන විනවා ආත්ම සංයුත්වක් හැති ඇර දෙයක් වගේ දැනෙන ගතියක් හැති,
- නමුත් රජප දැරූණනයක් තියෙනවා, මිදුනු ස්වභාවයක් තියෙනවා, පුදුම අවස්ථාවක් විනව. මේක වචනයෙන් කියන්න පුත්වන් මෙහෙමයි. නමුත් අත්දැකීම අතිවිශිෂ්ටයි.
- කිසි කෙහෙකුට නොයන්න බිං, අතිත් අයට කිවිවොත් සැක කරන වික විතරයි. ආර්යයන් වහන්සේම, ආර්යයන් වහන්සේ කියන්නේ ඇත්තද කියලා ඒක කාට හරි වෙන්නම ඕනෑ. ඒක තමයි මම කිවිවේ මේ දේ කාට හරි ලැබෙනව නම් අපි සතුවුයි. වෙහෙම වුණාට ආර්යයන් වහන්සේ සැකකරන්නේ හැ, විතකන් ආර්යයන් වහන්සේ සැක කරනව - හැබැයි මේක,
- 'මිහාසය' බලගෙන්විලා ඒ 'සමාධිමත් ස්වභාවය' අභ්‍යන්තරයෙන්ම මතුවෙනවා. මේ 'මිහාසය' කියන ස්වභාවය වචනය පාවිචිචි කරන්න ජේතුවත් ඩිකමයි.
- 'අලමරියක්ෂාණ දැරූණනය' ඔන්න ඩිකමයි, 'අධිගත සමාධිය.'

වේ අධිගත 'කුඩා දැරූණනය' පහළ වුණාද? කියන විකයි අනුරුද්ධි ස්වාමීන් වහන්සේගෙන් බුදුන් වහන්සේ අනන්නේ. අපි දේශනා කරන්නේ අපට 'ප්‍රත්‍යක්ෂ' ධර්මය, මේ යුගයේ ලැබෙන්න ගේතුව මෙතනයි. 'මිහාසය' තියෙන්නේ කියලා, මෙතනය 'අධිගත කුඩා දැරූණන සමාධිය' තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ කියන්නේ මේ රමණීය වනපෙන හරි සුන්දිරයි කියලා, බුදුන් වහන්සේට කිසිම විහෙම ගැටුවක් හැ, බුදුන් වහන්සේට අවධිමත් ස්වභාවයක් තියෙනවා වේ 'අරහත්ත සමාධියේ' ඉන්නේ. වේ 'අරහත්ත සමාධිය' තුළ කතා වැඩික් හැ කාවචත්. එයාට මේ

එකම දෙයක්වත්, දෙයක් වෙලා නං. මේක කාටවත් කිවිවට තේරෙන්හේ නං. මේ අවධිමත් ස්වභාවයක් අහසන්තරයෙන් මතුවෙනවා. මේක මතුවෙනකහ් කොහොතුව, මේ මොහොතේ මේක කියන්නේ කොහොමද? එයාට කිසි ද්‍රව්‍යක, කිසිම වෙලාවක ඒ ස්වභාවය ආවට පස්සේ නැති කරන්න බං. ඒක අපි දැක්සේ අරජපයේ ඉන්න කොට. වීතන තියෙන ස්වභාවයේ අපි හිරවෙලා හිරියේ, නැතිවෙන්නේ නං කියලා. මේක අවබෝධ වුණාට පස්සේ, මෙතන මේ ස්වභාවය මතුවෙලා ආවට පස්සේ, මේ "සිහාසය" ආවට පස්සේ, අපි දැක්කා එතන ආත්ම සංඛ්‍යාව තිබුණා, මෙතන ආත්ම සංඛ්‍යාව නං කියලා. වීතනත් දෙයක්, රීට පස්සේ අපි කිවිවා අත්තිමට මේක විසඳුණා කියලා. 'සතර ඉරියවිවට අයිති නැති', 'සතර ඉරියවිවෙන්ම මිදුන' අර අවධිමත් ස්වභාවයක් මතුවෙනවා. ඒ 'අරහත්පා සමාධිය.' 'යෘති යෘති තතු තතු විපස්සති' කියන්නේ බුදුන් වහන්සේ එතන එතන හැම අරමුණකම මිදුණු ස්වභාවයටක අවදි වෙලා ඉන්නේ. ඒකයි අරහත්ත සමාධිය. ඒක අති ගැහුරුයි, ඒ ස්වභාවයට ප්‍රායෝගිකව පත්වෙන්න යින. ඒක දැනුමෙන් හරි දැනගන්න විපැයි. කලුණාතා මූරුගා පත්‍රවුඩා දෙන්න විපැයි.

විදුරුණා සමාධි අවදි කරගෙන, සැබැම තිවන් මග අවදි කරගෙන, සැබැම අරහත්ත ස්වභාවය මතු කරගෙන මේ ස්වභාවය කතා කරන වික මහා පුදුමයි තේදා මේ ගෙෂනම 'බුද්ධ ගාසනයේ' පිබිදීම සතිවුහන් කරනවා. ඒක මහා ආශ්චර්යයි. තෙරුවන් සරණයි.

මේ අසන මොහොත්ම ඔබ නිවන් දකිනවා

දේශනය 7

මේ අසන ඔබගේ අන්තිම ආත්ම හවයයි.

උපාසිකාව: මම ආර්යයන් වහන්සේ උදේශ බඩ ඉරුණ කැවා, ඒ වික්කම ඇපල් ගෙධියකුන් කැවා. ඒක බැසගත්තැනුව ඒක කැවා. නමුත් දේශගුණය නම් හරම සිතලයි. සිතල වැසි නිසා ව්‍යුත්‍යට බහින්න බැහැ. නමුත් දරුවෙකුගේ ව්‍යුත්‍ය උත්ස්වයක් තිබුණා. දුට කිවිවා යං අම්මේ ඒකට කියල. මම ගිහිල්ලා ඕහේ බලාගෙන හිටිය. දරුවන්ගේ පැන්තේ බෝලයක් යනව දැකලා මට විකපාරටම අත්පූඩි ගැහුණා. විතකොට මට හිතුණා මම දරුවෙග පැන්තට ජයග්‍රහණය කියල, මේකට බැස ගත්ත හේද කියලන් ඒ වෙළාවේම සිහිවුණා. සිතලට අයිති කක්ල් හිරවැටිල, කාර් විකට නැග්ගට පස්සේසේ තමයි තේරැණේ මම සිතලට බැස ගත්ත කියලා. ඒක කොහොමද? මෙහෙති කරහ්නේ විතන. දහ් ඉස්සරහට මේ රට හොඳවීම රස්නෙයි. රස්නෙ දැනෙන්නෙත් හන්කබිවනේ. විතන කොහොමද සිහිකර ගත්ත ඕනෑ කියල ආර්යයන් වහන්සේ කියල දෙනවා නම් හොඳයි.

ආර්යයන් වහන්සේ: දැන් ඔතනදි ඇත්තටම, අන්තිමටම ගිය දේශනා ඔය අම්ම ඇනුවේ නැද්ද? බැස ගත්ත ආකාරය පැහැදිලි කරන දේශනා.

උපාසිකාව: ඇනුවා ඇනුවා ආර්යයන් වහන්සේ. ඒත් මට මේ සිහිකර ගත්ත බිජුවුණා සිතල වැසිකමට. විතන අමාරුම වුණා ඉත්ත.

ආර්යයන් වහන්සේ: අම්මගේ තියෙනව සැතමයේ සුදානායේ පොඩි අඩුවක්, අම්මගේ විතන අඩුවක් තියෙනවා. මේ 'ලේර්ස්' ගැන අපි කතා කරනවා බැස ගත්ත ආකාරය ගැන, ප්‍රායෝගික පැන්ත ගැන, මේ අරමුණ බැස ගත්තා ආකාරය 'අප්පේසාය තිරිධති' ගැන. මෙතන පාට්ග්‍රන

කෙනා, අපි කියනව වියා බාහිරන් දෙයක් දැකින කොටම බාහිරන් තමයි වියා සැප දුක් සොයන්නේ, අසෘතවත් පෘථිග්‍රන කෙනා කියන්නේ මේ ධර්මය දුන්නැති කෙනා කොහොමත් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. වියා බාහිර ලෝක් තමයි ඉන්නේ, වියා කොහොමත් මිට්සා දෑජ්ටීයේ ඉන්නේ, වියා කොහොමත් බාහිරන් තමයි සැප දුක් සොයන්නේ. වියා හිතන්නේ අරක නිසා මට සැප විනවා, අරක නිසා මට දුක විනවා කියල. වියා සැප දුක් හොයන්නේ බාහිරන් එක වික අවස්ථාවක්. අරමුණ බැස ගන්නා ආකාරය දැකින අවස්ථාව පළුවෙනි එක පෘථිග්‍රන ස්වභාවය.

දෙවෙනි අවස්ථාව තමයි අරමුණ, දැන් සෘතවත් ආර්යය ග්‍රාවකයාට පළුවෙනියට අහන් ලැබෙන පණිවුඩය තමයි මෙතන දෙයක් නැති බව, බාහිර දෙයක් නැති බව සිනම බව. විතකොට වියා හිතනවා බාහිර දෙයක් නෑ විතකොට බාහිලේ බැස ගන්නෑ, වියා දුන්නව සිතුව්ලි කියලා. අරමුණ විනකොට වියා දැන්නවා සිත කියලා. සිතේ ඉන්නව බාහිරන් මිදුලා. සිත කියන තැන බැසගෙන ඉන්නව, අරමුණක් විනකොට වියා බාහිරට කම්පනය වෙන්නේ නෑ, බාහිරන් මිදුනව. හැබැයි වියා බාහිර වෙනුවට දැකින්නේ වියාගේ හිත.

හැබැයි සිතෙත් දෙයක් නෑ, සෘතමය ස්ථානය කෙන කෙනාගේ ස්වභාවය අනුව මේව වෙනස් වෙනව, වියා බාහිරට කම්පනය වෙන්නෑ, බාහිරන් දෙයක් නැති බව දැකිනවා, සිතුව්ලි කියල දැකිනව, දැකළා අන්න සිතින් දුක් විදිනව. දරුව හිතේ ඉන්නකම්ම අඩනවනේ, හිතේ දරුවෙක් ඉන්නවනේ. අන්න සිතින් දුක් විදිනව. සිතුව්ලිවලට බැස ගැනීමක් එතන තියෙනවා. හැබැයි රේට පස්සේ වියාට බාහිරන් දෙයක් නෑ, සිතෙත් දෙයක් නෑ කියල දැකින කොට. විතකොට වියා දැකිනවා දැන් මේ අරමුණ විතරයි කියලා. දැන් අරමුණ ඇත්ත වෙන්නෑ, බාහිරන් පතිත වෙන්නෑ, හිතෙත් පතිත වෙන්නෑ.

එතකොට අරමුණ කියන්නේ මෙයා දැකිනවා, ශබ්ද ආරමුණ, වර්ණ ආරමුණ, ගන්ධ ආරමුණ, රස ආරමුණ, පොටිධුඩ ආරමුණ කියන කොට මේ ප්‍රසාද මේවම දැකිනවා. දැන් බාහිරනුත් මිදුලා සිතෙනුත් මිදුණු ස්වභාවය තුළ දැකිනවා ප්‍රසාද මේවම තුළ

එය දකිනවා ඇත්තටම දෙයක් හැනේ බාහිරත් දෙයක් හැනේ සිතෙන්. හැබැසි එය ඒක හරියට පිරිසිදු වෙලා තිබූතේ හැත්තම් එය ඒක, අර දිවට දැනෙන රස, එය කිතනව මම මේකට බැස ගෙන, මං මේකට ඇලුණා, දැන් මේක මං යථාභුත ස්කෘණයෙන් මෙහෙති කරන්න ඕන. යෝනිසේමනසිකාරය තියෙන්න ඕන. අන්න විය ගබුද-වර්ණ කියලා මෙහෙති කරන්නයනවා. විය ඉන්නවා ප්‍රසාද මට්ටමට වෙලා, ඒ ප්‍රසාද මට්ටම. ප්‍රසාද මට්ටම තුළ විය නිතන්හේ බැසගෙනයි කියලා. ඊට පස්සේ ඒක යථාභුත ස්කෘණයෙන් දැකින්න යනට ගබුද-වර්ණ කියලා. විතකාට වියට තේරෙනවා විතන දෙයක් හැතිවෙනව කියලා. පැත්ත් රහක් දැනෙන කාට වියට හිතෙනව මං ඇලුණානේ, බැස ගත්තහේ දැන් මං මේක ගබුද-වර්ණ කියල මෙහෙති කරන්න ඕන කියලා. ඔබ හර්, කරන දේත් හර්. ඕකේ ඔබගේ අඩවක් තියෙනව, දැන් ඔබ බැසගෙන, ඔව් ඔබ බැසගෙන ඔබ දැන්නේ විවිචයි. ඔබ නිතනවා බැස ගත්ත කියලා. ඔව් බැස ගත්ත කියල නිතන නිසා බැසගෙන තමයි. ඔබ ඊට විහා දෙයක් දැන්නැනේ. විහෙනම් ඔබ බැසගෙන ඔබට දුක එනව. අයි ඔතන ඔබ ඉන්නවා ආත්මය කියන්නේ විතනමයි, බැස ගත්ත නම් විතන ආත්මය තියෙනව. විතන ආත්මයක් තියෙනව කියන්නේ දුකක් තියෙනව. එහෙනම් ඔබ දුක් විදිනව.

දැන් ඔබට දුකින් මූලක් නං. තේරෙනවහේ මේ කියපු වික. ප්‍රසාද මට්ටමේ විනකාට විතනත් තියෙනව බැස ගැනීමක්. විතකාට තුන්වෙති අවස්ථාව අමි මෙතන දෙවෙති අවස්ථාව කියලත් පෙන්නනව. නමුත් ඒක තුන්වෙති අවස්ථාව කියල පෙන්නනව. ප්‍රසාද මට්ටමේ බැස ගත්ත අවස්ථාව. එතකාට විතන ගඳත් දැනෙනවා. සුවදුක් දැනෙනවා. ගඳ එහකාට විස් ගාලා යනවා, අයිසේ මම බැස ගත්තහේ. විය විතනත් අර කම්පා වෙනව, ඊට පස්සේ වියට සුවදුක් දැනෙනවා. භාන් කොට්ටිව සුවදායකද කියලා. විතනත් විය නිතනව බැස ගත්ත කියලා. ඔව් බැසගෙන කියලා නිතන නිසා බැසගෙන තමයි ඉන්නේ. ඔව් විතනත් දෙයක් වගේ දැනෙනව නම් ආත්මයක් තියෙනව. ආත්මයක් තියෙනව කියන්නේ දුකක් තියෙනව. මම දුක් විදිනවා. දුන්ටිය තුළ ඉන්නවා. විතකාට මේ වගේ ආයතන දැකිනවා. ගබුදයක් ආවත් විහෙමයි. මිතිරයි, සෝජාවයි. විතකාට ඇතෙන් වර්ණයක් උග්ගත්

ලක්සනයි කැතයි වියා නිතන්හේ මේ ඔක්කොම බැසගෙනයි කියලා. ආහේ මේකට ඇලුත්තාහේ. නමුත් මේ සිතුවිලිත් වෙහෙමයි. මේක සැපයි, මේක දුකයි එය නිතන්හේ ඒකට ඇමුලයි කියලා. ඒන් එය දැන්හේ නෑ මේක 'සෙන්සර්' මට්ටමක් කියලා. මේ ආයතන මට්ටමක්, උණුසුම සිතල තද ගතිය කොහොමත් විනව. දැන් මෙයා කොවීවට මෙහෙහි කරත් යථාභුත කුතානායෙන් මැරෙනකම්ම මෙහෙහි කරත් නිවන් දකින්නක. ඇයි ඒ, වියා දැන්නෑ මේක 'සෙන්සර්' විකක් කොහොමත් 'ස්පාර්ක්' වෙනව කොහොමත් මේක ආයි වෙනව, ඉටරයක් නෑ. කොහොමත් මේක 'සෙන්සර්' වික 'ස්පාර්ක්' වෙනව, ආයි යථාභුත කුතානායෙන් මෙහෙහි වෙනව, ආයි යෝනිසේමනසිකාර තියෙනව, හරි ඉතින සිතිය තියෙනව හොඳට. ගබඳවිරූප කියලා දකිනවා. එතකොට ඒ වෙළාවට ගින්න නිවෙනව. ආයෙන් ගිනි ගන්නව. ගිනි ගන්නව - නිවෙනවා, ගිනි ගන්නවා - නිවෙනවා, ගිනි ගන්නව - නිවෙනවා ඇයි ඒ, ස්කන්ධ මට්ටමක්. ඕක නවතින්නක, හැමදාම 'ස්පාර්ක්' වෙනව. දැන් මේ නිවන් දකිනවදා නිවන් දකින් නෑ මැරෙන කම්ම නිත දකිනව. නිත දැකලා මැරුල යනව. ඒකයි අපි මේ තියන්හේ නිත දකින දාම්පිය කියල. වියා නිවන් දකින්හෙත් නෑ. අර හාවනා කරපු දාම්පිය නිවන් දකින්හෙත් නෑ. විතනත් අර මම ඉන්නව පාවි පාවි. වියා නිවන් දකින්හෙත් නෑ, සමාධියෙම ඉඳල මැරුල යට. වියා නිත දැකලම මැරුල යනව. වියා නිවන් දකින්හෙත් නෑ.

එතකොට මොකක්ද මේ බැස ගැනීම, ර්වත් වැඩිය ගැඹුරුයි දෙයක්. ඒ කියන්හේ නිවන දක්වාම යනව. ඇන්තටටම ර්ව පස්සේ දකිනව ආයතන මට්ටම කියලා. කළුහානා මිතුකාට මේක ගිහින් කියනව. ආර්යයන් වහන්සේ මේක මේ දකිනවා, ආයින් විනවන්. ආයි දකිනවා ආයි විනවන්. දැන් ආර්යයන් වහන්සේ දෙනව තව රිකක් ගැඹුරු කරලා විකන් වික තමයි ඔතෙන්ට ගන්න ඕන. මේ අසාත්වත් පාටිග්‍රැන කෙනාට විකපාරටම ගැඹුරට යන්න බං. ආර්යයන් වහන්සේ කියනව. කිවිවට යන්න බං විය බාහිර ඇත්ත කරගෙන බාහිරුත් ගිනි ගන්නව, ජිතෙනුත් ගිනි ගන්නව. ජිතෙනුත් ගිනි ගන්නව. ඔය දෙකෙන්ම ගිනි ගන්නවා. එතකොට ආර්යයන් වහන්සේට මෙයා ඇවිල්ලා කියනවා, ආර්යයන් වහන්සේ ඒ වුණාට මේක ආපහු විනවන්. ඔන්න ආර්යයන් වහන්සේ ර්ව පස්සේ ගැඹුරු විකක් කියනව. ඕක දකින්හේ ස්කන්ධ

මටිවමෙන්; සික දකින්න දැන් 'සෙන්සර්' කියල. දැන් 'සෙන්සර්' කියන්නේ ආත්මයක්ද? දිව්‍ය ඇඹුල් රහ දැනෙන එක, තින්න රහ දැනෙන එක, මිරිස් රහ දැනෙන එක මගෙදා? නඩ, ඒක දෙයක්ද? නඩ, වේක 'ස්පාර්ක්' වෙන විකන්, 'සෙන්සර්' විකන්, රෝබෝ වගේ. විතන 'සෙන්සර්' රික වඩා කරනව කියන්නේ ආත්මයක් තියෙනවදා? නඩන්. විතන දෙයක් තියෙනවදා? නඩන්. 'සෙන්සර්'වල දෙයක් තියෙනවදා? නඩන්. දැන් වර්ණාය දෙයක් දා? නඩන්, ගබ්දය දෙයක්ද? නඩන්, ගන්ධය දෙයක්ද? නඩන්, රස දෙයක්ද? නඩන්, විතන 'සෙන්සර්' රික දකිනවා. 'සෙන්සර්' රික දකිනවා කියන්නේ. 'සෙන්සර්' රික 'ස්පාර්ක්' වෙනව. මේක ගඳයි, මේක සුවදයි. ගඟ සුවද 'සෙන්සර්' විකක්, 'ස්පාර්ක්' විකක්. විතකොට මේක ගබ්දයක්, මේක මිනිරජ - ඒකත් 'සෙන්සර්' විකක්, මේක වර්ණායක් මේක කැතයි. ඒකත් 'සෙන්සර්' විකක්. දැන් මේක සුවදයි, රසයි, තිත්තයි, ඇඹුලයි. විහෙම නැත්ත්ම උණුසුම, සිතල, තද ගතිය, මේ 'ගයිවී සෙන්සර්වල' ස්පාර්ක් වෙන විකක්.

විතකොට මන 'සෙන්සර්' විකක් දකිනවා. විතකොට භාවනා කරන කොට වගේ සිතුවිල් විනව යනව. දැන් භාවනා කරන කොට මම සිතුවිල් සින් නඩන්. මම වික අරමුණේ සිත තියාගෙන ඉන්නවන්. සමථය වඩනවන්. ඇය මේ සිතුවිල් වින්නේ යන්නේ. සිතුවිල් මමද? සිතුවිල් මගෙද? සිතුවිල් කියන්නේ 'සෙන්සර්' විකක්. 'ස්පාර්ක්' වෙනව. අර තිබේව ධම්ම, අරක විනව මේක විනව අරක විනව, මේක විනව. දැන් මනේ සංඛ්‍යාරා වඩා. සිතුවිලින් 'ස්පාර්ක්' වෙනව 'සෙන්සර්' විකක් වගේ අරමුණු විනව යනව. ඇහැට වින අරමුණු, කහට ගබ්දයට වින අරමුණු, නාසයට ගන්ධයට වින අරමුණු, රසට දිවට වින අරමුණු, විතකොට උණුසුම සිතල කයට පහසට කාය ප්‍රාසාදයට වින අරමුණු, රීට අමතරව මනේ ප්‍රාසාදයෙන් වින අරමුණු. දැන් මේ අරමුණු විකක්වත් ඇත්තටවම මමද? 'සෙන්සර්' රික ඔහේ 'ස්පාර්ක්' වෙනව. දැන් අපි සිහියෙන් ඉන්නවා. ඇය දැන් මම කියන්නේ කවුද? සිහිය. සිහිය තමයි මේ ඔක්කොම සිහියෙන් බලන් ඉන්නේ. සිහිය කියන්නේ කුඩානේ. කුඩානේ කියන්නේ අන්න දුර්ගන කුඩානේ. සහතවත් ආර්යය ග්‍රාවකයා තමයි දන්නේ මේ සෙන්සර් රික කියලා. සහතවත් ආර්ය ග්‍රාවකයා අන්න සහතමය කුඩානය තියෙනව. සහතමය කුඩානය කියන්නේ දුර්ගන කුඩානේ. දුර්ගන කුඩානය

කියන්නේ දෙයක් නැති බව දැකිනවා. දෙයක් නැති බව දැකිනවා කියන්නේ දෙයක් නෑ බැසගෙන නෑ. එයා මිරස් කැචත් උඩ් පැනගෙන දැහැලුවත් බැසගෙන නෑ. කොට්ටර පැණි රහ දැනුණුත් එයා බැසගෙන නෑ. ඇයි එයා දැකින්නේ 'සෙන්සර්' එක. දිවටහේ දැනෙන්නේ 'සෙන්සර්' විකක් තේ. ඒක සාමාන්‍ය දෙයක්. විවිධර දෙයක් තෙවෙයිනේ. රෝබෝ වගේ. රෝබෝට හිතක් පපුවක් තියෙනවදී? රෝබෝට හිතක් පපුවක් නෑ තේ. සිස්ටම් වික වැඩි. 'සෙන්සර්' වික වැඩි.

අර වාහනේ පිප් පිප් ගාන්නේ කවුරැඳ් කරනවදී? නෑ. ආලේකයක් විනව නැත්තම් ගබිදායක් විනව ඒක ඒ විදිහට හඳු තියෙනව. මේ විදිය තමයි මේ 'සෙන්සර්' වික. නාසයට ගන්ධිය දැනෙනව නැත්තම් දිවට ගන්ධිය දැනෙන් නැත්, කනට ගලු දැනෙන්නැත්. 'සෙන්සර්' විකට දැනෙනවා. එවිටරයි. ආයතන වික දැකිනව ආයතන දැකිනව කියන්නේ එතන ආයතනවලට හිමිකාරයෙක් නෑ. එතකාට ආයතනවලින් මිදාලා. දැන් මෙක එක ලේයර් එකක්. මෙකන් එක ලේයර් එකක්. දැන් මෙතන සලායනනවල දියුණුවක් තියෙනව, සලායනන නිරෝධයක් තියෙනව, සලායනන නිරෝධය අත්දැකිනවා, ආයතනවල එයා නෑ, ආත්මයක් නෑ. මෙක දියුණුයි. විතන ආත්මයක් ගත්ත බිං, පනවන්න බිං, හැබැයි මේ 'ස්පාර්ක්' වික මෙතන අර බාහිර දෙයක් හොටන තැන සේතාපන්න වන තැන. එතැනින් දැන් එයා මිදුණා, එතන් ආත්මයක් තිබුණේ නෑ. ඊට පස්සේ මේ ආයතන මට්ටමින් මිදෙන තැන අනාගාමී. විතනිනුත් දැන් මිදෙනව. මෙකට කළින් හැබැයි මෙයාට විනව දැන් මෙතන ආයතනවල මිදුණාට, ආයතනවල මිදුණා කෙනෙක් ඉන්නව. එතන් ආත්මයක් තියෙනව. ඒ කියන්නේ ආයතනවල මිදුණා ස්වභාවය මෙයා අනාගාමී හූමියටයි යන්න හඳුන්නේ, ඊට කළින් තවත් අවස්ථාවක් විනව. ඒක තමයි ආයතනවල 'ස්පාර්ක්' වෙන තැන මෙයා බැස ගෙන නෑ. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට වින ප්‍රසාදවලට මෙයා බැසගෙන නෑ. 'ස්පාර්ක්' වෙනව මෙයා දැකිනවා. දැන් මෙතන ආත්මයක් තියෙනවදී? ඇට්දිනවා, කනට බොහෝවා, වැඩි කරනවා කෙනෙක් ඉන්නවදී? නෑ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනව. ඒත් ආත්මයක් තියෙනව. ඒ කියන්නේ කොහොදී? විතන තියෙනව ආත්ම සංයුවක් අර සේරගෙන්ම මිදුණා කෙනෙක් ඉන්නව. මෙක තියෙන්න හේතුව තමයි අනුසේතය තුළ

පෙම්ජේන තුළ, අපි හැමෝම අනුසේදයෙන් එහේතේ. එතකොට අපි හැමෝම මේ දුර්ගනය දැනගෙන ඉපදෙන්න, විතකොට අපි ඉන්නේ මායාවට රුවටිලා දීර්ණ කාලයක් අනිසංකරණයකට අසුවෙලා, අපි ගාව රාග, ද්වේෂ, මෝහ කෙලෙස් තියෙනව.

වේක තමයි මේ ‘සඩ්බිභූපදි’ තියන්නේ. අපි ගාව තියෙනව උපදි, අපි ගාව තියෙනව කෙලෙස් අපට ආත්ම සංඡුවක් තියෙනව. වේක නිසා අපිට හැම තිස්සෙම ඉන්නව වගේ දැනෙනව. දැන් මේ ඔක්කොම ආයතන ටික දැකිනවා. ගේරම කෙනෙක් නැති බව දැකිනවා. විතන කෙනෙක් නැති බව හර, ඒ මොහොතේ තිවනත් දැකිනවා. සංතවත් ආර්යය ග්‍රාවකයා වික මොහොතක තිවන දැකිනවා. වේක දැකිනවා, සලායතන නිරෝධය දැකිනවා. හැබැයි තිවන දැක්කට තිවනට පත්වෙලා නං. වියාට වීත් ආත්මයක් තියෙනවා. වියාට ආත්මය සංඡුව විනව. මේ ආර්යයන් වහන්සේ ඔක්කොම හර. වීත් මට දැනෙනවනේ, මම ඉන්නවනේ. ඔවුන් ඇත්තේ ප්‍රශ්නයක් අහනව. මොකක්ද? ඒ. ආර්යයන් වහන්සේ වීත් බිජගෙන තියෙන ස්වභාවයක් දැනෙනවනේ, මම ඉන්නවනේ. අන්න හර දැන් ඔබට තියෙන ‘සඩ්බිභූපදි’ දැන් තියෙන රාග, ද්වේෂ, මෝහ කෙලෙස් ස්වභාවයට සිහියක් පවත්වන්න. ඔබේ අහසන්තරේට සිහියක් අවදි කරන්න ඕන. ආත්ම සංඡුව තියෙනව දැන් ආත්ම සංඡුව දීර්ණ කාලයක් අනිසංකරණය තුළ සකස් වුණ විකක්. ඔය ‘පොට්පාදන්’ අහනව. මේ අර්ථ ඔහානයේ ඉන්න ගමන් අහනව තිවන් දැකින්න. බුදුන් වහන්සේ කියනව ඔබ ඉන්න ආත්ම දෘශ්ඨීයයේ ඉන්න තාක් කල් ඔබට තිවන් දැකින්න බං කියලා. වේකට දුර්ගන සැඹුණාය සින. බුද්ධ දුර්ගනය අවබෝධය සින. ‘පොට්පාද’ අර්ථය තුළ ආත්මය තියාගෙන ඉන්නව. ඒ කියන්නේ සංඡුව තොදුනෙන ස්වභාවය තුළ, ඒ සංඡුව තොදුනෙන ස්වභාවය තුළ පිවිත ඉන්දුය රුපය පවතිනවා, මෙනන් තියෙනව ආයතනවල නිරෝධය දැකළා, හමුන් එනන ආත්මය තියෙනවා. ඒ කියන්නේ වේක දැකින ආත්මයක් තියෙනව. ඒ කියන්නේ වේක දැකින ආත්මයක් තියෙනව. ඒ කියන්නේ ඒ මොහොතේ වියාට ඉන්නව වගේ දැනෙනවා. ඉන්නව වගේ දැනෙනව කියන්නේ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් ස්වභාවය සංසිද්ධා ඉවර වෙලා නං. අර මොහොතේ නං තමයි.

වේ මොනොතේ නිවන දැකිනවා තමයි සලායනන නිරෝධය තුළ විනන 'ස්පාරක්' වික ප්‍රසාද වන තැන නිවන දැක්කට නිවනට පත්වෙලා නෑ. ඒ කියන්නේ රිගාට සිත ආයිත් අන්න වියාට, විතන නියෙනව දැනෙන ස්වභාවයක්. ඒ රාග, ද්‍රේවීජ, මෝහ කෙලෙක් ස්වභාවය. ඒ ස්වභාවය දියවෙන තැනට සිහියක් පවත්වන්න හින, අන්ත කළුතා මිතුය කියනව. ඔතන නියෙන්නේ සකංචාගාමී තුමිය. කාම රාග පරිස නියෙනවා. ඒ කියන්නේ ඔබට ඇටෙන ගැටෙන ස්වභාවය දැනෙනව. ඒ කියන්නේ ඔබට ආත්ම සංඡාට දැනෙනව. ඒ කියන්නේ නොදැනෙන ස්වභාවය තුළ ආත්ම සංඡාට 'ඡිහාසය' නියෙනව. දැන් රුප ස්වභාවය නෑ. රුප දැරූන ස්වභාවයෙන් මිලිල 'ඡිහාස' ස්වභාවය මතුවෙනව. 'ඡිහාස' ස්වභාවේ නියෙනව. ඒ ස්වභාවය තුළත් ආත්ම ස්වභාවයක් නියෙනව. ඒක තමයි අර්ථය තුළ නියෙන ආත්ම ස්වභාවය. ඒ ආත්ම ස්වභාවය නියෙනව. දැන් මෙතන දෙයක් නෑ. ඒ කියන්නේ මෙතන අනාගාමී, හැටත උපදින්නෑ, ලේක සංඡා බැස ගන්නා කියන්නේ, ගබ්ද වර්ණ, ගන්ධ, රස, පහසුවල දේවල් දැකින්නෑ. ලේක සංඡා බැසගන්නා කියන්නේ ගතිතිමිත කම්ම නිමිති පහළ වෙන්නා කියන්නේ අනාගාමී, 'නතිජාතු ගබ්බ සෞයසං ප්‍රහරේතිත්' කිවිවේ. මේ 'ලේයර්' වික හරි සියුම් තැනක්. හරිම සියුම්. ඒ කියන්නේ 'අශ්ව ලේමක් සියයක් කඩකඩ පැලෙන්න විදිනව' වගේ සියුම්. ඒ කියන්නේ මෙතන නියෙනව අනාත්ම සංඡාට, 'ඡිහාසය' නියෙනව. 'ඡිහාසය' තුළ තමයි දැන් පිහිටුව නියෙන්නේ.

වේක තුළ නියෙනව රුප දැරූනයට විහා ගිය, රුප දැරූනය කියන්නේ ගබ්ද රුප, ගන්ධ රුප, වර්ණ රුප, රස රුප, පොරිධිඩි රුප හය. ඒ සේරගේම ලේක සංඡා බැස ගන්නෑ. ඒ කියන්නේ විහෙම දෙයක් හැකි බව දැකීම තුළ හැටත උපදින්හ සංඡා නෑ. උපදින්හ සංඡා නෑ කියන්නේ, හමුත් 'සුද්ධ්‍යවාස' සකස් වෙනව. ඉපදිම අවසාන වෙලා නෑ, ඒ කියන්නේ නිවන් දැකළ නෑ. හමුත් 'සුද්ධ්‍යවාස' සකස් වෙනවා. ඒකට හේතුව තමයි මෙය ඉවර වෙලා නෑ. මෙකේ නියෙනව ආත්ම සංඡාට. මේ ආත්ම සංඡාට 'ඡිහාස' සංඡාට නොදැනෙන ස්වභාවය තුළ ආත්ම සංඡාට දියවෙන තැනට අන්න ආර්යයන් වහන්සේ දෙනව කමටහනක්, ඔබ සිහිය පවත්වන්න ඔබගේම අහසන්තරයේ කෙලෙක් ස්වභාවයට. අන්න අහසන්තරයේ ඔබගේම කෙලෙක් දැකින්න සිද්ධ වෙනව, අන්

අයගේ කෙලෙක් පේන්න ගන්නව, තමන්ගේ කෙලෙක් පේන්න ගන්නව. අමුණුම ස්වභාවයක්, සේරම මිදුණු ස්වභාවය තුළ අන්න ක්‍රිය සිත තුළ අන්න ආශ්‍රුව කෙලෙක් දියවිගෙන යනව. අන්න 'මිස තරණාය' සූත්‍රය තුළ අවසානයේ කරන්න දෙයක් නෑ, කරන්න දෙයක් හම්බ වෙන්නේ නෑ, නමුත් අභ්‍යන්තර සිහියක් අවදු වෙලා තියෙනව. ගෝනිසේමනසිකාරයන් යථාභුත උදාහුණුයන් විතනත් පවතිනවා. විහෙනම් 'ජානතේ' අනම් හික්බවේ පස්සතේ ආසන්වානම් යෙයම් වදුම්.' අන්න ආසුව කෙලෙක් ක්ෂේරිගෙන යනවා. 'දන්නහුටද දක්නහුටද' මෙතන බැස ගන්න ස්වභාවය හැබැයි මෙතන ඉතාම ගැමුරැයි. ඉතාම ගැමුරැයි, ආයතන හයම මිදුණු කෙනෙකුට විතරයි, මෙතන එකාට අහුවෙනවා 'දක නොවන දක' සනුව නොවන සනුව ඒ කියන්නේ මනේ සංඡු. ඒ කියන්නේ මනේ සංඛාර, ව්‍යාපාර, කාය සංඛාර 'ස්ක්විඩ සංඛාර සමරය' එකාට අත්දකින්න ලැබෙනව.

මෙතන තියෙන සියුම්ම කාරණය තමයි ඇත්තටම මෙතනත් දැකින්න ලැබෙනව දෙයක් නොවන ස්වභාවයක්, ඒ කියන්නේ මනේ සංඛාර. මේ ආයතන හය දකින එක මහා යුද්ධීයක්, මේක මහා යුද්ධීයක්. මේ ආයතන හයම දකුට දෙයක් වෙලා නෑ කියන එක, සනුවත් දෙයක් වෙලා නෑ කියන වික, ඒ කියන්හේ ම ආරම්මණවල දෙයක් නෑ කියන එක. 'දක නොවන දක' කිවිවේ ඒකයි. දකක් තියෙනව, හැබැයි දක දෙයක් වගේ දැනෙන්නෑ. මේ දෙයක් වගේ දැනෙන්නෑ කියන ස්වභාවය, ඒ කියන්නේ අනාගාමී තුමියෙන් එහාට මේ 'ක්මිනාසුව' රහන් වහන්සේගේ ස්වභාවය තුළ ආශ්‍රුව කෙලෙක් ක්ෂේර වී ගෙන යන ස්වභාවය තුළ අන්න ආර්යයන් වහන්සේ තවත් ස්ථිරයක් පෙන්නනවා. මොකද්ද ඒ?

මේ සේරම දේවල් තියෙනව ඇහෙනව දැනෙනව, මේ සේරම දේවල් විකක්වත් නැතිවෙලා නොවයි, සම්මුතිය තුළ සාමාන්‍ය විදියටම හැසිරෙනවා. නමුත් "සංඛිතේ නිබිධිදාය" අවබෝධයෙන් මෙය හැම විකටම බැස ගන්නෑ. මේ හැමතෙනම බැසගෙන නෑ. ඒ කියන්නේ අවධිමත් ස්වභාවය 'මිනාසුය' මතුවෙලා. මිනාසුය මතුවෙලා මේ හැම දෙයක්ම වෙනද විදියට පේනව ඇහෙනව දැනෙනව වුත්‍යාර, ඒ හැම දෙයක් තියෙන තැනම ඕනාසුයන් අන්න මතුවෙලා තියෙනව 'අමලරිය

කුතාණ ද්‍රේශනයක් මතුවෙනව. ආගුව කෙලෙස් ක්ෂේරියේගෙන යන ස්වභාවය තුළ බැස ගන්න ස්වභාවය දියවී ගෙන යෙන දියවී ගෙන යන ස්වභාවයක් තුළ අවධියක් මතුවෙනව. මේ විකකටවත් අයිති නැති අවදියක්. මේ අවදිය අර ආප් මේ හැමදේකින්ම මිශ්‍රණ අවදියටත් වඩා ඇත්තටම වෙනස් ස්වභාවයකින් මතුවෙන අවදියක්. ඒ හැමදේම තියෙන දැනෙන හැම මොහොතේම ඒ හැමදේකම ඇලෙන ගැටෙන ස්වභාවය තුළ, කම්පන ස්වභාවය තුළ දියවී ගෙන යන ස්වභාවය තුළ මතුවෙන අවදියයි. ඒ අවසාන අවදියයි. ඒ අවසාන අවදිය නම් ඒ ‘අරහත්ත’ මාර්ගය තුළ උපදින ‘අරහත්ත’ සමාධියයි, ‘අලමරිය කුතාණ ද්‍රේශනයයි.’ ඔහ්න ඔතනය බැසෙන යන ආකාර වික දැකින්න යින.

මෙව කිසිම පොතක නෑ, ප්‍රත්‍යක්ෂ කුතාණෙකින් තොරව කිසි කෙනෙකුට කතා කරන්න බැං. ‘අල්පේසාය තිරියිති’ කියන වික ‘ගාරුපේ නහ්දි-තධිප දානං භවේ’ කියන වික, නොවන ආකාරය ලෝකේට හෙළි කරන යුගයේ. 2023 ගෞතම බුද්ධ ගාසනේ නැවත පිබිදෙන යුගයයි කියල දැමීමේ ඒ නිසයි. මෙක හෙළි කරනව කියල හිතුව, මෙක දැන් තියන් තිරිය ඇති කියල හිතුව. හික්ෂා හික්ෂානී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම මේ අවදිමත් ස්වභාවය ‘අලමරිය කුතාණ ද්‍රේශනය’ අත්දැකින්න දෙන්න යින කියල අපට තේරුණා. නිවන මේ මොහොතේ දැකින හැරී පෙන්නන්න යින කියල තේරුණා. ප්‍රත්‍යක්ෂ කුතාණයෙන් ලෝකේට දේශනා කරන බ්‍රේමයක් කිසි කෙනෙකුට සිදුවිය නොහැකිය, ඒ පරම සත්‍යයයි, ඒ පරම සත්‍යය දේශනයයි. මේ මොහොතේම ඔබ නිවන් දැකිනවා. ඒ නිවනට පත්වන ආකාරයත් ඔබ අත්දැකිනවා. ඔබගේ ආසුව කෙලෙස් ක්ෂේරි විගෙන යන ස්වභාවය තුළ, ඔබට මතුවෙන අවධිමත් ස්වභාවය, ඔබට කෙනෙක් පුද්ගලයෙක්, ස්න්වයෙක්, දෙයක් හැති, භාමයක් නැති, රැපයක් නැති පුද්මාකාර මිශ්‍රණ ස්වභාවයක අත්දැකිමත් ලැබෙනව. ඒක තුළ ඔබට, ඔබවත් අතිම් වෙනව. කිසිවෙකුට කිසිවෙක් හමු නොවේ. මේ තුළ ස්වභාව දහමටම දියවී යන හා සමාන කතාවක් තියෙනව. ඒ අත්දැකිම මුණු රහ වගේ දැනෙන විකක්. ඒ අත්දැකිම මරණයේ අත්දැකිමයි. ඔබ මැරිල ඉවරයි. ‘සේපදියෙස නිඩ්බාණය’ සිද්ධ වෙනව. ඔබට ආයි මරන්න බැං. ඔබට හැම මොහොතෙම දෙයක් නැති බව අර අවසාන අවදිය තුළ මතුවෙනව. ඔබ මොන දේ කළත්,

ඔබ අභ්‍යවත්, ඔබ හිනා ව්‍යුණත්, ඔබ කාට හරි සැරෙහේ කතා කළත්, ඔබ මොන විදියෙන් හැසුරුණෙන් ඔබගේ අවදිය නැති කරන්න බිං.

ල් ‘අරහත්ත සමාධිය’ සතර ඉරියවිවේම පවතිනව. ‘අහික්ඛන්තේ පරික්ඛන්තේ සම්ප්‍රානකාරී හෝත්’ ආලෝපිතේ විලෝපිතේ සම්ප්‍රානකාරී හෝත් නිසින්නොවා රිසින්නොවා සම්ප්‍රානකාරී හෝත් ‘යටා පූරේ - තටා අදෝ’ උඩ යම් සේද - යටත් විසේසි.’, ‘යටා ද්වා - තටා රාත්‍රී’ ‘දහවල යම් සේද - රාත්‍රීයත් විසේසි.’ මේ සමඟ්ධීමත් ස්වභාවය ඔබ අත් දකිනවා. කකුල තියෙන කොට දැනෙන තද ගතිය කෙනෙක් නිරියේ නෑ, තුළග ඇවිල්ලා ඇශේෂෙ විදින කොට දැනුණු තුළගේ කෙනෙක් නිරියේ නෑ. ඔබේ හංකඩ්ව දැනෙන කිසිම ‘සෙන්සර්’ විකක කෙනෙක් නෑ. ඔබේ ඇශේෂ දැනෙන ‘සෙන්සර්’ විසේ කෙනෙක් නෑ, ඔබේ කනට දැනෙන ‘සෙන්සර්’ විසේ ගබඳය තුළ කෙනෙක් නෑ, ගන්ධය තුළ, රස තුළ කිසිම තැනක සිතුවීල්ලක්වත් කෙනෙක් නෑ, ඔබ ඔබේ මිලිල ඉවරයි. ඔබ අත්ම සංඡුව අදුර ගන්තා, ‘ඉතිං රැපං’ කියන තැන අන්න ‘ඉන්තත්ත්වයක්’ නැති බව, අන්න ‘උප්පාද පක්ද්ස්සායත් - වයෝ පක්ද්ස්සායත්’ - දිවත්ත අක්ද්සාතත්ථ්‍රිං පක්ද්ස්සායත් ස්කන්ධිය තුළ රැපය හට ගන්න තැන, රැප සංඡු සකස් වෙන තැන ඔබ දකිනවා. ‘දිවත්ත අක්ද්ස්ස්ථ්‍රිථ්‍රිං පක්ද්ස්සායත්’ ඉන්තහාවය නැති තැන සත්වභාවය නැති තැන ආත්මයක් කියන වික හැදෙන තැන, ආත්මය හට තොගන්නා ආකාරය ඔබ දකිනවා. ආත්මයක් නැති ස්වභාවයක් ඔබ අත් දකිනවා. ආත්ම සංඡුව සුනු විසුණු වෙලා යනවා. ඒ ‘බුද්ධ ස්වභාවයට’ ඔබ අවදි වෙනවා. ඒ ‘ග්‍රාවක බුද්ධ’ බවට පත්වෙනවා. මේ බුද්ධ ගාසනය අන්න ඔබට හමිඳ වෙනවා. කිසි ද්වසක, කිසිම කෙනෙකුට සිද්ධිය තොහැකිය ඔබට, ඔබ දැන් මැරල ඉවරයි. මැරුණු කෙනෙක් ආයි මරන්න බිං. ‘සේපදිගේෂ නිබිඛාණාය’ සිද්ධ වෙනවා. ඔබ නිවන් දැකුල ඉවරයි. ඔබේ ‘මහා සසර විසයක’ නිමාවයි. මේ මහා සසර විසයේ අන්තිම ආත්මනාවය. මේ ගොතම බුද්ධ ගාසනයේ නැවත පිබිඳීම.

මේ ‘බුද්ධේෂපාද දේශනා මාලාව දියත් කරේ ඒ විෂ කිරීම සඳහා. අපේ තුස්ම කොයි මොනානේ හරියයි. හැබැයි මේ හෙළු කරන කාරණාව

ගෞතම බුද්ධ ගාසනයේ වසර 2500කට පස්සේ නැවත පිබිදීම සතිවුහන් කරනවා, නැවතත් මගල් ලාභීන් බිජිවෙනවා. ඒකට සාක්ෂි දුරනවා ‘අහිජ්‍යා’ දේශනාවල පෙන්නන ගැඹුරු කාරණා. ඉතාම ගැඹුරු පර්යාය රිකක් ඒකේ හෙළි කරනවා ‘බුද්ධ ආභ්‍යාචට’ අනුව. ඒ සිදුලත්න කිසි කෙනෙකුට බං ඒ ‘ධම්ම අහිජ්‍යා’ කිසි කෙනෙකුට ලේසියෙන් සකස් වෙන්නේ නෑ, ඒක අතිගාමිතියි. අති දුර්ලභයි. ආර්යය භූමියට පර්සරය සඳහුමයි, රෝඩු කුණු ගොඩුවල් අයින් කිරීමයි. ‘බුද්ධේන්පාද’ ආර්යයත් වහන්සේයේ යුතුකම වන්නේ යමෙක් මේ ‘ග්‍රහ්ථ දුරය’ තුළින් ‘විද්‍රෝහා දුරය’ ප්‍රත්‍යක්ෂතාව තුළ ලේකෙට හෙළි කරයිදී? අන්න ‘විද්‍රෝහා දුරය’ අවදි වෙලා නැවතත් මගල් ලාභීන් බිජිවෙනව, ඒක කිසි කෙනෙකුට නැති කරන්න බං. මේ ගෞතම බුද්ධ ගාසනයේ අවසාන මගල්ලාභීන්. මෙතනින් විනාට විශාල අගතියක්, ඇන්තය කල්ප 08ක් කියන්නේ තිකන් කට කහනවලට නොවේය. මහා භයෙනාර සසර ඕෂියක, පුද්‍රමාකාර භාග්‍යවන්තයින් රිකක් මේ මොහොන් ‘බුද්ධේන්පාද’ දේශනා ගුවනුය කරනවා. සියල්ලා නිවතින්ම සැහනසෙනවා.

මේ දෙන පණ්ඩිවුධය ඉතාම තීර්මලයි. පරම සත්‍යයයි. ඒ ප්‍රත්‍යක්ෂ ඇඟානයෙන් ලේකෙට හෙළි කරන්නේ අපි අමුමරියකුවානා දුර්ගනය ගැන කතා කරේ. ‘අධිගත සමාධිය’ ගැන කතා කරේ. බුදුන් වහන්සේ ‘අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පෙන්නපු, ‘උපක්ලේශ සූත්‍ර’ තුළ පෙන්නු කාරණා.’

මේ ‘රූප දුර්ගනයට’ එහා ගිය, ‘මිහාසයටත්’ එහා ගිය, අන්න ‘සවිතක්කං සවිචාරං’ ‘සවිතක්කං අවිචාරං’ බුදුන් වහන්සේ පෙන්නපු ආකාරයට ‘අවිතක්ක අවිචාර සමාධිය’ එකින් එක ගළපල පෙන්නන්න ඔබට, අපි සංහෙන වෙහෙසක් මහන්සියක් ගන්නව. ඒ ‘උපක්ලේශ සූත්‍රය’ තුළ පෙන්නන කාරණා වශේ, අපි උත්සාහ කලේ අපි ප්‍රායෝගිකව අත්දැකපු දේ ‘උපක්ලේශ සූත්‍රය’ තුළ පෙන්නත දෙන්න. අප අවධිමත් ස්වහාවයක් ගැන කතා කරනව. අපෙන් ප්‍රශ්න අහන හැමෝම දුන්නව ආර්යයන් වහන්සේගෙන් කොහොම ඇභ්‍යාචට කියන්නේ බැස ගන්න ස්වහාවය ගැන, විතනත් බැසගෙන විතනත් බැසගෙන විතනත් බැසගෙන. දැන් මේ ආර්යයන් වහන්සේ කියන බැස ගත්ත නොවන

ස්වභාවය කුමක්ද? කියන එක හැමෝට්ම ප්‍රශ්නයක්. විතකොට ආර්යයන් වහන්සේ කියනව වෙනම, මෙන්න මෙහෙම අවබ්ධයක් තියෙනව. ඒ අවබ්ධ තුළ ඔබ දුකින් හිටියන් බැසගෙන නැ කියලා.

කෙනෙක් අපිට කියනවා ආර්යයන් වහන්සේ මට දුකයි, මම බැසගෙනදේ? අපි කියනව නැ නැ ඔබ බැසගෙන නැ කියලා. නැ ආර්යයන් වහන්සේ මම බැස ගත්තනේ, විහෙනම් ඔබ ඇයි ඒ, ඔබ තාම ධර්මය හරියට දැන්ගෙන නැ. 'ජානතේ' අහම් හික්බලෝ' 'දැන්නඩුවයි දක්නඩුවයි, 'ආසවකුනම් බෙයෙම් වදුම්' 'නො' අජානතේ' - නො' ආපස්සනො.' විහෙනම් අහගන්න නොදුට යුතුකමක් තියෙනවා. විහෙනම් ආර්යයන් වහන්සේ කොහොමද මේ දුක බැස ගත්තෙ නැති ස්වභාවය පොඩිඩික් කියන්න. අන්න ආර්යයන් වහන්සේ කියනවා, ඔබ හිතන නිසයි බැස ගන්නේ.

ඔබ බැසගෙන කියලා හිතන නිසයි, ඔබ විතන දෙයක් කියල දකින නිසයි බැස ගන්නේ. හැබැයි ඔබ ධර්මය දැක්කොත් සිකන් 'සෙන්සර්' එක්ක කියලා, 'මනේ' සංඛාරයක් කියලා. ඔය 'සෙන්සර් එක. මහසට එන වින්ත ස්වභාවය තුළ් දෙයක් නැති බව. අන්න රිට විභායින් තියෙන බැස නොගන්න ස්වභාවයකට ඔබ අවබ්ධ වෙනවා. ඒ කියන්හේ දුකට හිමිකාරයෙක් නැ, එකෙන් දෙයක් නැ. විතන ඉදාන් ඔබගේ අන්න දුක කියන ස්වභාවය තුළ ආත්ම සංඡාව තිලුහෙනවා. ඔබගේ ආත්මය හැමතැතින්ම ගිරිහිලා, ඔබට ආත්මයක් නැති ස්වභාවයක්, අවසානයේ දැනෙන ස්වභාවය තුළ දියවීගෙන යනකොට, අර දැනෙන ගතිය තියෙනකම් විතරය ඉත්තඟාවය ආත්ම ස්වභාවයක් දැනෙන ස්වභාවයක් තියෙන්නේ.

ඒ කම්පන ස්වභාවය, ඒ කම්පන ස්වභාවය දියවීගෙන යන ස්වභාවය තුළ ඔබට නැවතන් එනවා මූලයට ගිය අවබෝධයක් 'ඉතිරිසං' කියන තැනින්. 'ඉතිරිසං' කොහොමද? හැදුණේ කියන තැනට විනව, ආයින් ස්කන්ධයටමයි එන්නේ. විතතිනුයි මේක කුඩාවන්නේ. විතතින් වේගෙට සකයක් වෙන තැන 'ධිටත්ත අක්දේදාතත්ත්ව පඣුජායත්' කියන තැන 'ධිවියක්' නැති බව වැටහෙන්න ගන්නව. ඒ කියන්හේ 'ස්පාර්ක්' වෙන

වේගය තුළ දෙයක් වගේ දැනුණුට, විතන දෙයක් තිබිල නං. ගබාදය තුළ තිබිලත් නං, වර්ණය තුළ තිබිලත් නං, විහෙනම් ඒක දෙයක් වගේ දැනුණ එකමයි ආත්මය 'ඉත්තහාවය' සත්වහාවය 'ධිරිය.' අන්න 'තරාගත' බවට පත්වෙනවා. ඔබට එක අතහැරලා. ඒ කම්පන ස්වහාවය ආවේ විතනින් තියල ඔබ දැක්ක ගමන්ම වෙන්නේ ඔබගේ කම්පන ස්වහාවය දැනෙන ස්වහාවය එන්නේ කොහොමද? අන්න එතනම දැකලා මූලයටම ගහල ඇත්තවම සිද්ධ වෙන්නේ ඔබ කම්පනය නොවන ස්වහාවයයි. එක නුවණු හසුවන්නේ 'සංඛීතේ තිබිබිදාය' ඒ අවබෝධ සුළුණාය තුළ තිවනයි පිහිටන්නේ, බැස ගැනීම විතැනින් අවසන්. ඒ අවදිමත් ස්වහාවයක් රීර පස්සේ මතුවෙන්න ගන්නව. ඒ මතුවෙන්න ගන්න ස්වහාවය තමයි 'අරහත්ත සමාධිය.'

අර දියවීගෙන දියවීගෙන යන ස්වහාවය තුළ, අර 'දුර්ගන සුළුණාය' මතුවෙනවා. කම්පනය වන ආකාරය දැකිනවා, අන්න කම්පනය නොවන ස්වහාවය දැකිනවා. ආත්මය හැදෙන හැරී දැකලා, අන්න ආත්මය හැදෙන්නැති ආකාරය දැකිනවා. 'ඉත්තහාවය' එන හැරී දැකලා අන්න 'අත්තගමය' කියන එක සිද්ධ වෙනවා, 'සමුදාය' වෙන්නං. 'උප්පාද පයුෂ්ඩායත් - වයෝ පයුෂ්ඩායත්' 'ධිරිත්ත අයුෂ්කුතත්ත්වං පයුෂ්ඩායත්' දිරියක් නං. මෙතනයි සත්වහාවය හැදෙන්නේ ආත්මහාවය ඇතුළු, අන්න විතනයි 'ධිරිය', 'තරාගත' 'ඉත්තහාවය ගිහිල්ලා සත්වහාවය ගිහිල්ලා 'තරාගත' බවට පත්වෙනව. මේක නියායාත්මක පැත්තෙනුත් අත්දකින ආකාරයත් අතර වෙනසක් නං. අති සියුම්. විතනට විතන තමයි මේ ටික ටික ගෙනියන්නේ. බුදුබෝත්පාද දේශනා අහගෙන ඉන්න හැමෝම වික්තරා ගමනක් යනව. ඒ ගමන අවසාන වෙන්නේ නිවනින්. ඒ අත්දකිම් හැම කෙහෙකුටම උපකාර වෙනව අත්වැලක් වෙනව, ප්‍රපාතයට වැටෙන්න යන අයට ඇගිල්ලෙන් අල්ලලා ගොඩි ගත්ත වගේ. ඒ අය හැමෝම අපගේ ඇගිල්ල අල්ලගෙනයි ඉන්නේ. ඒ අය දැකිනවා මේ යුගයේ, මේ පෙන්නන සියුම් කාරණා කිසිම තැනකින් හමුවෙන්නං. ඒ ප්‍රත්සක්ෂය තුළ නෙළු කරන කාරණා ඇත්තටම හර සියුම්. 'අශ්ව ලෞමක් සියක් කඩිකට පැලෙහ්න විදිනවා' වගේ. 'අත්හුතයි' ස්වාමීන් ආශ්වර්යයි. යමෙක්ට විය අත්දකින්න ලැබෙනව.

අනිවාර්යයෙන් ඔබට ඒ අත්දැකීම ලැබෙනව. ඒකට කාලයක් යයි. කෙනා කෙනාගේ හැරියට වෙනස් වෙයි. කෙනෙකුට ඒක කියන මොනාතෙම දැහැයි, කෙනෙකුට ටිකක් කඳු යයි. හැබැයි අභ්‍යන්තර පරිවර්තනය කියන්නේ නිතන එක නම් නෙමෙයි. සිතුව්ම් වලින් මුළුන් මේක දැනගත්තට කමක් නෑ. හැබැයි අභ්‍යන්තර පරිවර්තනය තුළ 'ඡිඛ්‍යාචාර සාහ්ත ස්වභාවයක් ඔබ අත්දැකිනව. ඒක තුළ දෙයක් නෑ. ඒක තුළ ඔබගේ සියලු කටයුතු වෙනස් ස්වභාවයක් බවට පත්වෙනව. ඒක අපිට දැන් වචනයෙන් මෙහෙම කියන්න සුදුසුත් නෑ, ඔබ නිතන විදියේ දෙයක් අනිවාර්යයෙන්ම නෙවෙයි, ඒ අල්පේවිජතාව කියන්නේ කුමක්ද? ඒ අදහ කඩී පිටින් කෝපු කිල්ලෙන් රජ්පූරුවේ පෙරහැරේ විනකොට වැඳ්ලමලිවේ අදින්න පුළුවන් සැබැම රහතන් වහන්සේගේ ස්වභාවය වියයි. වියාට පෙරහැරවල් වැඩික් නෑ, එතන කෙනෙක් නෑ, එතන නාමයක් නෑ, එතන රුපයක් නෑ, සියල්ල අභ්‍යන්තරයේ කම්පනයක් නෑ, ගින්තක් නෑ, ඒ නිසා වැඩිකුත් නෑ. සැබැම රහතන් වහන්සේ 'න සංක්‍රාන්ති' නිවිවේ ඒකයි. 'ගලනයට විකතු වෙන්නේ. හොඳයි මේක ප්‍රතික්ෂාතාව තුළ හෙලි කරන්නේ'. මේක කිසිම පොතක නෑ. අම්ම ඔය නිතන කිසිම තැනක බැස ගෙන නෑ අම්මේ. ඒක අම්ම බැසගෙන නැති බව දැක්ක නම් හොඳයි. ධර්මය තව ටිකක් අහන්න. දැන් බැස ගන්න ස්වභාවය වින්න වින්නම සුදුසු ආකාරයට ප්‍රගටම ගෙනැල්ල පෙන්නන විකක් අපි අතින් සිද්ධ වෙනව මේ දුවස්වල.

තෙරැවන් සරණයි.

උපාසිකාව: තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේ.

සියල්ලෝම සත්‍ය ධර්මය දැකින්වා!

තෙරැවන් සරණයි.